

වාර්ෂික වාර්තාව 2023



සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.

දැක්ම

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියමුවා බවට පත්වීම.

මෙහෙවර

ශ්‍රී ලාංකික චටිනාකම් හා සංස්කෘතිය මත බැඳී පවතින ගුණාත්මක ආකර්ශනීය හා මානව හිතවාදී වැඩසටහන් ඉදිරිපත් කිරීම.

අභිමතාර්ථ

විශිෂ්ට අධ්‍යාපනික, තොරතුරු සපිරි සහ විනෝදාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම.

වැඩසටහන් නිර්මාණය හා විකාශනය සඳහා අති නවීන තාක්ෂණය යොදා ගැනීම.

ශ්‍රී ලංකාවේ නව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම.

ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑම.

නිර්මාණශීලී, නිපුණතා සහ සුදුසුකම් ලත් මානව සම්පත් සංවර්ධනය.

සාරධර්ම

නිර්මාණශීලී -

නවෝත්පාදනය, නව අදහස් උදෙසා කැපවීම හා සහජ හැකියා ඇති පුද්ගලයින්ට උපකාරී වීම.

දිරිමත් -

සෘජු බව හා පැහැදිලි අභිමතාර්ථය ඇතිව වෙනසට අනුගත වීමේ දැක්ම.

උපකාරක -

ආයතනයේ සේවයේ සිටින කාලය තුළ පෞද්ගලික වශයෙන් මෙන් ම වෘත්තීය වශයෙන් ද වර්ධනය වීමේ අවස්ථාව ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයට ලබා දීම.

වගකීමෙන් යුත් -

ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා උසස් ප්‍රමිතියකින් හා වියදමට සරිලන සේවාවක් ලබා දීම.

ආයතනික තොරතුරු

නාමය	සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
තෛතික ස්වරූපය	පෞද්ගලික අංශයේ සමාගමක් ලෙසින් 1979 අප්‍රේල් 13 වැනි දින ආරම්භ කරන ලදී. 1971 අංක 35 දරණ ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත යටතේ 1979 ජූනි මස 05 වැනි දින අංක 39/4 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් රජය වෙත පවරා ගන්නා ලදී. 1987 අංක 23 දරණ පනත යටතේ 1992 අප්‍රේල් 27 වැනි දින රජය සතු පොදු සමාගමක් බවට ප්‍රකාශයට පත් කරන ලද අතර එකම නිමිකරු ලෙසින් මහා භාණ්ඩාගාරය පත් කරන්නට යෙදින. 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කරන ලදී.
සමාගම් ලියාපදිංචි අංකය	පීබී 1070 (PB 1070)
ව්‍යාපාරයේ ස්වභාවය	සිංහල හා දමිළ භාෂා කථා කරන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් රූපවාහිනී නාලිකා දෙකක් (ITN හා වසන්තම් TV) හා ගුවන් විදුලි සේවා දෙකක් (ලක්ෂ්‍ය හා වසන්තම් FM) පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාව තුළ පුළුල් ආවරණයක් ලැබෙන සේ ඉතාම බලගතු විකාශන ශක්තියක් හිමි කරගෙන ඇත. සමාජ ජාල ක්‍රියාකාරීත්වය සඳහා ITN Digital නමින් ඩිජිටල් නාලිකාවක් පවත්වාගෙන යයි.
ගිණුම් වර්ෂය	ජනවාරි 1 වැනි දින සිට දෙසැම්බර් 31 දින දක්වා
විගණකවරුන්	විගණකාධිපති, ජාතික විගණන කාර්යාලය
සමාගම් ලේකම්	සීමාසහිත කෝපරේට් ඇඩ්වයිසර් සර්විසස් (පුද්ගලික) සමාගම, කොළඹ
බැංකුකරුවන්	ලංකා බැංකුව
අධ්‍යක්ෂ මණ්ඩලය	
සභාපති	සුදර්ශන ගුණවර්ධන මහතා
අධ්‍යක්ෂ	ඉන්දික ලියනභේවගේ මහතා
අධ්‍යක්ෂ/ භාණ්ඩාගාර නියෝජිත	එම් ඒ එල් එස් එන් කේ මන්ත්‍රීනායක මහතා
අධ්‍යක්ෂ	රවීන්ද්‍රනාත් ගුරුගේ මහතා
අධ්‍යක්ෂ	එන් කේ අජිත් ගුණරත්න නාරගල මහතා
අධ්‍යක්ෂ	මහාචාර්ය දිසානායක මුදියන්සේලාගේ මුදියන්සේ මහතා
අධ්‍යක්ෂ	ලොකුලියන අරුණ ද සිල්වා මහතා

ජ්‍යෙෂ්ඨ කළමනාකරණය

සභාපති

සුදර්ශන ගුණවර්ධන මහතා

සාමාන්‍යාධිකාරී

ඩබ් පී ඒ එම් විජේසිංහ මහතා

2023.06.30 දක්වා

සුදර්ශන ගුණවර්ධන මහතා

2023.07.01 සිට

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්

එස් රඳලියගොඩ මහතා

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවාක්ති හා කාලීන සිදුවීම්)

සංජීවනී ඇපා මිය

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන හා මානව සම්පත්)

එච් එස් කේ පෙරේරා මහතා

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩසටහන්)

රවි සිරිවර්ධන මහතා

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි)

ටී කේ ඉසෙඩ් ගුණසේකර මිය

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) රා ඉ

කේ එස් පී නෝනිස් මහතා

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු) රා ඉ

කපිල තිලකසිරි මහතා

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගුවන් විදුලි) රා ඉ

සම්බන්ධීකරණ තොරතුරු

ප්‍රධාන කාර්යාලය

වික්‍රමසිංහපුර, ඔත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකතනය : 94 11 2774424, 2773289

ෆැක්ස් : 9411 2774594

ඊමේල් : chairman@itn.lk, itnadm@itn.lk

වෙබ් අඩවිය : www.itn.lk

● ගමනක වර්ෂා

1979	අප්‍රේල් 13	පුද්ගලික ව්‍යාපාරික කණ්ඩායමක් විසින් පන්තිපිටිය මහල්වරාවේ අඩි 65 ක් උස කුළුණක් මගින් කිලෝ වොට් 1 ක සම්ප්‍රේෂණ ධාරිතාවකින් විකාශන කටයුතු ආරම්භ කරන ලදී.
	ජූනි 05	රජයට පවරා ගන්නා ලදී.
1982		විකාශ කටයුතු, මැදිරි හා ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේ වික්‍රමසිංහපුරයට ගෙන එන ලදී.
1989		පටිගත කිරීමේ කටයුතු යු-මැටික් තාක්ෂණය උපයෝගී කරමින් සිදු කරන ලද අතර පසුව බහුලව භාවිතා කරනු ලබන බීටාකැම් තාක්ෂණයට මාරු කිරීම.
1990	නොවැම්බර් 01	යටියන්තොට සම්ප්‍රේෂණාගාරය නිල වශයෙන් ක්‍රියාකාරකම් ආරම්භ කිරීම.
1992	අප්‍රේල් 27	1987 වසර අංක 23 පනතට අනුව රාජ්‍ය සමාගමක් බවට පරිවර්තනය කර 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ රාජ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම.
	නොවැම්බර් 23	දෙතියාය සම්ප්‍රේෂණාගාරය නිල වශයෙන් ක්‍රියාකාරකම් ආරම්භ කිරීම.
1993	අගෝස්තු 23	නායබැද්ද සම්ප්‍රේෂණාගාරය නිල වශයෙන් ක්‍රියාකාරකම් ආරම්භ කිරීම.
1997	අප්‍රේල් 1	ලක්ඛඩ් ගුවන් විදුලි සේවය ස්වාධීන රූපවාහිනී පරිපාලනය යටතට පවරා ගැනීම.
1999	අප්‍රේල් 12	නුන්නස්ගිරිය සම්ප්‍රේෂණාගාරය නිල වශයෙන් ක්‍රියාකාරකම් ආරම්භ කිරීම.
2000	ඔක්තෝම්බර් 4	කරගහතැන්න සම්ප්‍රේෂණාගාරය නිල වශයෙන් ක්‍රියාකාරකම් ආරම්භ කිරීම.
2001	අප්‍රේල් 7	ලක්ඛඩ් මැදිරි හා එහි ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයට ගෙනෙන ලදී.
2006	ජූනි 2	සූරියකන්ද සම්ප්‍රේෂණාගාරය නිල වශයෙන් ක්‍රියාකාරකම් ආරම්භ කිරීම.
2008	අප්‍රේල් 21	වසන්තම් එෆ්එම් ගුවන් විදුලි සේවය ආරම්භ කිරීම.
2008	සැප්තැම්බර්	ස්වාධීන රූපවාහිනී ඉතිහාසයේ පළමුවරට උපරිම ප්‍රේක්ෂක ගුවන් කාලයේ දී (Prime Time) අංක 1 නාලිකාව බවට පත් විය.
2009		සියළුම ගුවන් කාලවලට අදාළ ව ස්වාධීන රූපවාහිනී සේවය අංක 1 නාලිකාව බවට පත් විය.
	ජූනි 25	වසන්තම් TV රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීම.
	නොවැම්බර් 12	ප්‍රයිම් රූපවාහිනිය හා ප්‍රයිම් ගුවන් විදුලි සේවය නිල වශයෙන් ආරම්භ කිරීම.
2010	ජූනි 06	ලක්ඛඩ්, වසන්තම් TV හා වසන්තම් එෆ්එම් විකාශන පුළුල් කිරීමේ අරමුණින් කොකාවිල් බහු කාර්ය සම්ප්‍රේෂණාගාරයේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම.
2011	ජනවාරි 20	නව HDTV මැදිරි සහ කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම.
	සැප්තැම්බර් 08	වසන්තම් එෆ්එම් විකාශනය පුළුල් කිරීම සඳහා යාපනයේ නව සම්ප්‍රේෂණ යන්ත්‍රයක් හා ඇන්ටනාවක් ස්ථාපිත කිරීම.
	දෙසැම්බර්	කාර්ය මණ්ඩල කාර්ය සාධන ඇගයීමේ ක්‍රමය හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම.
2012	සැප්තැම්බර් 03	මඩොල්සිම විකාශනාගාරය ආරම්භ කිරීමත් සමඟ ම වසන්තම් TV විකාශන ආවරණය නැගෙනහිර ප්‍රදේශය දක්වා පුළුල් කිරීම.
2014	මාර්තු 03	ආරක්ෂක අංශය, අමුත්තන් නැවතීමේ ශාලාව, වැඩසටහන්, මුදල්, ඉංජිනේරු යන අංශ සඳහා කාර්යාල සංකීර්ණයකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම.
2016	ජූනි 30	නව HD මැදිරි හා කාර්යාල සංකීර්ණය විවෘත කිරීම.
	සැප්තැම්බර් 19	ස්වාධීන රූපවාහිනී සේවය ප්‍රතිව්‍යුහගත කිරීම. ලක්ඛඩ් ගුවන් විදුලිය ITN FM ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම.
2017	ජූනි 14	කාර්යාල සංකීර්ණයකින් යුත් පස් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම.
2020	ජනවාරි 01	ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති ලාංඡනය නැවත හඳුන්වාදීම. ITN FM, ලක්ඛඩ් ලෙස නැවත නම් කිරීම හා ලක්ඛඩ් ලාංඡනය නැවත හඳුන්වාදීම.
	ජූනි	සමාජ ජාල ක්‍රියාකාරීත්වය සඳහා ITN Digital නාලිකාව ආරම්භ කිරීම.

● සභාපතිතුමාගේ පණිවුඩය



පෙර නොවූ විරූ අභියෝගවලින් ගහණ වූ පසුගිය මූල්‍ය වර්ෂය ආවර්ජනය කිරීමේදී, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අපගේ දැක්ම කෙරෙහි වූ නොසැලෙන කැපවීම අඛණ්ඩව නිරූපණය කර ඇති බව පවසනුයේ ආඩම්බරයෙනි.

මාධ්‍ය විශ්වාසනීයබව, අපක්ෂපාතිත්වය සහ නිරවද්‍යතාව කෙරෙහි වන අපගේ කැපවීම කිසි කලෙකත් මෙතරම් ශක්තිමත් නොවීය. මහජන මතවාදය හැඩ ගැස්වීමේදී, පාරදෘශ්‍යභාවය ප්‍රවර්ධනය කිරීමේදී සහ සාරාංශය කිරීමේදී ජනමාධ්‍ය ඉටු කරන තීරණාත්මක කාර්ය භාරය අප මැනවින් අවබෝධ කර ගෙන ඇත්තෙමු.

තවද, අප ඉදිරිපත් කරන වැඩසටහන්වල අන්තර්ගතය විවිධාංගීකරණය කිරීම සහ ඩිජිටල් නව්‍යකරණය යොදා ගැනීම සඳහා වූ අපගේ ප්‍රයත්න සැලකිය යුතු ප්‍රතිඵල අත් කර දී තිබේ. ඩිජිටල් මාධ්‍යයේ නැගී ඒම සහ වෙනස්වන පාරිභෝගික රුචි අරුචිකම් සමගින්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට සිය ග්‍රාහක සංඛ්‍යාව සහ ඩිජිටල් ක්‍රියාකාරීත්වය පුළුල් කිරීමට හැකි වී ඇත.

2023 වසර අවසන් වන විට රු. මිලියන 1752 ක ආදායමක් වාර්තා කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්වා ඇත. එය 2022 වසරට සාපේක්ෂව 10.3% ක ආදායම් වර්ධනයකි. මෙහිදී වඩාත්ම වැදගත් වනුයේ 2022 වසරේ රු. මිලියන 361 ක් වූ අලාභය රු. මිලියන 164.2 දක්වා 54.5% කින් අඩු කර ගැනීමට හැකි වීමයි. (සේවකයන්ගේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය සඳහා රජයෙන් ලැබුණු රු. මිලියන 49.5 ක ප්‍රදානය නොමැතිව) මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ අප අනුගමනය කළ දැඩි පිරිවැය කළමනාකරණය, සමාජ මාධ්‍ය වේදිකා වෙත වූ උපායශීලී නැඹුරුව සහ පවුල් දිශානත සම්ප්‍රදායික ප්‍රතිරූපයක සිට වඩා සම්කාලීන සහ නාගරික නාලිකාවක් වශයෙන් සන්නාමකරණය හේතුවෙනි.

2023 වසරේදී පැවති රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ දී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වසරේ සම්මානනීය නාලිකාව, වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව, වඩාත් ජනගත ටෙලිනාට්‍යය අනු සම්මානය (ජානු), වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය (එයා දැන් බැඳලා), වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය (ජානු) හා විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන (නූරා with Coversclub) යන සම්මාන දිනා ගැනීමට සමත්විය.

තවද 2023 සුමති සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රාසංගික ටෙලිනාට්‍ය විකාශය වූ නාලිකාව හා වසරේ විශිෂ්ටතම ප්‍රාසංගික ටෙලිනාට්‍යය (කොඩිගහ යට) ලෙස සම්මානයට පාත්‍ර වූ අතරම SLIM KANTAR Peoples Awards හිදී අඛණ්ඩව 14 වන වරටත් වසරේ ජනප්‍රියම වැඩසටහන ලෙස අවසර්විම වැඩසටහන සම්මානයෙන් පිදුම් ලබන ලදී.

මෙම සාර්ථකවීම් මධ්‍යයේ, අප ඉදිරියේ පවතින අභියෝග ද අපි හඳුනා ගත්තෙමු. මාධ්‍ය ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස්වෙමින් අවස්ථා සහ බාධක යන දෙකම නිර්මාණය කරයි. කෙසේ වෙතත් පැහැදිලි දැක්මක්, උපායමාර්ගික සැලසුම්කරණයක් සමගින් කුසලතා සපිරි අප කණ්ඩායමේ කැපවීම මගින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සිය සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගන්නා බවටත් ඉදිරි පරම්පරා සඳහා විශ්වාසනීය තොරතුරු සහ විනෝදාස්වාද මූලාශ්‍රයක් ලෙස පවතින බවටත් මම විශ්වාස කරමි.

දුෂ්කර අභියෝගයන් හමුවේ ඉදිරිය කරා ගමන් කිරීමට මග පෙන්වමින් ලබා දුන් අමිල මාර්ගෝපදේශනය වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මාගේ කෘතචේදිත්වය පළ කරන්නෙමි. එසේම, අභියෝගාත්මක අවස්ථාවන්හි දුෂ්කරතා විඳ දරා ගනිමින් ආදර්ශමත් කැපවීමකින් සහ උත්සාහයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමටත්, අප කෙරෙහි දිගින් දිගටම විශ්වාසය තැබූ සේවාදායකයන්ටත්, විනය ගරුකත්වය සහ ආචාරධාර්මික හැසිරීම වෙනුවෙන් කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රසාදය පළ කිරීමට කැමැත්තෙමි. අප එක්ව කටයුතු කර දුෂ්කරතා ජය ගත්තෙමු, නව අත්දැකීම් කරා යොමු වූයෙමු, වඩා පැහැබර අනාගතයක් වෙනුවෙන් අභිනාලම දැමූයෙමු.

අවසාන වශයෙන් විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ සමාජයට සේවය කිරීම සඳහා වන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කැපවීම මම යළිත් වරක් අවධාරණය කරන්නෙමි. තවදුරටත් නොකඩවා ජයග්‍රහණ ලබා ගනිමින් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බටත් මාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි සාධනීය බලපෑමක් අප ඇති කරන බවට මම විශ්වාසය තබමි.

සුදර්ශන ගුණවර්ධන
සභාපති

2023 සම්මාන



වසරේ
සම්මානනීය
නාලිකාව

වසරේ
විශිෂ්ටතම
ටේලිනාට්‍යය
එයා දැන් බැඳලා

වසරේ
විශිෂ්ටතම
ප්‍රාසාංගික
ටේලිනාට්‍ය
විකාශනය වූ
නාලිකාව

වසරේ
ජනප්‍රියම
වැඩසටහන
අවසර්වම

වසරේ
සම්මානනීය
ටේලිනාට්‍ය
නාලිකාව

වසරේ
ජනප්‍රියම
ටේලිනාට්‍යය
ආනු

වසරේ
විශිෂ්ටතම
ප්‍රාසාංගික
ටේලිනාට්‍ය
කොඩිගන යටි

වඩාත්
ජනගත
ටේලිනාට්‍යය
අනු සම්මානය
ආනු

විශිෂ්ටතම
රූපවාහිනී
සංගීත
වැඩසටහන
නුරා With
Coversclub



● අලෙවි අංශය

රු. මිලියන 1650 ක කැපී පෙනෙන ආදායමක් වාර්තා කරමින් අලෙවි අංශය 2023 මූල්‍ය වර්ෂයේදී සැලකිය යුතු සාර්ථකත්වයක් සනිටුහන් කරන ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා හේතු කාරක වූයේ ස්වාධීන රූපවාහිනී නාලිකාව, වසන්තම් රූපවාහිනී නාලිකාව, ලක්භඩ ගුවන් විදුලිය, වසන්තම් එෆ්.එම්. සහ අයි.ටී.එන්. ඩිජිටල් නාලිකා ඇතුළුව අපගේ ශක්තිමත් කාර්යසාධනයයි.

නාලිකාව	ආදායම (රු. මිලියන)
ස්වාධීන රූපවාහිනී සේවය	1369
වසන්තම් රූපවාහිනී	121
ලක්භඩ රේඩියෝ	73
වසන්තම් එෆ් එම්	49
ඩිජිටල් නාලිකා	38

ස්වාධීන රූපවාහිනී සේවය

උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ ගෞරවනීය නියෝජිතයන් සහ ගනුදෙනුකරුවන්ගේ සැලකිය යුතු දායකත්වයන් මගින් තහවුරු වන පරිදි අපගේ සාර්ථකත්වය මූල්‍ය සංඛ්‍යාවලින් ඔබ්බට විහිද යයි. දැන්වීම් නියෝජිතයන් අනුව ඉහළම දායකත්වය සැපයූ ආයතනය වූයේ ගෘෂ් එම් මිඩියා (පුද්) සමාගම වන අතර ඔවුන්ගේ ආයෝජනය ආසන්න වශයෙන් රු. මිලියන 222 ක් වූ අතර දෙවන වැඩිම දායකත්වය දැක්වූයේ රු. මිලියන 218 ක් ආයෝජනය කළ ෆිනික්ස් ඕ ඇන්ඩ් එම් ආයතනයයි.

රු. මිලියන 444/- ක මුදලක් ආයෝජනය කරමින් තනි සේවාදායකයකු ලෙස වැඩිම දායකයා වූයේ ජාතික ලෝකරැකිය මණ්ඩලය වන අතර රු. මිලියන 119 ක අයවැය ප්‍රතිපාදනයක් ආයෝජනය කරමින් දෙවන ස්ථානයේ පසුවූයේ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමයි.

නව්‍යකරණයේ සහ සහයෝගිතාවයේ සාරාර්ථයෙන් යුතුව 2023 වසර පුරාම, අලෙවි අංශය සාර්ථක සම්මුති සාකච්ඡා පවත්වා විවිධ මාධ්‍ය හවුල්කාරිත්වයන් ක්‍රියාවට නංවන ලදී. එහි හවුල්කාරිත්වයන් අප වැඩි ප්‍රේක්ෂක පිරිසක් කරා ව්‍යාප්ත වූවා පමණක් නොව කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස අපගේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන ලදී.

● "ප්‍රේමණීය වැලන්ටයින් - 2023" විකාශයට අනුග්‍රාහකත්වය දැක්වීම පිණිස විවිධ සේවාදායකයන් සමග ගිවිසුම්වලට එළඹෙන ලදී. (වටිනාකම - රු. 10,564,983.42/-)

● සිංහල හා හින්දු අළුත් අවුරුදු සැමරුම් වැඩසටහන වූ "සූර්ය මංගල්‍යය-2023" (2023 අප්‍රේල් 13 සහ 14 වැනි දින) කළුබඩවෙහෙර මාරගොල්ල වෙරළ තීරයේ සිට සජීවී විකාශය කිරීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම පිණිස විවිධ සේවාදායකයන් සමග ගිවිසුම්වලට එළඹෙන ලදී. (වටිනාකම - රු. 20,250,000.00/-)

අනෙකුත් අවුරුදු වැඩසටහන් පහත පරිදි ආදායම් උපයන ලදී.

■ ටෙලි තරු මංගල්‍යය	-	රු. 17,000,000.00
■ අවුරුදු කුමරා/ කුමරිය	-	රු. 13,400,000.00
■ ළමා අවුරුදු	-	රු. 5,500,000.00
■ මහ ගෙදර අවුරුදු	-	රු. 10,200,000.00
■ "දිව්‍යාදර්"	-	රු. 7,800,000.00
■ නැකත් මංගල්‍යය	-	රු. 14,000,000.00
■ මැදිරි වැඩසටහන	-	රු. 7,000,000.00
■ තරංග පැකේජය	-	රු. 13,900,000.00

● 2023 මැයි මාසයේදී වෙසක් පොහෝ දින වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම පිණිස විවිධ සේවාදායකයන් සමග ගිවිසුම්වලට එළඹෙන ලදී. (වටිනාකම - රු. 2,900,000/-)

● "2023 ළමා දින" සජීවී විකාශයට අනුග්‍රාහකත්වය දැක්වීම පිණිස විවිධ සේවාදායකයන් සමග ගිවිසුම්වලට එළඹෙන ලදී. (වටිනාකම - රු. 3,211,000/-)

● රයිගම් මාකට්ටි සමාගම විසින් සංවිධානය කරනු ලැබූ "රයිගම් සම්මාන උළෙල -2023" සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය (වටිනාකම රු. 1,600,000/-)

● ජාතික ලෝකරැකිය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ලෝකරැකිය මණ්ඩල 60 වැනි සංවත්සර සංගීත ප්‍රසංගය සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය (වටිනාකම රු. 4,956,000/-)

● ශ්‍රී ලෝ ඇන්ඩ් ලව්ලි සමග "මහගෙදර නත්තල්" පටිගත කළ වැඩසටහන විකාශය සඳහා සේවාදායකයන් සමග ගිවිසුම්වලට එළඹෙන ලදී. (වටිනාකම - රු. 4,000,000/-)

● 2023 දෙසැම්බර් මස 31 වන රාත්‍රී වික්‍රමය සඳහා අනුග්‍රාහකත්වය (වටිනාකම රු. 2,250,000/-)

ලක්භඩ රේඩියෝ

● ලක්භඩ ගුවන් විදුලි නාලිකාවේ 2023 වසර සඳහා ආදායම රු. මිලියන 73ක් විය.

● රු. මිලියන 32.73 ක මුදලක් සහිතව ජාතික ලෝකරැකිය මණ්ඩලය ඉහළම දැන්වීම් ප්‍රචාරකයා විය.

● අවුරුදු වැඩසටහන් මගින් ඉැපැයූ ආදායම රු. මිලියන 01 ක් වූ අතර ස්වාධීන රූපවාහිනිය සමග ඒකාබද්ධව කාන්තා දින වැඩසටහන් මගින් ලක්භඩ ගුවන් විදුලිය රු. 400,000 ක ආදායමක් ඉැපැයීය.

● 2023 ඔක්තෝබර් 01 වැනිදා දෙහිවල සත්වෝද්‍යානයේ සිට "හැදෙන රටක වැඩෙන ළමයි" නම් විශේෂ ළමා දින වැඩසටහන සඳහා ලක්භඩ ගුවන් විදුලිය මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වන ලදී. -ඒ සඳහා අපගේ අනුග්‍රාහකයන්ගෙන් රු. 450,000 ක මුදලක් ලබා ගන්නා ලදී.

● ලක්භඩ ගුවන් විදුලිය සංවත්සර වෙනුවෙන් පැවැත්වූ විශේෂ සංගීත ප්‍රසංගය සඳහා සත්කාරකත්වය දරන ලදී. එමගින් ලක්භඩ ඉැපැයූ ආදායම රු. මිලියන 1.6 කි.

වසන්තම් රූපවාහිනිය හා වසන්තම් FM

සිය වාර්ෂික වෙළඳ ප්‍රචාරණ ආදායම ක්‍රමිකව ඉහළ නංවා ගනිමින් දීප ව්‍යාප්ත ආවරණය අඩු මට්ටමකින් පැවැතියේ වුවද ප්‍රමුඛ සංස්කෘතික/ක්‍රීඩා විකාශ හා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ප්‍රවර්ධනය මගින් වසන්තම් රූපවාහිනිය 2023 වසරේදී රු. මිලියන 121.32 ක ආදායමක් වාර්තා කරන ලදී. රටේ පැවැති උග්‍ර ආර්ථික අර්බුදය සහ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතන දමිළ නාලිකා වෙනුවෙන් අඩුවෙන් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම 2023 වසරේදී ආදායම පහළ යාමට හේතු කාරක විය. පසුගිය වසර 03 හා සැසඳීමේදී වසන්තම් එෆ් එම් සිය වාර්ෂික දැන්වීම් ප්‍රචාරණය ආදායම රු. මිලියන 49.72 ක් දක්වා ඉහළ නංවා ගනිමින් සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කරන ලදී. කෙසේ වෙතත්, සමස්ත රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රේක්ෂකයන් අතර සිය නාලිකා කොටස යහපත්ව පවත්වා ගනිමින් නාලිකා දෙකම මනා කාර්යසාධනයක් පවත්වා ගෙන යනු ලැබීය.

ප්‍රධාන සේවාදායකයන් සඳහා ප්‍රචාරණ, ටෙලි නාට්‍ය, වික්‍රමය, ආගමික හා සංස්කෘතික වැඩසටහන්, මැදිරි සාකච්ඡා සහ බාහිර ගුවන් කාල වැඩසටහන් වැනි එකිනෙකට වෙනස් අන්තර්ගතයන් සහිත වැඩසටහන් අලෙවිකරණය මගින් වසන්තම් රූපවාහිනිය සහ වසන්තම් එෆ් එම් සිය ආදායම් උපයා ගන්නා ලදී.

විශිෂ්ඨත්වය, නව්‍යකරණය සහ අඛණ්ඩ වර්ධනය සඳහා කැප වෙමින්, දිනෙන් දින වර්ධනය වන මාධ්‍ය හා අලෙවිකරණයේ නව මං පෙත් සොයා යන අපගේ ගමනට ඔබත් එක් වන්න.

● වැඩසටහන් අංශය

ශ්‍රී ලංකාවේ පුරෝගාමී මාධ්‍ය ජාලයක් වන ස්වාධීන රූපවාහිනිය පොදු ජන නාලිකාවක් ලෙස 44 වන සංවත්සරය සමරමින් සමාජමය වගකීමෙන් සහ වගවීමෙන් සන්නද්ධ වූ වැඩසටහන් රාශියක් 2023 වර්ෂය තුළ විකාශය කිරීමට පෙරමුණ ගන්නා ලදී.

වර්ෂය ආරම්භයේ සිට ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික, සංවර්ධන, කෘෂිකාර්මික, සංගීත, විනෝදාත්මක වැනි වැඩසටහන් රාශියක් විකාශය කිරීමට කටයුතු කරන ලදී. මෙම වසරේ ජන ආකර්ෂණය හා සම්මාන උලෙලවල ඇගයීම් ද පෙර වසර වලට වඩා වැඩිවීමද විශේෂ වේ.

විකාශයේ ආරම්භය

දිනපතා උදෑසන 05.00 ට සෙන් පිරිත් සජ්ජායනාවෙන් විකාශය ආරම්භ වී පෙ.ව. 05.55 ට ජ්‍යෙෂ්ඨවේදියෙකු සමඟ ලග්න එලාඵල විස්තර ඇතුළත් සුභ මූර්තය ද, පෙ.ව. 05.58 උපන්දින සුභ පැතුම් ඉදිරිපත් කරන "Birthday Wishes" පෙ.ව. 06.00 සිට පෙ.ව. 07.00 දක්වා පත්තර විස්තර ඇතුළත් "පත්තරෙන් එන" සතියේ දිනවල පෙ.ව. 07.00 - 08.00 දක්වා විද්වතෙකු සමඟ කෙරෙන සාකච්ඡාමය වැඩසටහන "හත්වෙනි පැය" විකාශය වේ. ඉරිදා දින පෙ.ව. 06.00 "සිත නිවන බුදු බණ" නමින් ධර්ම දේශනා වැඩසටහනක් විකාශය කරන ලදී.

උදා විකාශය

ප්‍රේක්ෂක රසවින්දනය ත්‍රිවූර කිරීමේ අරමුණින් ජනප්‍රියත්වයට පාත්‍ර වූ ටෙලි කතා මාලාවක් පෙ.ව. 08.00 සිට 09.30 දක්වා නැවත විකාශය කරන ලදී. පෙ.ව. 10.00 ට ආරම්භ වන "පිනි වියන" වැඩසටහන හරහා වැඩිහිටි ප්‍රේක්ෂක රසවින්දනය මෙන්ම දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ඊට සුදුසු විද්වතෙකු සමඟ හෝරාවක සාකච්ඡාමය වැඩසටහනක් විකාශය කරන ලදී. ඊට අමතරව උදා විකාශය තුළ නිවසේ රැඳී සිටින ගෘහණියන් ඉලක්ක කර ගනිමින් "Life Style" නමින් රූපලාවන්‍ය වැඩසටහනක් සහ "සුප යාත්‍රා" නමින් ඉවුම් පිහුම් වැඩසටහනක් විකාශය කරන ලදී. පෙ.ව. 11.00 - 12.00 හෝරාව තුළ "Music@11" නමින් සංගීත වැඩසටහනක් විකාශය කරන ලදී.

සන්ධ්‍යා විකාශය

2023 වසර ආරම්භයේ සිට වසර මැද දක්වා ටෙලි සිනමාවේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය ටෙලිනාට්‍යයන් විකාශනය කරන ලදී. වසර මැද සිට අවසානය දක්වා කාලය තුළ දමිළ සිනමාවේ ජනප්‍රිය දමිළ චිත්‍රපට විකාශනය කරන ලදී.

සංගීතමය වැඩසටහන

Chat & Music

මෙම සංගීත වැඩසටහන 2023 වර්ෂය පුරාම විකාශය කරන ලද අතර දෙස් විදෙස් ප්‍රේක්ෂකයා අතර, ඉතාම ජනප්‍රිය වැඩසටහනකි. මෙම වැඩසටහන සඳහා ප්‍රචිත හා ආධුනික කලා ශිල්පීන්, විවිධ වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් සංවාදාත්මකව සහ විනෝදාත්මකව විකාශය වන සජීවී වැඩසටහනකි. මෙම වැඩසටහන සමාජ මාධ්‍ය වල ජනප්‍රියම වැඩසටහන බවට පත්ව ඇත.

Morning Live Band Show

ප්‍රාසංගික වේදිකාවට ගුණාත්මක, නවක සංගීත කණ්ඩායම් හඳුන්වාදීමේ වැඩසටහනකි. මෙම වැඩසටහන යටතේ නව රැල්ලේ තරුණ පිරිසට ප්‍රාසංගික වේදිකාවේ ගායනයට, වාදනයට හා ඔවුන්ගේ තොරතුරු සමාජගත කිරීමට අවස්ථාව

ලැබෙන අතර, සජීවීව පුරා පැය 02 ක් සැම බදාදා දිනකම උදා විකාශයෙන් විකාශනය කරන ලදී.

පසුගිය වසරේ තරුණ සංගීත කණ්ඩායම් පනහකට ආසන්න ප්‍රමාණයක් සහභාගී කර ගනිමින් වැඩසටහන් පනහක් පමණ විකාශය කිරීමට කටයුතු කරන ලදී.

Rhythm of India

මෙය හින්දි චිත්‍රපට ගීත, Music Video ඇතුළත් සංගීත වැඩසටහනකි. ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් වලට මූලික තැනක් ලබා දෙමින් සහ අලුත් සහ පැරණි ගීත වල එකතුවකින් සැදුම්ලත් ගීතාවලියක් ඉදිරිපත් කෙරේ. පැයක කාලයක් විකාශනය වෙයි. මෙහි විශේෂත්වය වන්නේ හින්දි, නේපාලි, පාකිස්ථාන් සහ සිංහල ප්‍රේක්ෂකයන් රැසකගේ සංකලනයෙන් සැදුම්ලත් ප්‍රේක්ෂක ජාලයක් විවිධ රටවල සිට මෙම වැඩසටහන සතිපතා (On Live) නැරඹීමයි. ඔවුන්ගේ ගීත ඉල්ලීම්, අදහස් වලින් මෙම වැඩසටහන විචිත්‍රවත් වී තිබේ.

ඊට අමතරව සංවාදයෙන් සමන්විත සංගීතමය වැඩසටහන් කිහිපයක් විකාශය විය. ඒ අතර ඉරිදා දින විකාශය වූ "අනන්තය" සෙනසුරාදා විකාශය වූ "SL Chart Show" වේ. මෙම වැඩසටහන් සඳහා විවිධ දක්ෂතා වලින් සමන්විත ගායන ශිල්පීන්, ශිල්පිනියන්, නළු නිළියන් සහභාගී කර ගන්නා ලදී.

"හිත නැවතුන තැන" ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගොස් පටිගත කොට විකාශය කරනු ලබන සංගීත වැඩසටහනකි. ජනාශ්‍රිත ස්ථාන, කර්මාන්ත, වැඩබිම් වෙත ගොස් සුභද කතාබහක යෙදෙමින් ඔවුන්ගේ සිත්ගත් ගී ගායනා කරමින් සිදු කරනු ලබන වැඩසටහනකි. මේ මගින් ආයතනික ප්‍රචාරණ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වේ.

ටෙලි නාට්‍යය

රාත්‍රී 07.30 සිට ගුවන් කාලය 2023 වර්ෂය තුළද, ටෙලි නාට්‍ය විකාශයට වෙන්කර තිබුණි. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් බාහිරින් මිළදී ගන්නා ටෙලි නාට්‍ය පමණක් නොව ස්වාධීන රූපවාහිනී සේවය තුළ සිටින නාට්‍ය නිර්මාණකරුවන්, අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණද විකාශය කරන ලදී. මෙම ටෙලි නාට්‍ය ගුවන් කාල පරාසය ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානම ආදායම් මාර්ගය ලබාදුන් කාල පරාසයයි.

විකාශය වූ ටෙලි නාට්‍ය අතර "ජානු", "දිව්‍යාදර්", "කොඩි ගහ යට", "සික්ස් පැක්", "Vacation", "පෝවුන්", "ජීවිතයේ එක් දවසක්", "මන්දාරම් කතාව", "මියා", "තත්පරයක් දෙන්න", "උඩතට්ටුව" පෙන්වා දිය හැකිය.

සඟරාමය වැඩසටහන්

Silver Screen

මෙම වැඩසටහන ඉරිදා උදෑසන 11.00 ට විකාශය වන විනාඩි 22 ක වැඩසටහනකි. සිනමාව පිළිබඳව නිර්මාණය වූ, සිනමා පට ගැන කතා කරන සිනමා වැඩසටහනකි. සිංහල, දෙමළ, හින්දි, බටහිර, තෙළිගු, මලයාලම් ආදී විවිධ භාෂා වලින් නිර්මාණය වූ සිනමා පට පිළිබඳව මෙම වැඩසටහන තුළ කතාබහට ගැනෙන අතර, රංගන ශිල්පීන්, අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාව සම්බන්ධව කටයුතු කරන බොහෝ දෙනෙකුගේ අදහස්, උදහස් ද මෙම වැඩසටහන තුළ ඉදිරිපත් කෙරේ. ඒ වගේම සිනමාලෝකීන් වෙනුවෙන් විවිධ සිනමා ශාලා හඳුන්වාදීමෙන් ඔවුන්ට යම් අත්වැලක් සැපයීම ද මෙම වැඩසටහන තුළින් සිදු කෙරේ. එසේම Behind the Screen විශේෂාංගය තුළින් සිනමාවේ Sound designing, Editing, Camera, Colour වැනි අංශ පිළිබඳව ප්‍රේක්ෂකයාගේ දැනුමටද යම් අත්වැලක් සපයනු ලබයි.

අටපට්ටම

මෙම වැඩසටහන 2023 SLIM kantar ජනතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සියලු රූපවාහිනී වැඩසටහන් අතරින් ජනප්‍රියම වැඩසටහන ලෙස 14 වැනි වරටත් සම්මාන දිනා ගැනීමට සමත් විය. 2023 වර්ෂයේදී අවම පිරිවැයකින් ඉහළ ආදායමක් උපයන වැඩසටහනක් ලෙස පවත්වාගෙන යාමට හැකි විය.

රන් බිමට අරුණැල්ල

කෘෂිකාර්මික, සත්ව නිෂ්පාදන සහ ඒ ආශ්‍රිත ස්වයං රැකියා අවස්ථාවන් හා මෙයට අදාළ නව තාක්ෂණය සමාජගත කිරීමේ අරමුණින් විශේෂයෙන්ම ආහාර තාක්ෂණය/ආහාර නිෂ්පාදනය පිළිබඳව තොරතුරු ගෙන එන සතිපතා ඉරිදා සවස 05.00 ට විකාශනය කරනු ලබන විනාඩි 23 ක ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහනකි.

Travel Girl

2019.05.12 දින ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2023 වර්ෂය තුළද විකාශය විය. ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන කරා ගොස් තොරතුරු ගවේෂණය කරමින් ප්‍රේක්ෂකයාගේ රසවින්දනය ඉහළ නැංවීමට දායකත්වයක් දෙන ලද වැඩසටහනකි.

ත්‍රී තාල්

ත්‍රී තාල් වැඩසටහන සෙනසුරාදා ප.ව. 05.30 සිට විකාශය වන විනාඩි 30 ක වැඩසටහනකි.

මෙම වැඩසටහන නර්තන කලාව තුළ ප්‍රගමනය හා දේශීය කලාව නවමු ආකාරයට ප්‍රේක්ෂකයාට ගෙන එන්නේ දැනුම මෙන්ම රසවින්දනයද එකතු කරමිනි. නර්තන කලාව, ජන ගී කලාව, නාට්‍ය කලාව, සංගීත කලාව ආදී විවිධ පැතිකඩ මේ හරහා පෙන්වනු ලබයි.

මෙම වැඩසටහනේ සම්පත්ධාරීන් ලෙස සම්බන්ධ වන්නේ ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් හා ශිල්පීන් වේ.

ආගමික වැඩසටහන්

"සවනක් රැස්"

"සවනක් රැස්" සජීව විකාශය 2023 වර්ෂයේ සෑම පුර පසළොස්වක පෝය දිනකම විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ස්වාධීන රූපවාහිනී සේවය මගින් විකාශය කරන ලදී. පසුගිය වසරේ විවිධ විහාරස්ථාන වල සිට සවනක් රැස් සජීවිව විකාශය විය.

මෙයට සමගාමීව 2023.05.04 වන දින "රාජ්‍ය වෙසක් උත්සවය" හඳුනාගත කැබැල්ලවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්විණ. 2023.05.05 වන දින වෙසක් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන එම විහාරස්ථානයේදීම පැවැත්විණි.

2023.05.05 සහ 06 යන දෙදින "ITN බුද්ධාගි වන්දනා" නමින් වික්‍රමසිංහපුර මැදිරියේ සිට රටවටා වෙසක් කලාප තොරතුරු ආවරණය වන පරිදි වැඩසටහන් විකාශය කරන ලදී.

නත්තල් වැඩසටහන්

නත්තල් දේව මෙහෙයන් 02ක් ක්‍රිස්තියානි සහ කතෝලික වශයෙන් විකාශය කරන ලදී. කතෝලික දේව මෙහෙය 2023.12.24 දින රාත්‍රී 11.45 ට මීගමුව දූව දේවස්ථානයේ සිට සජීව විකාශය කෙරිණ.

ක්‍රිස්තියානි දේව මෙහෙය රාජගිරිය ශුද්ධ වූ ස්ටේපන්තුමාගේ දේවස්ථානයේදී පවිත්‍ර කළ අතර එය නත්තල් දින පෙ.ව.08.00 විකාශය කෙරිණ.

"නත්තල් කැරොල්" වැඩසටහනක් කතෝලික හා ක්‍රිස්තියානි සභා නියෝජනය වන පරිදි ශිල්පීන් තෝරා ගෙන ආයතනය මගින් නිෂ්පාදනය කොට නත්තල් දින සවස විකාශය කෙරිණ. ඊට අමතරව දමිළ භාෂාවෙන්ද කැරොල් ගීත වැඩසටහනක් පවිත්‍ර කොට වසන්තම් නාලිකාව ඔස්සේද විකාශය කෙරිණ. පාසල් ළමුන්ගේ සහභාගීත්වයෙන් පැයක කැරොල් ගීත වැඩසටහනක් පවිත්‍ර කොට 2023.12.24 දින විකාශය කරන ලදී.

සාකච්ඡාමය වැඩසටහන්

දොරමඩලාව

"දොරමඩලාව" 2023 SLIM kantar ජනතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් 05 අතරට නිර්දේශවූ වැඩසටහනකි. මෙම වැඩසටහන ධනාත්මක, ගුණාත්මක හා නිර්මාණාත්මක චින්තනය පදනම් කර ගනිමින් විවිධ තේමා යටතේ විද්වත් සංවාදයක් ලෙස පවත්වාගෙන යන අතර, ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සහිතව සමාජ සම්භාවනාවට පාත්‍ර වෙමින් සම්මානනීය වැඩසටහනක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි විය.

Hope

රටේ ආර්ථික ප්‍රශ්න, ජාතික ආදායමට බලපාන ඩොලර් රට තුළට ගෙන්වා ගැනීමේ ක්‍රමෝපායන්, දේශීය හා විදේශීය රැකියා අවස්ථාවන් ඒ ආශ්‍රිත ගැටලු, එසේම ප්‍රශ්න පමණක් නොව ඒවාට විසඳුම් ගැන සමාලෝචනය කරන ලද වැඩසටහනකි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික හා සේවා ප්‍රධානීන් සමඟ කෙරෙන සාකච්ඡාමය වැඩසටහනකි.

රාජ්‍ය ආයතන වලින් ජනතාවට සිදුවිය යුතු සේවය පිළිබඳවත් ජනතාවට එම ආයතන වලින් සේවය ලබාගත හැකි ආකාරයත් පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහන් මාලාවේ අන්තර්ගතය වේ.

2023 වර්ෂයේ විකාශය කරන ලද විශේෂ වැඩසටහන්

නිදහස් දිනය

2023 පෙබරවාරි 04 වෙනි දිනට 75 වෙනි නිදහස් දින සැමරුම යෙදී තිබුණි. ඒ වෙනුවෙන් 2023.02.02 දින වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ නිදහස් දින සැමරුම් පිරිත් පිංකමක් පවිත්‍ර කරන ලදී.

පෙම්වතුන්ගේ දිනය

පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් සංගීතමය වැඩසටහන් 02ක් විකාශය විය. චිත්‍රපට ආදර ගීතවලින් සමන්විත "Nura with Covers club" සහ සංගීතමය නාට්‍ය ආරයේ "Coffee Coner" වැඩසටහන විකාශය විය. මෙම වැඩසටහන් සඳහා ජනප්‍රිය කලා ශිල්පීන් සහභාගී කරගන්නා ලද අතර අනුග්‍රාහකයන්ගේ දායකත්වය සහිතව මෙම වැඩසටහන් විකාශය විය.

සූර්ය මංගල්‍යය - 2023

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ශ්‍රී ලාංකේය අනන්‍යතාව රැකෙන අයුරින් පාරම්පරික සංස්කෘතික සාරධර්ම අගයමින් 2023 සූර්ය මංගල්‍යය අප්‍රේල් 13, 14 දෙදින පුරා මොරගල්ල වෙරළ තීරයේ අති උත්කර්ෂවත් අයුරින් අනුග්‍රාහකත්වය සහිතව විකාශය විය.

ඊට අමතරව අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් ටෙලි තරු රැල්ලේ සූර්ය මංගල්‍යය, මහගෙදර අවුරුදු, අවුරුදු කුමරා/කුමරිය, පුංචි අපේ අවුරුදු විකාශය කරන ලදී.

2023 සූර්ය මංගල්‍යය සජීව විකාශය බේරුවල වෙරළ තීරයේදී පැවැත්විණ.

ලෝක ළමා දිනය

2023.10.01 දින කළුඅඟිගල ලෙෂර් වර්ල්ඩ්හිදී සජීව වැඩසටහන් ලෙස අනුග්‍රාහක දායකත්වය සහිතව දවස පුරා විකාශය කරන ලදී. ඊට අමතරව "ඇසේ ළමා" නමින් පාසල් දරු දැරියන් සහභාගී කර ගනිමින් සංගීත වැඩසටහනක් විකාශය විය.

සමාජ සත්කාර වැඩසටහන්

මනුෂ්‍යත්වයේ සත්කාරය

ඩෙංගු මර්දන වැඩසටහන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් 2023.06.04 වන දින කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය කරමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සැලසුම් කරන ලදී.

Early Childhood මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය

ලෝක බැංකු ආධාර යටතේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ව්‍යාපෘතියකි. වතුකරය සහ වතු නොවන ප්‍රදේශ වල ඉදිකරන ලද අලුත්ම දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල්, කුඩා දරුවන් වෙනුවෙන් විවිධාකාරයෙන් කරන උදව් උපකාර, පූර්ව ළමා සංවර්ධනය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම මෙම වැඩසටහන මගින් සිදු කරන ලදී.

ඊට අමතරව වටවල සිරිපා සත්කාරය, වටවල විශේෂ සමාජ සත්කාරය වැනි සමාජ සත්කාරක වැඩසටහන් විකාශය කරන ලදී.



● **ඉංජිනේරු අංශය**

වැඩසටහන් නිෂ්පාදනයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා මැදිරි පහසුකම් වැඩි දියුණු කිරීම, සුපැහැදිලි දර්ශන ජනතාව වෙත යොමුකිරීම සඳහා ප්‍රධාන පාලක මැදිරි, සම්ප්‍රේෂණ පහසුකම් හා ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා තාක්ෂණය සමග යාවත්කාලීන වන තොරතුරු තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් අඛණ්ඩව ව්‍යාපෘතින් ඉංජිනේරු අංශයට අදාලවේ.

ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ඩිජිටල් විකාශණ ක්‍රමවේදය සඳහා, මේ වන විට භාවිත කරන ඇතලොග් තාක්ෂණයේ යටිතල පහසුකම්, එනම් ජාල පද්ධති (Broadcast Local Area Network), මැදිරි උපකරණ හා පහසුකම්, ප්‍රධාන පාලක මැදිරිය හා අනුබද්ධ පහසුකම් තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වන බැවින් මෙම යටිතල පහසුකම් නවීන තාක්ෂණයට හා ඩිජිටල්කරණය සඳහා සුදානම් කිරීමට කටයුතු යොදා ඇත. ඩිජිටල් තාක්ෂණ විකාශණය සඳහා නිෂ්පාදනය වන වැඩසටහන් ඩිජිටල් ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥා වශයෙන් (Digital Video /Audio Signal) ඉතා ගුණාත්මක තත්වයෙන් හා සුපැහැදිලි දසුන් සහිතව පැවතිය යුතු අතර වන ඒ සඳහා ප්‍රධාන පාලක මැදිරිය හා මැදිරි අංශවල අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කරමින් පවතී.

වසන්තම් ටීවී නාලිකාව මෙරට දමිළ බස කථා කරන ශ්‍රී ලාංකික ජනතාව වෙත සුපැහැදිලි දසුන් නැරඹීමට හා දේශීය දමිළ වැඩසටහන් නිෂ්පාදනය කර විකාශණය කිරීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීම සහ ආවරණ කලාපය පුළුල් කිරීම සඳහා 2018 වසරේ අනුමත අයවැය යෝජනාවකි. ඒ අනුව ආරම්භ කළ ද්විපාර්ශවික ව්‍යාපෘතියෙහි මුළු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 314 කි. 2019 වසර තුළ අපේක්ෂිත අරමුදල් නොලැබීම හේතුවෙන් ව්‍යාපෘති කාලය වසර 03 ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවිය. 2020 වසරේ රුපියල් මිලියන 40.037 වියදම් සිදුකළ අතර ඇතලොග් තාක්ෂණය යටතේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට ප්‍රාග්ධන අරමුදල් ලබාගැනීමට මෙමගින් යෝජනා වුවද, 2021 වසරේ මෙරට රුපවාහිනී ඩිජිටල් තාක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග ඩිජිටල්කරණය වීම පිළිබඳව ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලයද අවධානය යොමුකර ඇත. 2021 වසර අග වන විට ව්‍යාපෘතිය සඳහා මුළු වියදම රුපියල් මිලියන 73.337 කි.

2023 වර්ෂය සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලෙස ලැබුණු අතර එමඟින් අදාළ ව්‍යාපෘති වල අත්‍යාවශ්‍ය ප්‍රසම්පාදන සඳහා යොමු කරන ලදී.

පැවතුනු බාධක තත්ත්වයන් මධ්‍යයේ වුවද ආයතනයේ අවශ්‍යතාවය පරිදි කෙටි කාලීන විසඳුම් මඟින් අප ප්‍රධාන පාලක මැදිරිය HD තාක්ෂණයට යොමු කිරීම, PEO TV 303 ඔස්සේ විකාශයක් පවත්වාගෙන යාම, තොරතුරු තාක්ෂණ කටයුතු ප්‍රවර්ධනය කරමින් ආයතනය ඉහළ ප්‍රමිතියෙන් යුත් Fiber ජාලයක් ඔස්සේ ඉහළ ධාරිතාවයෙන් යුත් Network Switches භාවිතයෙන් ජාලගත කිරීම, ක්‍රිකට් තරඟාවලි විකාශණ අයිතිය ලබා ගෙන Virtual Reality & Augmented Reality තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් ප්‍රථම වරට රුපවාහිනී සජීව විකාශයක් සිදු කිරීම හා ලෝකරැසි දිනුම් ඇදීමේ නිෂ්පාදන කටයුතු සඳහා Chroma Key සහිත මැදිරියක් ස්ථාපනය කර Virtual Reality & Augmented Reality තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම ඉංජිනේරු

අංශය 2023 වසරේදී ලබා ගත් ප්‍රගතීන්ය

2018 වසරේදී අයිටිඑන් ශ්‍රී ලංකා නමින් Youtube නාලිකාවක් ආරම්භ කරන ලද අතර අනෙකුත් නාලිකාවන්හි සමාජ මාධ්‍ය වලට අභියෝගයක් වෙමින් ITN Digital යන සන්නාමය යටතේ ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලයේ තවත් එක් ව්‍යාපාරික අවස්ථාවක් කරමින් 2021 වසරේදී නවතාවයකින් යුතුව ආරම්භ කරන ලදී. 2022 වසර ආරම්භයේදී පැවති ග්‍රාහකයින් 1412000 සිට 1948600 දක්වා වර්ධනය කර ගැනීමටත් සමස්ථ ග්‍රාහක නැරඹුම් ප්‍රමාණය බිලියන 1.6 ක් සහ ඒ තුළින් 2023 වසරේදී ඉපයූ ආදායම රුපියල් මිලියන 130.5 කි

මීට අමතරව VTV, Lakhanda Youtube Channel ද ආදායම ඉපැයීම ආරම්භ කර ඇති අතර, ආයතනයේ Facebook Channel ද විශාල ග්‍රාහකයින් පිරිසක් ආකර්ශණය කර ඇත. ඒ අතරින් ITN Sri Lanka Facebook පිටුව අනුගාමිකයින් (Followers) 980,000 දක්වා වැඩිකරගෙන ඇත

ආයතනයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ආදායම, වියදම සහ කළමනාකරණය කිරීම සඳහා 2022 වසරේ මිලදී ගනු ලැබූ Management Information Systems යාවත් කාලීන කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය සහ එම මෘදුකාංගය Installation කිරීම සිදු කරනු ලැබූ අතර, සමගාමී (Parallel run) ක්‍රියාත්මකයේ යෙදවීම සිදු කරන ලදී. එයට අමතරව, කල් ඉකුත්වීමට ලක්ව තිබූ Human Resource Management System සඳහා නව තාක්ෂණයෙන් සමන්විත වූ නව HRM එකම මුහුණතක Global Access කිරීමේ හැකියාව දක්වා වැඩි දියුණු කරන ලදී

විකාශණයට අවශ්‍ය යටිතල පහසුකමක් වන Broadcast Network එක සඳහා නව Core Switch සහ Access Switches මිලදී ගැනීම සහ එම උපාංග යොදා ගනිමින් Broadcast Local Area Network එකේ ධාරිතාව 10 Gbps/40 Gbps ලඟා කරමින් News, NLE, WEB, Studios සහ Server Room අතර සම්බන්ධතාවය යාවත් කාලීන කරන ලදී.

● ITN ඩිජිටල් අංශය

ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන්නාවූ නව ප්‍රවණතා හඳුනා ගනිමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තරගකාරීව නව මාධ්‍ය (New Media) භාවිතා කිරීම ආරම්භ කර ඇති අතර ඒ අනුව පහත සඳහන් අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කෙරේ.

- i) සමාජ මාධ්‍ය ජාලා (Social Media), වෙබ් අඩවි (Web Sites), දුරකථන කෙටි පණිවිඩ හා ස්මාට් ජංගම දුරකථන ඔස්සේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත්වන සියලුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබාගැනීම මගින් වෙළඳ වටිනාකම හා ආදායම තවදුරටත් වර්ධනය කරගැනීම.
- ii) සමාජ මාධ්‍ය ජාලා හා නව මාධ්‍ය බෙදාහැරීමේ වේදිකා (Over The Top Platforms) භාවිත කරමින් ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ, සජීවීකරණ නිර්මාණ, රූප නිර්මාණ හා ලිපි නිර්මාණ සඳහා වගකීමක් සහිත රාජ්‍ය මාධ්‍යක් ලෙස නව මාධ්‍ය භාවිතා කරමින් නව ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනැගීම.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත්වන සියලුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා සඳහාත් ප්‍රවෘත්ති හා විශේෂිත වැඩසටහන් සඳහාත් නිර්මාණය කර ඇති වෙබ් අඩවි, Youtube Channel, Facebook Page හා අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා වලින් සමන්විත එකතුවක් ITN Digital වශයෙන් ක්‍රියාත්මක වේ.

ඒ මගින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නිෂ්පාදනය කරනු ලබන ශ්‍රව්‍ය දෘෂ්‍ය වැඩසටහන්, සජීවීකරණ නිර්මාණ නව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සිදුකරනු ලබයි. මේ සඳහා වෙබ් අඩවි, facebook හා Youtube යන නව මාධ්‍ය කාලානුරූපීව යාවත්කාලීන කරන ලද අතර ලොව ඕනෑම තැනක සිට ජංගම දුරකථනය ඔස්සේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත්වන සියලුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා සජීව ලෙස නැරඹීමට හැකි ලෙස ස්මාට් ජංගම දුරකථන App එක නිර්මාණය කර තිබේ.

Youtube ආයතනයේ Gold Play Button, ITN Sri Lanka Youtube වැනලයටත් Silver Play Button, Chat & Music හා ITN Youth වැනල සඳහා ලබාගෙන ඇති අතර ITN Digital හරහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත්වන සියලුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල වැඩසටහන් නව මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කර ඒමගින් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබාගැනීම සිදුකරනු ලබයි.

ITN Digital යටතේ ඇති වෙබ් අඩවි, facebook හා Youtube ඔස්සේ වැඩසටහන් ප්‍රචාරය කොට ප්‍රේක්ෂක ප්‍රතිචාරය අනුව කාලානුරූපීව සකසන මිළ කාඩ්පතක් (Rate Card) මගින් ITN Digital අලෙවි කටයුතු සිදුකරනු ලබයි. මේ වන විට අලෙවි අංශය මගින් Youtube හා Facebook වැඩසටහන් සඳහා වෙළඳ දැන්වීම් ලබාගැනීමෙන්ද ආදායම වර්ධනය කර ඇත.

තවද Youtube ඔස්සේ ප්‍රචාරය වන වැඩසටහන් සඳහා වන ප්‍රේක්ෂක ඉල්ලුම මත Google ආයතනයෙන් ලැබෙන ආදායම වර්ධනය කිරීම හා නව ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇත.

ITN Sri Lanka Youtube වැනලය ආදායම් ලබාගැනීම ආරම්භ කරන්නේ 2018.03.01 දින වන අතර 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් මිලියන 3.5 ලෙස සටහන් වනවිට 117,300 ග්‍රාහකයන් පිරිසක් (Subscribers) හා මිලියන 62.7 ක ග්‍රාහක නැරඹුම් ප්‍රමාණයක් වාර්තාවී ඇත.

මෙය 2019 වසර වනවිට ග්‍රාහකයන් 263500 ක් දක්වා වර්ධනය වෙමින් ග්‍රාහකයින් 146,200 ක් එකතුවී ඇත. තවද මිලියන 173ක ග්‍රාහක නැරඹුම් ප්‍රමාණයකින් හා රුපියල් මිලියන 21.2 ක සමස්ථ ආදායමක් පෙන්වමින් 2019 වසර තුළ රුපියල් මිලියන 17.7 ක් උපයා ඇත.

ඉන්පසු 2020 වසර වනවිට සමස්ථ ග්‍රාහකයින් 650,000 දක්වා වර්ධනය වෙමින් ග්‍රාහකයින් 386,500 ක් එකතුවී ඇති අතර මිලියන 460.2 ක සමස්ථ ග්‍රාහක නැරඹුම් ප්‍රමාණයක් හා රුපියල් මිලියන 71.5 ක සමස්ථ ආදායමක් පෙන්වමින් 2020 වසර තුළ රුපියල් මිලියන 48.9 උපයා ඇත.

2021 වසර වනවිට සමස්ථ ග්‍රාහකයින් 1,000,000 දක්වා වර්ධනය වෙමින් ග්‍රාහකයින් 334,000 ක් එකතුවී ඇති අතර මිලියන 720.3 ක සමස්ථ ග්‍රාහක නැරඹුම් ප්‍රමාණයක් හා රුපියල් මිලියන 118.9 ක සමස්ථ ආදායමක් පෙන්වමින් 2021 වසර තුළ රුපියල් මිලියන 48.9 උපයා ඇත. තවද Youtube ආයතනයේ Gold Play Button ලබාගැනීමට හැකිවිය.

2022 වසර වනවිට සමස්ථ ග්‍රාහකයින් 1,412,800 දක්වා වර්ධනය වෙමින් ග්‍රාහකයින් 412,800 ක් එකතුවී ඇති අතර මිලියන 1.1 ක සමස්ථ ග්‍රාහක නැරඹුම් ප්‍රමාණයක් හා රුපියල් මිලියන 186.4ක සමස්ථ ආදායමක් පෙන්වමින් 2022 වසර තුළ රුපියල් මිලියන 67.6 උපයා ඇත.

2023 වසර වනවිට සමස්ථ ග්‍රාහකයින් 1,948,200 දක්වා වර්ධනය වෙමින් ග්‍රාහකයින් 533,800 ක් එකතුවී ඇති අතර මිලියන 1.6 ක සමස්ථ ග්‍රාහක නැරඹුම් ප්‍රමාණයක් හා රුපියල් මිලියන 313.3ක සමස්ථ ආදායමක් පෙන්වමින් 2023 වසර තුළ රුපියල් මිලියන 130.9 උපයා ඇත.

මීට අමතරව වසන්තම් ටීවී, ලක්ඛඩ, ITN News, Chat & Music යන Youtube වැනලවල ද ආදායම් ඉපයීම ආරම්භ කර ඇති අතර හා ආයතනයෙහි Facebook වැනල ද ආදායම් උපදවීම අරඹමින් විශාල ග්‍රාහකයින් පිරිසක් ආකර්ෂණය කර ඇත.

ඉහතින් දක්වා ඇති ITN Digital ක්‍රියාකාරීත්වයට අමතරව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත් සියලුම වැඩසටහන් හා නිර්මාණ (Content) හි පූර්ණ අයිතිය ස්වාධීන රූපවාහිනීය සතුව තබාගනිමින් පවතින නව මාධ්‍ය බෙදාහැරීමේ වේදිකා (OTT Platforms), වන්දිකා විකාශනයන් (Satellite), රැන්ග්ගත විකාශනයන් (PEO TV, Cable TV), අන්තර්ජාල සජීවී විකාශ (Live Streaming) හා ඉල්ලුම මත බාගත කළ හැකි පද්ධති (On Demand) සඳහා ඉහතින් දක්වා ඇති වැඩසටහන් හා නිර්මාණ (Content) ලබා දී ආදායම් උපයාගැනීමට කටයුතු සිදුකරමින් පවතී.

ඒ අනුව ඉහත පහසුකම් සපයන ආයතන සමග ආයතනය සතු Content වාණිජ පදනම මත බෙදාහැරීම මගින්ද ආයතනයට අමතර ආදායමක් උපයාගත හැකි බැවින් ඒ පිළිබඳ අධ්‍යනය කරමින් සිටියි.

ඉලක්ක

- 2024 අවසන් වනවිට සමස්ථ ITN Sri Lanka Youtube ග්‍රාහකයන් මිලියන 3 දක්වා වැඩිකරගැනීම හා ඒ අනුව ආදායම තවදුරටත් වර්ධනය කරගැනීම.

- ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධ අනෙකුත් නාලිකා වල Youtube Channel හා Facebook වර්ධනය තත්ත්වයකට ගෙන ඒම හා ආදායම් ඉපයීම.

- Content ID පහසුකම ලබාගැනීම, බහු නාලිකා ජාලයක් සමග (Multi Channel Network) සම්බන්ධවීම හෝ එහි හවුල්කාරීත්වය ලබාගැනීම. ඒමගින් ග්‍රාහකයින් සහ ආදායම වැඩි වර්ධනයක් ලබාගැනීම.

YouTube Analytics - ITN Sri Lanka

Category - YouTube	2022	2023
Total Views	360.0 M	515.0M
New Subscribers	412.8 K	533.8K
Total Subscribers	1,412 K	1,948K
Estimated Revenue Each Year	Rs. 67.6 M	Rs 130.9M
Total Revenue cumulative	Rs 186.4 M	Rs. 313.3M

YouTube Analytics - Lakhanda

Category - YouTube	2022	2023
Total Views	7.9M	9.1M
New Subscribers	31.2K	33.9K
Total Subscribers	71.7K	102.0K
Estimated Revenue Each Year	Rs 722,842.00	Rs 1.53M
Total Revenue cumulative	Rs1,143,983.00	Rs 2.89M

YouTube Analytics – Vasantham TV

Category - YouTube	2022	2023
Total Views	474.1K	1.7M
New Subscribers	6.3K	16.9K
Total Subscribers	51.7K	67.7K
Estimated Revenue Each Year	Rs 55,681.00	Rs 433,981.00
Total Revenue cumulative	Rs 159,387.00	Rs 593,370.00

YouTube Analytics – ITN News

Category - YouTube	2022	2023
Total Views	1.7M	1.7M
New Subscribers	17.1K	10.9K
Total Subscribers	70,8K	80.5K
Estimated Revenue Each Year	Rs 155,433.00	Rs 77,787.00
Total Revenue cumulative	Rs 533,225.00	Rs 611,014.00

YouTube Analytics – Chat & Music

Category - YouTube	2022	2023
Total Views	3.1M	22.9M
New Subscribers	14.1K	72.9K
Total Subscribers	28.6K	101.5K
Estimated Revenue Each Year	-	Rs 872,569.00
Total Revenue cumulative	-	Rs 872,569.00

- නව මාධ්‍ය බෙදාහැරීමේ වේදිකා වන OTT හා VOD වැනි ක්‍රමවේදවලට අනුගතවෙමින් ආදායම් හා ග්‍රාහකයන් වර්ධනය කරගැනීමේ නව උපායමාර්ග වලට යොමුවීම.

FaceBook Analytics - ITN Sri Lanka

Category - Face Book	2022	2023
Total Likes cumulative	-	459K
Total followers cumulative	761,080	998,000
Page Reach	82.7M	70.9M
Engagement	-	12.3

FaceBook Analytics - Lakhanda

Category - Face Book	2022	2023
Total followers cumulative	174,670	198,100
Page Reach	5.8M	5.9M
Engagement	-	1M

FaceBook Analytics – ITN Srilanka News

Category - Face Book	2022	2023
Total followers cumulative	251,854	334,800
Page Reach	9.4M	11.1M
Engagement	-	8.7M

FaceBook Analytics – Vasantham TV

Category - Face Book	2022	2023
Total followers cumulative	406,418	410,200
Page Reach	8.6M	3.1M
Engagement	-	168.9K

FaceBook Analytics – Vasantham FM

Category - Face Book	2022	2023
Total followers cumulative	492,843	517,500
Page Reach	85M	21.7M
Engagement	-	1.9M

FaceBook Analytics – Chat & Music

Category - Face Book	2022	2023
Total followers cumulative	-	117,100
Page Reach	4.4M	8.0M
Engagement	607.9K	3.6M

FaceBook Analytics – ITN lifestyle

Category - Face Book	2022	2023
Total followers cumulative	-	30,300
Page Reach	2.3M	4.4M
Engagement	65.2K	197.1K

● ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්

අභියෝග රැසකට මුහුණ දෙමින් 2022 වර්ෂය තුළ නව මාවතකට ගමන් ආරම්භ කිරීම සඳහා යෙදු අධිතාලම ඉතා ශක්තිමත්වී 2023 වර්ෂයට පා තැබූ ප්‍රවෘත්ති අංශය මෙතෙක් ආ ගමන මුද්‍රමනින්ම වෙනස් විය. දේශපාලන සමබරතාවය අන් කවරදාකටත් වඩා බාහිර ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක්විය. එය ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති අංශය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. රජයේ හෝ විපක්ෂයේ හෝ වේවා කිසිදු බේදයකින් තොරව සමාජයට වැදගත් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට බැඳී සිටියේ ජනතාවට අවශ්‍ය සත්‍ය තොරතුරු පමණක් ප්‍රචාරය කිරීමේ අරමුණ ඇතිවිණි.

මෙම තත්ත්වය හමුවේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙත ලබාගැනීමට හැකිවීම ද ජයග්‍රහණයකි. 2023 අවසන්භාගය වනවිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ දෙකකුත් පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශ 6කුත් පවත්වාගෙන යාමට හැකිවිය. පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙතෙක් විකාශනය වූ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අත්හිටුවිය. එමෙන්ම පස්වරු 6.30 ප්‍රවෘත්ති විකාශය සම්පූර්ණ පැයක කාලයක් විකාශය කිරීමට කටයුතු කෙරුණි. මෙම වසරේ දී ප්‍රවෘත්ති අංශයේ සේවක පුරප්පාඩු රැසක් ඇතිවිය. ආර්ථික අපහසුතා හේතුවෙන් ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වී ගිය ද කිසිදු සේවකයෙකු යළි බඳවා නොගෙන ප්‍රවෘත්ති විකාශයේ ගුණාත්මක භාවයට හානියක් නොවන අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කෙරිණි. එමෙන්ම 2023 වර්ෂයේ දී අපගේ ප්‍රවෘත්ති විකාශනය සුමනි/ රයිගම්/ ජනාධිපති/ පොපියුලර් අර්වෝඩ්ස් ඇතුළු සම්මාන උළෙල කිහිපයකට නිර්දේශ වූ අතර එහිදී අපගේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවෝ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ලෙස ජයග්‍රහණ අත්කර ගත්හ. කාලීන සිදුවීම් අංශයේ ද වෙනස්කම් රැසක් සිදුවිය. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ මට්ටමකට ගෙනඒමට කටයුතු කරමින්. ඒ අනුව සතියේ දිනවල පත්තර මේන්තුව වැඩසටහන සහ අන්තර්ගතයේ දී දීප්ති සමග පත්තරෙන් එහා ලෙස තවදුරටත් මහජනතාවට සමීප කරවීමට කටයුතු කෙරින. එමෙන්ම මෙතෙක් කලක් ඒකපාර්ශ්විකව පවත්වාගෙන ගිය තුල්‍ය ව දේශපාලන සංවාදය සමබර තත්ත්වයකට විකාශය කරමින් ප්‍රේක්ෂකයින් අතර කතාබහකට ලක්කෙරිණි.

2023 වර්ෂයේ දී ප්‍රවෘත්ති විකාශයෙන් හා කාලීන සිදුවීම් වැඩසටහන් තුළදී විකාශය වී ඇති වෙළඳ දැන්වීම් වල ආදායම. පහත පරිදි වේ.

ප්‍රවෘත්ති විකාශය	ආදායම (රු.)
දවල් 12.00 ප්‍රවෘත්ති විකාශය	23,304,329.13
පැයෙන් පැය පුවත් (News Flash)	26,569,197.02
ප.ව. 6.30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළදී	142,020,557.00
කාලීන සිදුවීම් වැඩසටහන් විකාශය	
තුල්‍යව විකාශය	2,180,950.00
7 වෙනි පැය විකාශය	2,902,716.67
සතිඅග දීප්ති සමග පත්තරෙන් එහා විකාශය	6,061,482.00
පත්තරෙන් එහා විකාශය	21,077,450.00
කැඩපත විකාශය	539,833.34
මුළු ආදායම	224,656,515.16

වසන්තම් ටීවී ප්‍රවෘත්ති

වසන්තම් ප්‍රවෘත්ති විකාශයේ සේවක ගිණය හා ශ්‍රේණිගත කිරීම් තත්ත්වය (Rating) හමුවේ පැයෙන් පැය පුවත් විකාශය නතර කිරීමටත් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ දෙකක් පමණක් පවත්වාගෙන යාමටත් කටයුතු කෙරිණි.

ඒ අනුව, පස්වරු 1.00 සවස 6.55ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ දෙක පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. එම ප්‍රවෘත්ති විකාශයන් තුළදී 2023 වර්ෂය තුළ විකාශය වී ඇති වෙළඳ ප්‍රචාරක වෙනුවෙන් ලැබී ඇති ආදායම රු. 47,963,122.86 ක් වේ.

ලක්හඬ ප්‍රවෘත්ති

ලක්හඬ ප්‍රවෘත්ති විකාශය ද 2022 දී ලබාගත් ප්‍රගතියම ඒ ආකාරයෙන් පවත්වාගෙන යමින් අඩු සේවක සංඛ්‍යාවකින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ තුනකුත් පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශ අටකුත් ප්‍රචාරය කිරීමට කටයුතු කෙරිණි. රාත්‍රී 8.00ට සහ රාත්‍රී 9.00ට ප්‍රවෘත්ති සම්පිණ්ඩනයක් ප්‍රචාරය කෙරිණි.

2023 වර්ෂය තුළදී සියලුම ප්‍රවෘත්ති විකාශයන් තුළදී ප්‍රචාරය වූ වෙළඳ දැන්වීම් වලින් ලැබී ඇති ආදායම රු. 5,350,000.00 ක් වේ.

වසන්තම් එල් එම් ප්‍රවෘත්ති

දහවල් 12.00 ට හා රාත්‍රී 7.00 ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයද, පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශයන්ට අමතරව රාත්‍රී 8.00 ට ප්‍රවෘත්ති සම්පිණ්ඩනයද විකාශය විය. අනෙකුත් නාලිකා සමඟ අධ්‍යයනය කර වසන්තම් එල්එම් ප්‍රවෘත්ති විකාශය නිර්මාණශීලීව එම ප්‍රවෘත්ති සත්‍ය බවට තහවුරු කරමින් විකාශය කරනු ලබයි.

2023 වර්ෂය තුළදී සියලුම ප්‍රවෘත්ති විකාශයන් තුළදී ප්‍රචාරය වූ වෙළඳ දැන්වීම් වලින් ලැබී ඇති ආදායම රු. 2,780,000.00 ක් වේ.

● ලක්හඬ ගුවන් විදුලිය

2023 වසර ආරම්භය වෙළඳපල සාමාන්‍ය තත්වයේ නොතිබූ අවස්ථාවකි. දැන්වීම් ප්‍රචාරයට අනුග්‍රාහකයන් උනන්දු නොවූ සහ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පාරිභෝගිකයන් මිලදී ගැනීම් කෙරෙහි උනන්දු නොවූ වකවානුවක 2023 වසරේ මුල් මාස 06 තුළ සාමාන්‍ය මාසික ආදායම් තත්වයක් පවත්වාගෙන යාම සිදුවිය. මෙය ලක්හඬ වියදමට සරිලන තත්වයක් නොවන නිසා ආදායම් වැඩි කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් ඉහළ කළමනාකාරිත්වයේ අනුමැතිය සහිතව ක්‍රියාත්මක විය.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට කොමිස් පදනම මත දැන්වීම් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම, ප්‍රාදේශීය අනුග්‍රාහකයන් වැඩිකර ගැනීම, ඇඟලුම් කම්හල් ප්‍රවර්ධන වැඩසටහන, වැඩසටහන් හා ගුවන් කාල ප්‍රතිසංවිධානය ආදී ව්‍යාපෘති මගින් 2023 වසරේ ජූලි මස සිට දෙසැම්බර් දක්වා අදායම් තත්වය වර්ධනය කිරීමට හැකිවිය. 2018 වසරෙන් පසු වැඩිම ආදායමක් ලැබූ වසර ලෙස 2023 වසර නිම කිරීමට හැකිවිය.

ලක්හඬ digital අංශය මගින් ආදායම් ඉපයීමේ අරමුණ සහිතව ලක්හඬ වැඩසටහන් හා සමගාමී වීඩියෝ ප්‍රචාරක කටයුතු මෙම වසර තුළ වර්ධනය කළ අතර බාහිර ශිල්පීන් ලෙස කටයුතු කරන 04 දෙනෙකු අමතර පිරිවැයකින් තොරව සමාජ මාධ්‍ය කටයුතු සඳහා යොදා ගැනිණ.

ලක්හඬ වෙනුවෙන් ප්‍රවර්ධන අධීක්ෂකවරයෙකු ස්ථිර කාර්යමණ්ඩලයෙන් පත්කරගත් අතර වාර්ෂික සැලසුමට අනුව ප්‍රවර්ධන ආදායම් ඉපයීම, නාලිකා ප්‍රවර්ධනය අරමුණයි. සාරාංශයක් ලෙස වියදම් අවම කිරීම හා අලෙවි ආදායම ඉහළ නැංවීම තුළින් ලක්හඬ 2023 වසර ධනාත්මක වර්ධනයක් ලැබූ වසරක් ලෙස සනාථ කළ හැකි ය .



● වසන්තම් TV

වසන්තම් රූපවාහිනිය යනු තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවකින් දෛනිකව ප්‍රේක්ෂක ජනතා සිත් ආකර්ෂණය කර ගන්නා වූ දෙමළ රූපවාහිනී නාලිකාවකි. ඒ අනුව වසන්තම් රූපවාහිනියේ වැඩසටහන් නිර්මාණය කර ඇත්තේ ජනතා අභිලාෂයන් හා කාලීන අවශ්‍යතාවයන් සපුරාලනු පිණිස ය. අප ප්‍රේක්ෂකයන්ගේ අවබෝධය කර ගන්නා ආකාරය පිළිබිඹු කරමින්, නාලිකාව වසරින් වසර ශක්තිමත් වී තිබේ.

2022 වසරේදී ශ්‍රී ලංකාව තමන් මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ පා තිබිය දී, වසන්තම් රූපවාහිනියට ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වූ අතර බොහෝ වැඩසටහන් නතර කිරීමට සිදු විය. වසන්තම් නාලිකාව මුළුමණින්ම පවිත්‍ර කළ වැඩසටහන් මත රඳා පවතී. 2023 වසරේදී නව වැඩසටහන් නිර්මාණය කිරීම මගින්, පවතින වැඩසටහන් නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස යාවත් කාලීන කිරීම මගින් සහ විවිද ක්‍රම වේද යොදා ගනිමින් ප්‍රේක්ෂකයන් සමග අන්තර්ක්‍රියා කිරීම මගින් වසන්තම් රූපවාහිනිය සිය මුල් තත්වය යළි ගොඩ නගා ගැනීමට කටයුතු කරන ලදී.

ඒ සඳහා ආරම්භයක් ලෙස, දිනපතා විකාශනය වන සජීවී ගීත ඉල්ලීම් වැඩසටහනක් වන "හෙලෝ වසන්තම්" සහ "මියුසික් එක්ස්ප්‍රෙස්" සංගීතමය වැඩසටහන සඳහා අනුග්‍රාහකයන් ඉදිරිපත් විය. "හෙලෝ වසන්තම්" වැඩසටහන සඳහා මාස හයක අනුග්‍රාහකත්වය ලැබුණු අතර ගීත ඉල්ලුම් කරන ප්‍රේක්ෂකයන්ට වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව හිමි විය. ඒ ආකාරයෙන්ම "මියුසික් එක්ස්ප්‍රෙස්" වැඩසටහන සඳහා අනුග්‍රාහකයන් කිහිප දෙනෙකුගෙන් ත්‍රෛමාසික අනුග්‍රාහකත්වයක් ලැබුණි. ඒ සමගින් වසන්තම් රූපවාහිනී නරඹන්නන් අතර අභියෝගාත්මක ජනප්‍රිය වැඩසටහනක් වූ "නිනයිතලේ ඉතික්කුම්" ගීත වැඩසටහන සඳහා සහභාගි වීමට ප්‍රේක්ෂකයන්ට ආරාධනා කිරීම ආරම්භ කරන ලදී. එක් ප්‍රේක්ෂකයෙකුට සජීවී ව වැඩසටහනට එක් වීමට අවස්ථාව ලබා දුන් අතර එම වැඩසටහන සෑම සිකුරාදා දිනකම විකාශය විය. මෙම මූලාරම්භයන් තුළින් වසන්තම් රූපවාහිනියට සිය ප්‍රේක්ෂකයන් සහ නාලිකාව අතර සමීප සබඳතාවක් ගොඩ නගා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වැඩසටහන් සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වයේ ඉහළ යාමක් දක්නට ලැබුණු අතර දැන්වීම් ප්‍රචාරය සඳහා උනන්දුවක් දැක්වූ සේවා ලාභීන් වැඩි ගණනාවක් ආකර්ෂණය කර ගැනීමට හැකි වූණි.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ඨතම ක්‍රිකට් තරුවක් වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව අලලා නිර්මාණ කළ 800 චිත්‍රපටයට සම්බන්ධ වූ ශ්‍රී ලංකා ශිල්පීන්ට දීපවාලි දින විශේෂ සම්මුඛ සාකච්ඡාවකට වසන්තම් රූපවාහිනිය ආරාධනා කරන ලදී. එසේම, 2023 අප්‍රේල් අවුරුදු දිනයේ දී සහ නත්තල් දිනයේ දී විශේෂ වැඩසටහන් දෙකකට නම්තා සහ ලයිලා යන ඉන්දීය නිළියන් දෙපළ සහභාගි විය. සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද සහ දීපවාලි උත්සවය සමරමින් වසන්තම් රූපවාහිනිය තවත් වැඩසටහන් රාශියක් නිෂ්පාදනය කරන ලදී. ඒ අතුරින් "වසන්ත කාලම්", "ස්පෙෂල් පට්ටිමන්ඩුම් (දෙමළ විවාදය)", "වාස්තුහාල්", "එනිබොඩි කැන් සිං" සහ "තිත්තික්කුම් දීපවාලි" කැපී පෙනුණි. නත්තල් උත්සවය වෙනුවෙන් පවුල් විනෝදාස්වාද වැඩසටහනක් වූ "නත්තල් කිල්ලාඩිස්" ප්‍රේක්ෂක අමන්දානන්දයට හේතු විය.

ස්වාධීන රූපවාහිනී මැදිරිවලින් පරිබාහිරව ITN ENG ද භාවිතා නොකරමින් නම්මා විවිධ සමායල්, මාලරුම් භූමි, නම්මා හිටප් දිවයිනේ විවිධ ප්‍රදේශවල දී පටිගත කර විකාශනය කරන ලදී. මෙම වැඩසටහන් ආයතනික අනුග්‍රාහකත්ව තුළින් ආදායම් ජනනය කරන ලදී. ඉහත වැඩසටහන්වලට අමතරව, ඔක්තෝබර් මාසයේ දී හින්දු ප්‍රේක්ෂකයන් උපවාසයේ යෙදෙන බැවින් විශේෂ "කන්ද ශාස්තී කවාසම්" වැඩසටහනක් විකාශනය කරන ලදී. එලෙසින්ම රාමසාන් මාසයේදී විශේෂ රාමසාන් වැඩසටහනක් වූ "රාමසාන් වසන්තම්" වැඩසටහන ප්‍රචාරය කරන ලදී.



එසේම ප්‍රේක්ෂකයන්ගේ නොමද අගයීමට ලක් වූ සුයාදිත පාර්වායි තොඩුවානම්, ආරෝක්කියම්, 7ඵම් නාල්, ආඩුකාල, තොල්ලුයිර් තෙඩාල් සහ අනෙකුත් වැඩසටහන් සාමාන්‍ය පරිදි විකාශනය කරන ලදී.



එළඹෙන වසර වෙනුවෙන් වසන්තම් රූපවාහිනිය ඔස්සේ තොරතුරු සහ විනෝදාස්වාදය අන්තර්ගත නව වැඩසටහන් පෙළක් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට තීරණ ගනිමින් පවතී.

● වසන්තම් වඳ වම්

පැවති ආර්ථික අර්බුදය හමුවේ අනුග්‍රාහකයින් ලබා ගැනීමේ අපහසුතා මැද Vasantham FM නාලිකාව කොරෝනා තත්ත්වය මත පසුගිය වසරවල ක්‍රියාත්මක නොකළ බාහිර වැඩසටහන් ද 2023 වාර්ෂික සැලසුම් අනුව සිදුකර ඇත. වියදම් අවම කිරීම සඳහා විශේෂ සංස්කෘතික දින උත්සව සැමරීම ගුවන්විදුලිය ඔස්සේ වැඩසටහන් ලෙස පමණක් ක්‍රියාත්මක කරන ලදී. බාහිර වැඩසටහන් ආයතනය මගින් සංවිධාන නොකර බාහිර පාර්ශවයන්ගේ සහයෝගයෙන් සංවිධාන කොට Vasantham FM ප්‍රවර්ධන කටයුතු හා අනුග්‍රාහකයින් ලබා ගන්නා ලදී. උදාහරණ ලෙස යාපනය සුළිපුරම් ප්‍රදේශයේ පවත්වන ලද තෙපොංගල් උළෙල ද දැක්විය හැකිය.

මහා ශිව රාත්‍රිය සැමරීම ප්‍රාදේශීය වර්තාකරුවන් මගින් විවිධ ප්‍රදේශවල සිටින දමිළ කතා කරන ජනතාවගේ සංස්කෘතිකාංග පිළිබඳ ලබාගත් තත්ව වාර්තා ඇසුරින් වැඩසටහන් නිර්මාණය කෙරිණි. අනුග්‍රාහක අදායම් ප්‍රමාණවත් නොවීම නිසා Vasantham FM සංවිධාන කර පැවැත්වූණ වාර්ෂික VPL ක්‍රිකට් තරඟාවලිය ද, දීපාවලී උත්සවය ද සැලසුම් අනුව ක්‍රියාත්මක වූයේ නැත. අලෙවි අංශයේ අලෙවි විධායකයින් එක අයෙකු පමණක් සිටීම, කොකාවිල් විකාශනාගාරයේ කටයුතු අත්හිටුවීම, කොළඹ කොටුව, වැල්ලවත්ත, මට්ටක්කුලිය, වත්තල වැනි දමිළ ජනතාව බහුල ප්‍රදේශවල වසන්තම් ශ්‍රවණ තත්ත්වය ප්‍රමාණවත් නොවීම යන ගැටලු මධ්‍යයේ වුවද වියදම් අවම කරමින් අදායම් තත්ත්වය ඉහළ නංවාගෙන ලාභ උපයන නාලිකාවක් බවට Vasantham FM පත් කිරීමට 2023 වසරේ හැකි වී ඇත.

● තිරිසරත්තවය

ආයතනයේ සෑම අංශයකම කාර්යක්ෂම පරිපාලනය ආයතනයේ ඵලදායීත්වයටත් කීර්තියටත් ඉතා වැදගත් වේ. එමෙන්ම සේවක, සේවාදායක, සමාජීය සහ පාරිසරික කරුණු වල ඵලදායී කළමනාකරනය ආයතනයේ ක්‍රියාකාරකම් වලට අත්‍යාවශ්‍ය සාධකයක් බැවින් ආයතනයේ සියළු අංශ අවබෝධාත්මකව ක්‍රියාකරමින් සිටී.

වාර්ෂික බඳවා ගැනීම් 2023

සාමාන්‍යාධිකාරී	01
නිෂ්පාදක (වසන්තම් ටීවී)	01
ඩිජිටල් මාධ්‍ය නිර්මාණ ශිල්පී -කොන්ත්‍රාත්	03
සහකාර පරිගණක සවිච්ඡාරණ ශිල්පී -කොන්ත්‍රාත්	01
අලෙවි විධායක -කොන්ත්‍රාත්	01

අනුමත සේවක සංඛ්‍යාව

තනතුර	ITN/ LAKHANDA/ VASANTHAM TV/VASANTHAM FM
ජ්‍යෙෂ්ඨ මට්ටම	80
තෘතීය මට්ටම	150
ද්විතීය මට්ටම	503
ප්‍රාථමික මට්ටම	190
එකතුව	923

2023 දෙසැම්බර් 31 දිනට සේවක සංඛ්‍යාව (ස්ථිර / කොන්ත්‍රාත්)

තනතුර	ITN	LAKHANDA	VTV	VFM
ජ්‍යෙෂ්ඨ මට්ටම	25	3	2	1
තෘතීය මට්ටම	91	7	-	-
ද්විතීය මට්ටම	256	37	6	6
ප්‍රාථමික මට්ටම	128	1	-	-
වෙනත් (අලෙවි විධායක)	18	3	4	1
මුළු එකතුව	589			

2023 දෙසැ 31 දිනට සේවක සම්මිශ්‍රණය

වර්ෂ ගණන	ස්ථිර	කොන්ත්‍රාත්
01 අඩු	0	0
01 - 05	63	27
05 - 10	101	30
10 - 15	115	10
15 - 20	86	12
20 - 25	61	0
25 - 30	62	0
30 ට වැඩි	22	0
එකතුව	510	79

2023 දෙසැම්බර් 31 දිනට සේවා විශ්ලේෂණය (ස්ථිර / කොන්ත්‍රාත්)



- 01 අඩු
- 01 - 05
- 05 - 10
- 10 - 15
- 15 - 20
- 20 - 25
- 25 - 30
- 30 ට වැඩි

2023 දෙසැ 31 දිනට වයස් සීමාව අනුව සේවක සම්මිශ්‍රණය (ස්ථිර / කොන්ත්‍රාත්)

අවුරුදු	18-30	31-40	41-50	50<
පුරුෂ				
කළමනාකරණ	0	0	2	6
විධායක	0	0	7	15
තාක්ෂණික	7	25	45	23
රූපවාහිනී/ ගුවන් විදුලි නිෂ්පාදන	14	58	46	25
ලිපිකාර සහ ආශ්‍රිත	5	69	43	38
එකතුව	26	152	143	107

ස්ත්‍රී				
කළමනාකරණ	0	0	1	2
විධායක	0	1	5	2
තාක්ෂණික	0	3	2	4
රූපවාහිනී/ ගුවන් විදුලි නිෂ්පාදන	0	40	5	8
ලිපිකාර සහ ආශ්‍රිත	7	36	26	19
එකතුව	7	80	39	35

පුහුණු වැඩසටහන් සඳහා සහභාගී කරවූ නිලධාරීන්ගේ සාරාංශය (2023)

පුහුණු ඉසව්ව	පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	සහභාගී වූ සේවක සංඛ්‍යාව
දේශීය		
අලෙවි	1	3
ඉංජිනේරු	3	9
මුදල්	2	4
සැපයුම්	2	2
එකතුව	8	18

පුහුණු ඉසව්ව	පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	සහභාගී වූ සේවක සංඛ්‍යාව
විදේශීය (Online)		
ඉංජිනේරු	1	1
වැඩසටහන්	1	1
ප්‍රවෘත්ති	1	2
එකතුව	3	4

2023 දෙසැ 31 දිනට පිරිවැටුම විශ්ලේෂණය (ස්ථිර / කොන්ත්‍රාත්)

පුරුෂ	ඉල්ලා අස්වීම	විශ්‍රාම ගැනීම	ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම	තනතුරු අතහැරයාම් / පහකිරීම්	මරණ
කළමනාකරණ	0	2	0	0	0
විධායක	0	2	1	0	1
තාක්ෂණික	6	1	3	0	0
රූපවාහිනී/ ගුවන් විදුලි නිෂ්පාදන	14	2	8	3	0
ලිපිකාර සහ ආශ්‍රිත	8	5	7	1	0
එකතුව	28	12	19	4	1

ස්ත්‍රී					
	ඉල්ලා අස්වීම	විශ්‍රාම ගැනීම	ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම	තනතුරු අතහැරයාම් / පහකිරීම්	මරණ
කළමනාකරණ	0	0	0	0	0
විධායක	0	2	1	0	0
තාක්ෂණික	0	0	1	0	0
රූපවාහිනී/ ගුවන් විදුලි නිෂ්පාදන	13	0	1	0	0
ලිපිකාර සහ ආශ්‍රිත	6	1	5	0	0
එකතුව	19	3	8	0	0

2023 දෙසැ 31 දිනට වයස් සීමාව අනුව පිරිවැටුම විශ්ලේෂණය (ස්ථිර / කොන්ත්‍රාත්)

පිරිවැටුම (අවුරුදු)				
18-30	31-40	41-50	50>	
0	1	0	1	
0	0	1	3	
0	4	6	0	
5	10	10	2	
0	5	13	3	
5	20	30	9	

පිරිවැටුම (අවුරුදු)				
18-30	31-40	41-50	50>	
0	0	0	0	
0	1	2	0	
0	0	1	0	
5	7	2	0	
4	4	4	0	
9	12	9	0	

● සේවක සම්බලතා

ආයතනික නිර්ණායක

කොටස්කරුවන් විසින් පත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ, විගණකාධිපති විසින් මූල්‍ය ප්‍රකාශන විගණනයට ලක් කරනු ලබන අතර විගණකවරුන්ගේ ප්‍රකාශිත මතය අදාළ විගණක හා වාර්තාකරණ ප්‍රමිතීන්ට සහ වෙනත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වේ. විනිවිදභාවය සහ වගකීම සනාථ වන අයුරින් සත්‍ය, නිරවද්‍ය සහ සැබෑ මූල්‍ය තොරතුරු වාර්තා කරනු ලබ ඇත. ගිණුම් ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් ප්‍රකාශිත රීති වලට හා රෙගුලාසි වලට අනුකූල වේ.

ගණුදෙනුකාර සන්නිවේදනය

අපේ ප්‍රධාන ගණුදෙනුකරුවන් වන ප්‍රචාරක නියෝජිත ආයතන සැබැවින්ම අපේ ව්‍යාපාරයේ කොළ නාරටිය වන අතර ඔවුන් නිතරම ප්‍රශස්ථ දෙය ඉල්ලා සිටින බැවින් ඔවුන්ගේ අපේක්ෂාවන් ද ඉක්මවා යන පරිදි අපේ නිෂ්පාදනයන් ලබා දීමට අපට හැකි වී තිබේ. එය ස්වභාවයෙන් ම පදනම් වනුයේ විශ්වාසය මතයි. ඒ ඒ ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ද හඳුනා ගැනීම සඳහා විස්තීර්ණ ගණුදෙනුකාර තක්සේරුවක් සහ ගණුදෙනුකාර ප්‍රතිපෝෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතී. අප ලබා දෙන නිෂ්පාදන වලින් සහ සේවා වලින් ගණුදෙනුකාර අපේක්ෂාවන් මනාව පුද්ගලික වන අතර අපේ ප්‍රමිතීන්ට හා ආචාර ධර්ම වලට යටත් ව ගණුදෙනුකාර ඉල්ලීම් ඉටු කිරීමෙහි ලා අවශ්‍ය පරිදි වෙනස් වීමට ද ක්‍රියා කරමු.

සේවක සන්නිවේදනය

නිර්මාණශීලීත්වය මත රැඳුන ව්‍යාපාරයක, සේවකයින් හා කළමනාකරණය අතර විශ්වාසය, අභියෝග, ව්‍යාපාර උපාය මාර්ග සහ සමාගමේ මූල්‍ය තත්ත්වය රඳා පවතින්නේ ද්වි මාර්ගික සන්නිවේදනය පිළිබඳව සියලු සේවකයින්ගේ අවබෝධය මත නොසිතූ අවස්ථාවන් වල දී නොසිතූ කෙනෙකුගෙන් මතුවනු නිර්මාණශීලීත්වයන් අති සාර්ථක වූ අවස්ථා බොහෝ විය.

සේවක සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය

සේවක සුබසිද්ධිය අපේ සාර්ථකත්වය පිටුපස ඇති මූලික සාධකයයි. නිෂ්පාදන ක්‍රියාවලියේ දී කඳු, හෙල්, සහ කැලෑ පිරමින්, නොයෙකුත් උපකරණ ප්‍රවාහනය කරමින් ඉතා දුෂ්කර සේවයක යෙදී සිටින සේවකයින්ගේ කායික මෙන්ම මානසික නිරෝගීතාව කෙරෙහි තීරසාර විශ්වාසය තබා සිටින අප, සේවා ස්ථානය තුල සහ ඉන් පිටත දී ඔවුන්ගේ ආරක්ෂාවන් ආයතනයේ අඛණ්ඩ ක්‍රියාත්මකයන් ගැනත් අවධානයෙන් සිටින අතර වඩා යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට ඔවුන්ට නිතර ම උපකාර කරමු. සෞඛ්‍ය ප්‍රතිලාභ උදෙසා ආයෝජනය කර ඇති අතර, සිය සෞඛ්‍ය තක්සේරු කිරීම, පවත්වාගෙන යාම සහ වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කර ඇත.

සේවක ප්‍රතිලාභ හා සුබසාධන කටයුතු

- පැමිණීමේ දිරි දීමනාව වශයෙන් මාසිකව රු. 5,500/- ක් ගෙවීම.
- ස්ථිර, කොන්ත්‍රාත් කාර්ය මණ්ඩල හා සහන මණ්ඩලය සඳහා පුද්ගලික හදිසි රක්ෂණ ආවරණයක් ලබා දීම.
- දෙනිවල, කොටුව, පිළියන්දල, සහ කඩුවෙල යන නගර වල සිට කාර්යාලයීය දෛනික ප්‍රවාහන සේවාවක් විධිමත්ව ක්‍රියාත්මක කිරීම.
- සේවා මුරරාජකාරි ඉටු කරන කාර්ය මණ්ඩලයට රු. 3,000/- ක ප්‍රවාහන දීමනාවක් ගෙවීම.
- වත්මන් වැටුපට අනුකූලව ආපදා ණය නිකුත් කිරීම.
- විධායක කාර්ය මණ්ඩලයට රු. මිලියන 1.2 දක්වා වාහන ණය ප්‍රදානය කිරීම.
- ආයතනයේ අනෙකුත් සේවකයින් සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මිලදී ගැනීම සඳහා රු. 150,000/- උපරිමයකට යටත්ව ණය පහසුකම් ලබාදීම.
- ස්ථිර, කොන්ත්‍රාත් හා දින වැටුප් ලබන කාර්ය මණ්ඩලයට රු. 7,500/- වටිනා නිළිණපත් 2024 නව වසර වෙනුවෙන් ලබා දීම.

● ආයතනික පරිපාලන ප්‍රතිපත්ති

කොටස් හිමිකරුවන්ගේ විශ්වාසය රඳවාගනු පිණිස යහපාලනයේ විශිෂ්ට තලයන් අත් කර ගැනීම උදෙසා ස්වාධීන රූපවාහිනී සේවය කැපවීමෙන් ක්‍රියා කරන අතර, එයට සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමෙහි ලා අධ්‍යක්ෂක මණ්ඩලය ද සාර්ථක අකාරයෙන් මගපෙන්වීම් ලබා දෙයි.

ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුකූල වීම හා විනිවිදභාවය තහවුරු කරන අන්දමින් සිය පරිපාලනය පවත්වා ගෙන යෑමට අවශ්‍ය කටයුතු කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලයේ මූලික වගකීම වන්නේ ආයතනයේ උපරිම යහපත සඳහා කටයුතු කිරීමටත් කොටස් හිමිකරුවන් සඳහා දිගු කාලීන වටිනාකම් සහ ප්‍රතිලාභ අත් කර දීමයි. ආයතනයේ සමස්ත කාර්ය සාධන අරමුණු, ප්‍රධාන ආයෝජනයන්, වාර්ෂික අයවැය, මූල්‍ය කාර්ය සාධන සමාලෝචනයන්, අවදානම් කළමනාකරනය සහ ආයතනික පාලන ක්‍රියා පටිපාටි සම්බන්ධ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.

සිය වගකීම කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සහ කළමනාකාරීත්වය පිළිබඳ ස්වාධීන අධීක්ෂනයක් ඇති කිරීම සහතික කිරීම සඳහා විගණන හා කළමනාකරන කමිටුවක් සහ ප්‍රසම්පාදන කමිටු ඇතුළු අනු කමිටු කිහිපයක් පිහිටුවා තිබේ.

*2023 වසරෙහි අධ්‍යක්ෂ මණ්ඩලය පිටු අංක 02හි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සලකා බැලීම සහ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නිදහස තිබේ. එක් එක් අධ්‍යක්ෂවරයාගේ දායකත්වය ආයතනයට උපාය මාර්ගික සබඳතා ඇති කර ගැනීම සහ කළමනාකරණයට මග පෙන්වීම සහ අදහස් හුවමාරු කර ගැනීම වැනි විවිධ ආකාර වලින් යුක්ත වේ.

රැස්වීමේ වර්ගය	රැස්වීමේ වාර	පැවැත් වූ වාර ගණන
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	මසකට වරක්	12
විගණන හා කළමනාකරණ කමිටුව	ත්‍රෛමාසිකව	04
ප්‍රධාන ප්‍රසම්පාදන කමිටුව	අවශ්‍ය පරිදි	06
සුළු ක්‍රෝන්තූන් සඳහා වන ප්‍රසම්පාදන කමිටුව	මසකට දෙවරක්	19

කළමනාකාරීත්වය විධිමත් පදනමක් මත ප්‍රමාණවත් කළමනාකරණ සහ මෙහෙයුම් වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලයට සපයයි. රැස්වීමට පෙර කරුණු පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත් ඒ අනුව අදාළ කාරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමටත් අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව ලැබෙන පරිදි අවශ්‍ය තොරතුරු රැස්වීම්වලට සහිතව පෙර ඔවුන්ට ඉදිරිපත් කරනු ලැබේ. ආයතනයේ මූල්‍ය කාර්ය සාධනය අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී ඉදිරිපත් කරනු ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩලයට ඇති විය හැකි ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා ප්‍රධාන සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ද රැස්වීම් අවස්ථා වලදී රැස්වීම් සිටී.

රැස්වීම් න්‍යාය පත්‍රය සකස් කිරීමේදී සමාගමේ ලේකම්වරයා සභාපතිවරයාට සහය වන අතර අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තොරතුරු මනාව සැපයෙන බව තහවුරුවන පරිදි කාර්ය සටහන් අධීක්ෂණය සැකසීම සහ සහභාගිත්වයද සිදු කරයි. ව්‍යවස්ථා පත්‍රයට හා නීති රීති රෙගුලාසිවලට අනුකූලවීම සම්බන්ධයෙන් ලේකම්වරයා අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වේ. යහපත් ආයතනික පාලනය සහ පරිවෘත්තීය ක්‍රියාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහයවීමට ආයතනයේ කළමනාකාරීත්වය කැපවී සිටී.

විගණන හා කළමනාකරණ කමිටුව

විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් විගණන හා කළමනාකරන කමිටුව සමන්විත වන අතර එම කමිටුවේ මූලසූත්‍ර භාණ්ඩාගාරය නියෝජනය කරන අධ්‍යක්ෂකවරයා දරයි.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෙකු හා රජයේ විගණකවරු නිරීක්ෂක ලෙසද, සාමාන්‍යාධිකාරී, මුදල්, පාලන හා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ස්වාධීන රූපවාහිනී සේවය හා ලක්ෂ්‍ය ගුවන් විදුලියේ ගණකාධිකාරීන් හා ප්‍රධාන අභ්‍යන්තර විගණක ආදීන් ද මෙම කමිටු රැස්වීමට සහභාගී වේ.

අභ්‍යන්තර විගණනය

ආයතනයේ අභ්‍යන්තර විගණනය සිදු කරනු ලබන්නේ අභ්‍යන්තර විගණන අංශය විසිනි. වාර්ෂික විගණන සැලැස්මකට අනුකූලව සිදුකරනු ලබන විගණන ක්‍රියාවලිය, විගණන වැඩසටහනට අනුකූලව සිදුකරනු ලබන විගණන ක්‍රියාවලිය, විගණන හා කළමනාකරණ කමිටු සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. සුදුසු තීරණ ගනු පිණිස මතුවන අදාළ සියලුම තොරතුරු හා විගණන කරුණු සභාපතිවරයාට ඉදිරිපත් කරනු ලැබේ.

සොයා බැලිය යුතු ක්ෂේත්‍ර කවරේ ද යන්න පිළිබඳ මාර්ගෝපදේශ, විගණන හා කළමනාකරණ කමිටුව විසින් අභ්‍යන්තර විගණනයට ලබාදෙනු ලැබේ. ඒ වාර්තා පදනම් කරගෙන පවත්නා පද්ධති හා ක්‍රියාපටිපාටීන් කෙසේ වැඩිදියුණු කළ හැකි ද යන්න තක්සේරු කිරීම සඳහා කමිටුව රැස්වන අතර අදාළ රැස්වීම් පිළිබඳ වාර්තා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ.

අභ්‍යන්තර විගණනයෙහි අරමුණ වනුයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංස්ථාමය පරිපාලන වගකීම හා සමාගම ඇතුළත ඵලදායී හා කාර්යක්ෂම ව්‍යාපාර ක්‍රියාදාමයන් නිසි පරිදි ඉටු කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලයට සහය දැක්වීමයි.

ප්‍රසම්පාදන කමිටු

භාණ්ඩ සේවා සහ වැඩ ප්‍රසම්පාදනය කරගැනීම පිළිබඳව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් හඳුන්වා දී ඇති රජයේ මිලදී ගැනීමේ පටිපාටිය ස්වාධීන රූපවාහිනී සේවය විසින් ද අනුගමනය කෙරේ. මෙමඟින් තරඟකාරීත්වය මත මුදලට ඉහළම අගයක් ලබා ගැනීමට ස්වාධීන රූපවාහිනී සේවයට හැකි වන අතර පාරදෘශ්‍යතාවය ද මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ඒකමිතිය ද පවත්වා ගත හැකි වේ. ස්වාධීන රූපවාහිනී සේවයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවට රුපියල් මිලියන 100 ක් දක්වා ප්‍රසම්පාදනය කර ගැනීමේ බලය පැවරී ඇති අතර මෙම කමිටුව කොටස් දෙකකට වර්ග කර ඇත.

ප්‍රධාන ප්‍රසම්පාදන කමිටුව පත්කරනු ලබන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වන අතර සමාගමේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ අමාත්‍යාංශයේ නියෝජිතයෙකු ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් වේ. රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමක් ඇති භාණ්ඩ, සේවා, වැඩ මෙම කමිටුව හරහා සිදු කරනු ලැබේ.

සුළු ප්‍රසම්පාදන සඳහා වන ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරන්නේ සාමාන්‍යාධිකාරීවරයා වන අතර රුපියල් මිලියන 02 කට වඩා අඩු වටිනාකමෙන් යුතු ප්‍රසම්පාදන සිදු කරනු ලබන්නේ මෙම කමිටුව හරහා ය.

මෙම පහළ ප්‍රසම්පාදන කමිටු රැස්වීම් දෙසතියකට වරක් පැවැත්වේ.

සමාගම් ලේකම්වරයා

අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාපටිපාටිය අනුගමනය කරන බවටත් එලදායී ලෙස තීරණ ගැනීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු, විස්තර හා ලේඛන රැස්වීම් වල දී අධ්‍යක්ෂ මණ්ඩලයට සපයන බවටත් සහතික වීමේ මූලික කාර්ය භාරයන් සමාගම් ලේකම්වරයා ඉටු කරයි.

● තිරිසාරත්ව වාර්තාව / අවදානම් පාලනය

මූලික අවදානම් සහ අවිනිශ්චිතතා ප්‍රකාශනය

පාලන රාමුව තුළ දක්වෙන පාලන සීමාව ඇතුළත ආංශික ව්‍යාපාරවල ඇති අවදානම් හඳුනාගැනීම හා පාලනය සඳහා ස්ථාපනය කරන ලද ක්‍රියාවලියක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සතුය.

අපගේ නිෂ්පාදනයන් මූලික වශයෙන්ම මෙහෙයවනු ලබන්නේ පොදු ජන රූප ඇරැච්කම්, ප්‍රවණතා සහ නිරන්තරයෙන් ම බිහිවන ජීවන රටා අනුව වන හෙයින්, අනාගතයේ ඇතිවන නව රූපිකත්ව වෙනස්වීම් කල්තබා හඳුනාගැනීමෙන්, ව්‍යාපාරයේ අඛණ්ඩත්වය පවත්වාගෙන යෑම සඳහා කල් ඇතිවම අවශ්‍ය ගැලපීම් සිදුකිරීමෙන් හැකියාව සමාගම සතු විය යුතුය.

අවසානයේ දී අවදානම් කළමනාකරණය අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වන අතර සියලු අංශ ඇතුළත් වන සහ ශක්තිමත් අවදානම් කළමනාකරණ ක්‍රමයක් සකස් කිරීම හා ක්‍රියාවේ යෙදවීම ITN හි ඉහළ ම ප්‍රමුඛතාව බවට පත් වේ.

අවදානම් කළමනාකරණය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරයට ඇතුළත් වන කරුණු වන්නේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වල සියලු මට්ටම්වල දී ම සංකලනය අවධාරණය කරන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපාරයේ මූලික ක්‍රියාවලිය තුළට අවදානම් කළමනාකරණය බද්ධ කිරීම. මූලික අවදානම් නිගමනය කොට, අවදානම් කළමනාකරණය හා පාලනය සඳහා සමස්ත ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ඒවා සමස්ත ව්‍යාපාරය තුළම සන්නිවේදනය වන බවට සහතික වීම යන මේවාය.

ව්‍යාපාරය තුළ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියට පහත දක්වෙන අංග ඇතුළත් වේ.

එක් එක් අවදානම හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම.

පාලනයන් සැලසුම් කිරීම.

ක්‍රියාත්මකව ඇති පාලන පරිසරයේ ඵලදායීත්වය පිළිබඳ නිගමනයකට එළඹීම.

සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සහයෝගය ඇතිව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සමාගම කෙරෙහි බලපාන මූලික අවදානම් කවරේ දැයි හඳුනාගනු ලබන අතර, ඵලදායී හා කාලෝචිත ලෙස අවදානම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය වේ නම්, බාහිර විගණකවරුන්ගේ අදහස් ද විමසිය හැකිය.

ව්‍යාපාරය කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සහ ඇති විය හැකි සම්භාවිතාව අනුව මේ අවදානම් කාණ්ඩවලට බෙදා හැරීම අතර එක් එක් අවදානම හඳුනාගනු ලැබීමෙන් පසු නිවැරදි මට්ටමකින් එය දැකිය හැකි වීම සහ ඊට අවදානය යොමු කිරීම සහතික කිරීමත්, මෙහෙයුම් මට්ටමේ දී ගැටලු විසඳීමේ දී වසර පුරාම ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සඳාචාර, යාවත් කාල පැවැත්වීමක් සඳහා වගකිව යුතු අංශවලට පවරනු ලැබේ.

ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර තුනක් අපි හඳුනා ගනිමු.

උපාය මාර්ගික අවදානම - ව්‍යාපාරයේ උපාය මාර්ගික ඉලක්ක වලට බලපාන අවදානම් හෝ සමාගම මුහුණ දෙන උපාය මාර්ගික අරමුණු වලට බලපාන ගැටලු.

මූල්‍ය අවදානම - බාහිර වශයෙන් මෙන් ම ක්‍රියාත්මකව පවතින අභ්‍යන්තර පාලනයක් වශයෙන්ද ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු කෙරෙහි බලපෑ හැකි කරුණු.

මෙහෙයුම් අවදානම - ප්‍රසම්පාදනය, නිෂ්පාදිත සංවර්ධනය හා වාණිජ පාර්ශ්වකරුවන් සමග අන්තර් ක්‍රියාකාරීත්වය වැනි ක්ෂේත්‍ර වලට අදාළව සමාගමේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් පැන නගින කරුණු.

තාක්ෂණික අවදානම හා කළමනාකරණය

අපේ අවධානය

මාධ්‍ය යනු තාක්ෂණය විසින් මෙහෙයවනු ලබන කර්මාන්තයකි. සංවිධානයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ව්‍යාපාරය සඳහා නවීන තොරතුරු තාක්ෂණයට ප්‍රවේශය ලබාගැනීම සහ ඒ හා අනුකූල වීමත් කාර්යක්ෂම කළමනාකරණ තොරතුරු පද්ධතියක් මගින් නිවැරදි තොරතුරු උත්පාදනය කිරීමත් යන සාධක මතය.

විය හැකි බලපෑම

පද්ධති, යටිතල ව්‍යුහය සහ යෙදවුම් යන සාධකවල ඕනෑම බාධාවක් හෝ අසමත්වීම් සමාගමේ වෙළඳපොළ අවස්ථා අහිමි කරමින් තවදුරටත් මූල්‍ය පාඩුවලට තුඩු දෙමින් එහි මෙහෙයුම් කෙරෙහි සංභාව්‍ය බලපෑමක් ඇති කළ හැකිය.

අපේ ප්‍රතිචාරය

පෞද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවන්ගෙන් ඵල්ල වන දැඩි තරඟයකට අද ITN මුහුණ පා සිටි මේ වෙළඳපොළ පීඩනයන්ට මුහුණ දීම සඳහා මෙහෙයුම් කාර්යයන්හි සියලු අංශවල ම වැඩි සුනම්‍යතාවක් පෞද්ගලික අංශයේ තරඟකරුවන් සතු වුවත් තරඟකාරී නිෂ්පාදන හා සේවා සැපයීම අත්‍යවශ්‍ය වී තිබේ.

වියහැකි බලපෑම

ව්‍යාපාර උත්පාදනය, තිරසාර ව්‍යාපාර වර්ධනයේ පාඩු සිදුවීම සහ වෙළඳපොළ කොටස් අඩු වීම වශයෙන් බරපතල බලපෑමක් මිල තරඟකාරීත්වයේ පීඩනය නිසා ඇති වනු ඇත.

අපේ ප්‍රතිචාරය

වර්තමාන වෙළඳපොළ තත්වයන්ගේ සහ එහි පුරෝකථනයන්ගේ වාසිය ලබා ගනිමින් ස්ථාපිත වෙළඳපොළ වල අපේ නිෂ්පාදිත ඉදිරිපත් කිරීම් සහ ඒවායේ තත්වය විවිධාංගකරණය කිරීමත්, තරඟකාරීත්වය අදාළ නොවන්නක් බවට පත් කිරීමත් සඳහා සමාගම උපාය මාර්ග භාවිතා කර ඇත. සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වැඩි වැඩියෙන් ආරම්භ කිරීම මගින් වඩා විශාල භූගෝලීය කලාපයක් තුළ සේවා ව්‍යාප්ත කිරීමත් අප සිදුකර ඇත්තෙමු.

නිෂ්පාදිත අවදානම් කළමනාකරණය

අපේ අවධානය

අපේ ප්‍රධාන ව්‍යාපාරික මෙහෙයුම් වන්නේ ගුවන් කාලය අලෙවි කිරීම වන අතර නිෂ්පාදිතය අලෙවි කළ හැකිවීම සඳහා නව තාක්ෂණික සංවර්ධනයන්ට හා අනෙකුත් නීති රීති හා නිගමනයන්ට අනුකූල වීමත් අප සිදුකළ යුත්තෙමු.

වියහැකි බලපෑම

වෙළඳපොළ වරණයේ වෙනස්වීම.

අපේ ප්‍රතිචාරය

විශේෂයෙන් ම විනෝදාස්වාදයට අගය එකතු කිරීම, ලෝකයේ අන් අය සමඟ හරි හරියට ඉදිරියට යෑම විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරඟකාරීත්වයේ ඉදිරියෙන් සිටීම සඳහා අපි නිතරම මාධ්‍ය තුළ සිදුවන ගෝලීය වර්ධනයන් පිළිබඳ හොඳ සෝදිසියකින් සිටීම.

එසේම, පැහැදිලි කළ නොහැකි හේතු නිසා ප්‍රේක්ෂකයන් ද එක් වර්ගයක විනෝදාංශයකින් තවත් එකකට මාරුවන නිසා ඔවුන්ගේ සිතූම් රටාව ගැන ද අපි සෝදිසියෙන් සිටිමු. ඒ නිසා අපේ වැඩසටහන් සැකැස්ම තීරණය කිරීම සඳහා තෙවැනි ඇසක් මෙන් ම අසාමාන්‍ය ඉවක් ද අපි භාවිතා කළ යුතු වෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ වැඩසටහන්වල ජනප්‍රියත්වයේ ප්‍රගතිය ගැන නිතිපතා ඇගයීමක් කරමින් අපි ඒවා අනෙකුත් නාලිකා හා සසඳමින් නිවැරදි මිශ්‍රණයක විනෝදාස්වාදයක් ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සිදු කරන්නෙමු. නැතහොත්, මනාව සංවිධානය වූ වැඩසටහන් කළමනාකරණයකින් ගොඩනගාගත් ජනප්‍රියත්ව මට්ටම ද අපට අහිමි විය හැකිය.

නීති රීති රෙගුලාසි අනුකූල වීම.

අපේ අවධානය

ITN යනු රජය සතු ව්‍යවසායික ආයතනයක් වන නිසා සිය පාර්ශවකරුවන් වෙනුවෙන් එය සතු විශාල වගකීමක් ඇත. ඒ තත්ත්වය තුළ විනිවිදභාවය සහ යහපාලනය ව්‍යාපාරයේ පැවැත්මට බෙහෙවින් අවශ්‍යය.

විය හැකි බලපෑම

නිසි පරිදි කළමනාකරණය සිදු නොවන්නේ නම්, හානි පූර්ණ වියදම් දරීමටත්, මූල්‍ය පාඩු හා නඩු කටයුතුවලට මුහුණ දීමටත් වන අවදානම නිතරම පවතී.

අපේ ප්‍රතිචාර

වගවීමේ ස්ථාවරයක හිඳිමින් ව්‍යාපාරය පවත්වාගෙන යෑමත් ඒ අනුව මූල්‍ය පැවැත්ම, ටෙන්ඩර් පටිපාටිය සහ ප්‍රසම්පාදනයක් යන කාර්යයන්හි විනිවිදභාවය අවධාරණය කර දැක්වීම සඳහා ITN සියලුම ව්‍යවස්ථාපිත නිගමනයන්ට හා අවශ්‍යතාවන්ට අනුකූල වෙමින් අනියම පැහැදිලි තත්ත්වයක් පවත්වාගෙන යෑම සඳහා සිය යුතුකම් ඉටුකරයි.

මූල්‍ය අවදානම් කළමනාකරණය

සමාගමේ ක්‍රියාකාරීත්වයත් පහත දැක්වෙන ඒවා වැනි අවදානම් රාශියකට නිරාවරණය වී තිබේ. එනම් ණයවර අවදානම, ද්‍රවශීලතා අවදානම සහ වෙළඳපොළ අවදානම (ව්‍යවහාර මුදල් අවදානම සහ පොළී අනුපාත අවදානම ඇතුළුව) වේ. සමාගමේ මූල්‍ය කාර්ය සාධනය කෙරෙහි බලපෑමට ඉඩ ඇති අනාගතයේ සිදුවිය හැකි අහිතකර බලපෑම් අවමකිරීම කෙරෙහි සමාගමේ සමස්ථ අවදානම් කළමනාකරණය අවධානය යොමුකරයි.

අපේ අවධානය

පොළී අනුපාතවල වෙනස්කම්, විදේශ විනිමය උච්ඡාවචනයන් සහ ණය ප්‍රවේශ සීමා වැනි බාහිර හේතු නිසා ඇතිවන අවදානම් සාධක පාලනය කිරීමට දුෂ්කර අවදානම් සහගත ඒවා වන අතර ඒවා සංවිධානයට මූල්‍ය පාඩු ඇති කිරීමට ද ඉඩ තිබේ.

විය හැකි බලපෑම

පොළී අනුපාත, වියදම්, මුදල් ප්‍රවාහය සහ ලාබාංශ වලට බලපෑම් ඇති කිරීමට ඉඩ තිබේ.

අපේ ප්‍රතිචාරය

ක්‍රියාත්මකයේදී පැන නගින අවදානම පාලනය කිරීම සඳහා සමාගම නොයෙකුත් උපාය මාර්ග අනුගමනය කරන අතර, සමාගමට වැඩි වාසි ලබාගැනීම සඳහා පොළී අනුපාත වැඩි ආයෝජන කිරීම බහුල වශයෙන් සිදුකෙරේ.

විනිමය අවදානම් පාලනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු වලට එලඹෙන අතර, කෙටි කාලීන මුදල්, වැඩි ප්‍රතිශත ලැබෙන කෙටිකාලීන තැන්පතු වල ආයෝජනය කෙරේ. එමෙන්ම, මුදල් සහ මුදල් සමාන වත්කම් සමබරව තබා ගැනීම සඳහා මුදල් ප්‍රවාහය දෙස තියුණු ඇසකින් බලා සිටී.

● කමාගමේ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාව

2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මෙම විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශය ද සමග වන සමාගම් වාර්තාව අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කරයි.

ප්‍රධාන ක්‍රියාකාරකම්

අදාළ වසරෙහි සමාගමේ මූලිකතම ක්‍රියාකාරකම වූයේ රූපවාහිනී නාලිකා දෙකක් හා ගුවන් විදුලි නාලිකා දෙකක් ඔස්සේ ප්‍රවෘත්ති, සංගීතය, වික්‍රම, නාට්‍ය, අධ්‍යාපන වැඩසටහන් හා වත්මන් සංසිද්ධීන් සමග පුළුල් දැනුම හා විනෝදායන ක්‍ෂේත්‍රයකට සේවා සැපයීමය.

සමාලෝචනයට ලක්ව ඇති මූල්‍ය වසරෙහි උක්ත ප්‍රධාන ක්‍රියාකාරකම් වල ස්වභාවයෙහි සුවිශේෂී වෙනස් වීම් කිසිවක් නොතිබුණි.

අනාගත ප්‍රවර්ධනය

අනාගත ප්‍රවර්ධනය සංවිධානයේ අනාගත අභිවෘද්ධීන් ආංශික වාර්තාවලින් ආවරණය කර ඇත.

එක් එක් අංශ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවල අදාළ වසරෙහි මෙම ක්‍රියාත්මක වලින් ලද ප්‍රතිඵල මෙන්ම අපේක්ෂිත අනාගත ප්‍රගතීන්ද සඳහන් කර ඇත. මෙම වාර්තා සමාගමේ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික වාර්තාවේ අනුකූලතා කොටසක් නිර්මාණය කරයි.

දිගු කාලීන පැවැත්මේ සංකල්ප

ආයතනයේ ක්‍රියාත්මක සියල්ල අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය සම්පත් සමාගම සතු බව අධ්‍යක්ෂ මණ්ඩලයේ අවංක විශ්වාසයයි.

ඒ අනුව මූල්‍ය වාර්තා සම්පාදනය කරන ලද්දේ දිගු කාලීන පැවැත්මේ සංකල්පය මතයෙහි පිහිටමිනි.

ආදායම

අදාළ වසරෙහි සමාගමේ ආදායම රුපියල් මිලියන 1682 ක් වූ අතර මූල්‍ය ප්‍රකාශයේ ආදායම පිළිබඳ විශ්ලේෂණයක් ලබා දී ඇත.

කොටස් ප්‍රාග්ධනය

වසර අවසානයෙහි කොටස් ප්‍රාග්ධනය ලෙසින් සාමාන්‍ය කොටස් 9,500,000 වලින් සමන්විත වූ රුපියල් 95,000,000 ක් තිබුණි.

ලාභ හා අනුයෝජන

බදු ගෙවීමෙන් පසු සමාගම ලැබූ අලාභය රුපියල් මිලියන 213.7 කි.

සේවා නියුක්තිය

2023 දෙසැම්බර් 31 වැනි දිනට සේවා නියුක්තියන්ගේ සංඛ්‍යාව 17 වන පිටුවේ සඳහන් වේ.

සංචිත

2023 දෙසැම්බර් 31 වැනි දිනට සංචිත වටිනාකම රුපියල් මිලියන 345 ක් විය. වසර 2023 සඳහා වන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයෙහි සංචිතයේ විවර්ණයන් දක්වා ඇත.

දේපල හා යන්ත්‍රෝපකරණ

දේපල අත් කර ගැනීම, යන්ත්‍රෝපකරණ, සිදු කෙරෙමින් පවතින ක්‍රියාකාරකම්වල ප්‍රාග්ධන පිරිවැය යනාදිය සඳහා සම්පූර්ණ ශුද්ධ ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 6 ක් විය. මූල්‍ය ප්‍රකාශයේ සටහන 14 හි දේපල හා යන්ත්‍රෝපකරණවල විස්තර ලබා දී ඇත.

ව්‍යවස්ථාපිත ගෙවීම්

තමන්ගේ දැනුම අනුව සමාලෝචනයට බඳුන්ව ඇති කාල වකවානුව තුළ සේවා නියුක්තියන්ට මෙන්ම රජයටද නීති ප්‍රකාර ගෙවිය යුතු සියලුම ගෙවීම් ගෙවා අවසන් කර ඇති යැයි අධ්‍යක්ෂවරුන් තහවුරු කරති.

අධ්‍යක්ෂ මණ්ඩලය

ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා එහි පත් වීම් වල වෙනස් කිරීම් වාර්ෂික වාර්තාවේ පිටුව 20 හි සඳහන් කර ඇත.

අධ්‍යක්ෂවරුන්ගේ කොටස් හිමිකම්

අධ්‍යක්ෂවරුන්ට කොටස් හිමිකම් නොමැත.

අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික හා අනෙකුත් ප්‍රතිලාභ

අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික හා අනෙකුත් ප්‍රතිලාභ මූල්‍ය ප්‍රකාශයේ පිටු අංක 21, සටහන 30 සඳහන් කර ඇත.

ආයතනයේ ආධාර දීමනා

අදාළ වසරෙහි දෙන ලද ආධාර දීමනා පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශයේ සටහන් අංක 10 හි සඳහන් කර ඇත.

ආයතනික පරිපාලනය

වත්මන් ආයතනික ක්‍රමවේදය අනුව සංවිධානයේ අධ්‍යක්ෂකවරුන් යහපාලන ක්‍රමෝපායන් අත්‍යාවශ්‍ය මෙවලමක් ලෙසින් පිළිගෙන එය ආදේශ කර ඇත. 2023 වාර්ෂික වාර්තාවේ දිනයට ආයතනික පරිපාලන රීතින් අනුව කටයුතු කරන ලද්දේ යැයි සමාගම තහවුරු කරයි.

කොටස් හිමිකම් දරීම්

ශ්‍රී ලංකා රජයේ මහා භාණ්ඩාගාරය, කොටස් 100% කට හිමිකම් දරයි.

අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්

මූල්‍ය ප්‍රකාශයේ සටහන 32 හි විස්තර කර ඇති අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් හැරෙන්නට අන් කිසි අසම්භාව්‍ය වගකීම් හෝ බැඳීම් සමාගමට නොමැත.

ශේෂ පත්‍රයෙන් පසුව වූන සංසිද්ධීන්

ශේෂ පත්‍ර දිනය හා ගිණුම් වලට අධ්‍යක්ෂවරුන් අත්සන් තබන දිනය අතර මූල්‍ය ප්‍රකාශයට අනුකූල කිරීම් කළ යුතු හෝ අනාවරණය කළ යුතු ආකාරයේ ප්‍රමාණාත්මක සංසිද්ධීන් සටහන 33 හි විස්තර කර ඇත. ඒ හැර කිසිවක් නොමැත.

වාර්ෂික මහා සමුළුව

සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික මහා සමුළුව 2024 අගෝස්තු 30 වන දින පස්වරු 3.00 ට විකුමසිංහපුර, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ.

විගණකාධිවරුන්


විගණකාධිපති, ජාතික විගණන කාර්යාලය විසින් මූල්‍ය ප්‍රකාශන විගණනය කර ඇත. අධ්‍යක්ෂවරුන් දන්නා පරිදි එම ආයතනයට සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග අන් කිසිදු සබඳතාවයක් නොමැත.

විගණක ගාස්තු

2023 වර්ෂයේ විගණන ගාස්තු මූල්‍ය ප්‍රකාශයේ පිටු අංක 13, සටහන 10 සඳහන් කර ඇත.

අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා සහ වෙනුවෙන්,

සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය



සුදර්ශන ගුණවර්ධන
සභාපති



රවිච්ද්‍රනාත් ගුරුගේ
අධ්‍යක්ෂ

සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය

මූල්‍ය වාර්තා

2023 - 12 - 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

පිපීඑම්/බී/අයිටීඑන්/1/එස්එ/2023

ඔබේ අංකය
உமது இல.
Your No.

}

දිනය
திகதி
Date

} 2024 ජූලි 19 දින

සභාපති

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ් සමාගමේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ් සමාගමේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) සමාගම විසින් බදු ක්‍රමය යටතේ අත්පත් කරගෙන ඇති ටොරින්ටන් ඉඩම සඳහා, 2010 සිට 2023 දක්වා තක්සේරු වාර්තා වලට අනුව, වසර 05 කට වරක් සිදු කර ඇති බදු ප්‍රතිශෝධන වලට යටත්ව බදු කුලී ගෙවීම් සිදු කිරීමට සමාලෝචිත වර්ෂයේ අවසානය වන විටත් සමාගම

අපොහොසත් වී තිබුණි. 2023 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු හිඟ බදු කුලිය රු.50,805,000 ක් ව තිබුණු අතර එකඟ වූ පරිදි 2023 වර්ෂයේ සිට ඉදිරි වසර 10 ක් තුළ දී මාසිකව සමාන වාරික වශයෙන් ගෙවීමට සමාගම වෙත බැඳියාවක් ඇති වී තිබුණි. මෙම වටිනාකම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 61 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වගකීම් ලෙස රු.43,391,250 ක්ද, ජංගම වගකීම් ලෙස රු.7,413,750 ක් ද වශයෙන් වර්ගීකරණය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කළ යුතු වුවත් ඉන් බැහැරව මුද්‍ර වටිනාකම ජංගම වගකීම් යටතේ දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ විශ්‍රාම ප්‍රතිලාභ සැලැස්මෙහි වර්තමාන සේවා පිරිවැය සහ පොලී වියදමෙහි එකතු වටිනාකම රු.25,836,359 ක් ශුද්ධ ලාභයට හඳුනා ගෙන තිබුණු අතර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේ දී බදු පෙර ශුද්ධ ලාභයට එම වටිනාකම පමණක් ගැලපිය යුතු වුවත් එම වටිනාකම සහ රු.32,097,455 ක ආයුගණක අලාභය ද ඇතුළත් කර එකතුව රු.57,933,815 ක් ගලපා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 07 හි 31 සිට 42 දක්වා ඡේද ප්‍රකාරව සමාගම විසින් මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති මූල්‍ය උපකරණයන්හි අවදානම් විශ්ලේෂණය කර සමාලෝචිත වර්ෂය අවසන් දිනට මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.

(ඈ) මූල්‍ය ප්‍රකාශනයන්හි විස්තරාත්මක සටහන් යටතේ දක්වා ඇති මූල්‍ය වත්කම් වර්ගීකරණය 2018 වර්ෂයේ බලාත්මක වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 අනුව සිදු කළ යුතු වුවද සමාගම විසින් මූල්‍ය වත්කම් වර්ගීකරණය 2018 වර්ෂයට පෙර කාලයට බලපැවැත්වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 අනුව සිදු කර තිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 20 හි 17 ඡේදය ප්‍රකාරව ක්ෂය වන වත්කමක් මිලදී ගැනීම වෙනුවෙන් ලද රාජ්‍ය ප්‍රදානයක ක්‍රමක්ෂය හඳුනාගැනීමේදී, අදාළ වත්කමේ ක්ෂය වියදම හඳුනාගන්නා කාලසීමාවේදී ඊට සමානුපාතිකව රාජ්‍ය ප්‍රදානයට අදාළ ක්‍රමක්ෂය හඳුනාගත යුතු වුවත් 2022 වර්ෂයේදී මිලදී ගනු ලැබූ රු.11,055,346ක් වූ දේපළ පිරියත උපකරණ වෙනුවෙන් ක්‍රමක්ෂය වටිනාකම රු. 1,381,918 ක් 2023 වර්ෂයේදී වෙනත් ආදායමක් ලෙස හඳුනාගෙන නොතිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය එම වටිනාකමෙන් අධිකක්සේරු වී තිබුණු අතර මූල්‍ය ප්‍රකාශනයන්හි රාජ්‍ය ප්‍රදාන ගිණුම් ශේෂය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 21 ප්‍රකාරව, විදේශ මුදලින් පවත්වා ගෙන යනු ලබන ඉතුරුම් ගිණුමේ සමාලෝචිත වර්ෂය අවසන් දිනට මුදල් ශේෂය, එදිනට පැවති තැන් විනිමය අනුපාතය

අනුව පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් රු.1,580,294 ක වටිනාකමකින් එම ගිණුම් ශේෂය අඩුවෙන් දක්වා තිබුණු අතර එම වටිනාකමින් විනිමය හුවමාරු ලාභය ආදායම් ප්‍රකාශනයට හඳුනාගෙන නොතිබුණු නිසා වර්ෂයේ අලාභය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණි.

(උ) වසන්තම් රූපවාහිනී නාලිකාව සඳහා 2019 වර්ෂයේ සිට විදේශ මුදලින් මිල දී ගන්නා ලද දේශීය සහ විදේශීය ටෙලිනාට්‍ය 09 ක විකාශය වූ කතාංග සඳහා සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ගෙවිය යුතුව පවතින හිඟ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 552,555 ක් ඉහත ප්‍රමිතිය ප්‍රකාරව එදිනට පැවති තැන් විනිමය අනුපාතය අනුව පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් රු.66,877,990 ක වටිනාකමකින් වැඩසටහන් මිලදී ගැනීමේ උපවිත ගිණුම් ශේෂය අඩුවෙන් දක්වා තිබුණු අතර එම වටිනාකමින් විනිමය හුවමාරු අලාභය ආදායම් ප්‍රකාශනයට හඳුනාගෙන නොතිබුණි. මේ හේතුවෙන් වර්ෂයේ අලාභය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණි.

(ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 24 අනුව මූල්‍ය ප්‍රකාශන වල සම්බන්ධිත පාර්ශවයන් සම්බන්ධව හෙළිදරව් කිරීම් කළ යුතු වුවද සමාගම විසින් ප්‍රධාන කළමනාකාරිත්වයේ පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 30 යටතේ හෙළිදරව් කර නොතිබුණි.

(එ) කාර්මික ආරවුලකට අදාළව කම්කරු කොමසාරිස් ජෙනරාල් නමින් ලංකා බැංකුවේ තැන්පත් කරන ලද රු.42,635,021ක් මූල්‍ය ප්‍රකාශන වල තැන්පත් හා ලැබියයුතු දෑ තුළ ඇතුළත් කර තිබුණු අතර ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 අනුව මේ පිළිබඳ මූල්‍ය ප්‍රකාශන වල සටහනක් මගින් හෙළිදරව් කර නොතිබුණි.

(ඒ) නීත්‍යානුකූලව අයකරගැනීමේ හැකියාවක් නොමැති බවට දැක්වෙන, සේවක මුදල් වංචාවක් හේතුවෙන් අයවියයුතු රු.1,213,120ක මුදල, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 ප්‍රකාරව අසම්භාව්‍ය වත්කමක් සේ සලකා සටහනකින් පමණක් හෙළිදරව් කළ යුතු වුවත් ඉන් බැහැරව මූල්‍ය ප්‍රකාශනයන්හි ලැබියයුතු ශේෂයන් යටතේ දක්වා තිබීම හේතුවෙන් ජංගම වත්කම් එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.

(ඔ) ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ගන්නා ලද නිලධාරීන් සඳහා ගෙවියයුතු වන්දි මුදල් පියවීම සඳහා ලබාදුන් රු.49,500,000ක රාජ්‍ය ප්‍රදානය, මූල්‍ය ප්‍රකාශනයන්හි ප්‍රකාශිත ප්‍රාග්ධනය තුළ දක්වා තිබුණු අතර එම වන්දි මුදල් සමාලෝචිත වර්ෂය අවසන් දින වන තෙක්

ගෙවීම් කර නොතිබුණි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 හි 80, 85 ඡේද ප්‍රකාරව ප්‍රතිව්‍යුහගත කිරීමේ වියදම් වෙනුවෙන් කරන ලද වෙන්කිරීම් හා ඒ වෙනුවෙන් ලද රාජ්‍ය ප්‍රදානය ලෙස මූල්‍ය ප්‍රකාශනවලට සටහනකින් හෙළිදරව් කළ යුතු වුවත් ඉන් බැහැරව එම මුදල ගෙවියයුතු දෑ තුළ දක්වා ප්‍රාග්ධනික කිරීමට කටයුතු කර තිබුණු අතර ඒ පිළිබඳ හෙළිදරව් කිරීමක් සිදුකර නොතිබුණි.

- (ඕ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 38 හි 25 සිට 27 දක්වා ඡේද ප්‍රකාරව සමාගම විසින් 2022 වර්ෂයේදී ලබාගන්නා ලද පිරිවැය රු.14,433,575 ක් වූ මූල්‍ය හා තොරතුරු කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සහ රු.6,700,000 ක් පිරිවැය වූ මානව සම්පත් කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සමාලෝචිත වර්ෂය වන විට සැපයුම්කරු විසින් ස්ථාපිත කර ඇති නමුත් සමාගම විසින් මෙම මෘදුකාංග වල එකතු වටිනාකම රු.21,133,575 ක් අස්පෘශ්‍ය වත්කම් හා ණයහිමියන් ලෙස ගිණුම්ගතකර නොතිබුණි. ඒ හේතුවෙන් අස්පෘශ්‍ය වත්කම් එම වටිනාකමින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අඩුවෙන් දක්වා තිබුණි. මූල්‍ය හා තොරතුරු කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සඳහා ගෙවන ලද රු.4,310,073 ක් පමණක් මූල්‍ය ප්‍රකාශන වල තැන්පතු සහ අත්තිකාරම් යටතේ දක්වා තිබුණු අතර ඒ සඳහා සමාගම විසින් එහි ක්‍රම ක්ෂය ප්‍රතිපත්තිය යටතේ රු.2,886,715 ක ක්‍රම ක්ෂය වියදම ආදායම් ප්‍රකාශනයට හඳුනාගෙන නොතිබුණි.
- (ක) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් සමාගමේ සේවකයින් හට, ලබාගොත් නිවාඩු සඳහා කළයුතු ගෙවීම් රු.18,522,547 ක් වුවත්, උපරිත වියදම ලෙස මූල්‍ය ප්‍රකාශනයන්හි රු.20,819,655 ක් දැක්වීම නිසා සමාලෝචිත වර්ෂයේ දී අලාභය රු.2,297,108 කින් අධිකක්සේරු වී තිබුණි.
- (ග) සමාලෝචිත වර්ෂයේ දී දේපල පිරිසත හා උපකරණ ඉවත්කිරීම් තුළින් රු.16,737 ක මුදලක් සහ මෝටර් රථයක් ඉවත් කිරීම තුළින් සමාගම වෙත රු.1,323,000 ක මුදලක් ලැබී තිබුණු අතර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේ දී දේපල පිරිසත හා උපකරණ ඉවත්කිරීම් වලින් ලද මුදල් ප්‍රවාහය රු. 2,783,383 ක් වශයෙන් දක්වා තිබීම හේතුවෙන් ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය රු.1,443,646 ක වටිනාකමින් වැඩියෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා තිබුණි.
- (ච) සමාගම සතු, පිරිවැය රු.8,976,339 ක් වූ වාහන 04 කින් රු.2,250,000 ක් වූ වාහනයක් 2023 වර්ෂයේදී විකුණා තිබුණි. එසේ වුවද මෙම වාහනවල පිරිවැය 2020 වර්ෂයේ සිට ගිණුම් වල දක්වා නොතිබුණි. ඒ අනුව ජංගම නොවන වත්කම් වල අගය 2020 දෙසැම්බර් 31 සිට 2023 ජනවාරි 01

දින දක්වා රු.8,976,339කින් හා 2023 දෙසැම්බර් 31 දිනට රු.6,726,339කින් අඩුවෙන් දක්වා තිබුණි.

- (ජ) විලම්භිත බදු වගකීම ගණනය කිරීමේ දී දේපල පිරිසත හා උපකරණ වල ක්ෂය මත විලම්භිත බදු වගකීම් වටිනාකම මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් 17.1 යටතේ ඉදිරිපත් කර නොතිබුණි.
- (ට) 2022 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නාට්‍යය 02 කට අදාළව 2023 වර්ෂයේදී ගෙවන ලද හිඟ මුදල් වටිනාකම රු. 2,296,000 ක් 2022 වර්ෂය ට අදාළ දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය තුළ හඳුනාගත යුතු වුවත්, 2023 වර්ෂයේ දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය යටතේ හඳුනාගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණි.
- (ඩ) ස්වාධීන රුපවාහිනී සේවයේ ණය ගැති ගිණුම් වලට වැරදීමකින් සටහන් කර තිබුණු රු.1,866,829ක වටිනාකමක් සහ දෙපාර්ශවය විසින් සේවා හුවමාරු කරගැනීම නිසා ගිණුම් වලින් ඉවත් වියයුතු රු.4,193,100 ක වටිනාකමක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ගිණුම්වල ලැබියයුතු ශේෂයක් ලෙස දක්වා තිබුණි. ඒ හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ණයගැති වටිනාකම රු. 6,059,929 කින් අධිකක්සේරු වී තිබුණු අතර එම වටිනාකම් මත භානිකරණ අලාභ ගණනය කිරීම හේතුවෙන් රු.4,544,947 කින් සමුච්චිත අලාභ වැඩිවීම තුළින් මූල්‍ය ප්‍රකාශනයන්හි රඳවාගත් ලාභ අඩුවෙන් නිරූපණය වී තිබුණි.
- (න) රාජ්‍ය ආයතනයකට සපයා නොතිබුණු සේවාවන් වෙනුවෙන් නිකුත් කරන ලද රු. 4,105,500 ක ඉන්වොයිස් වටිනාකමක් ණයගැති ශේෂය තුළ ඇතුළත්ව තිබුණු අතර එම වටිනාකම නිරවුල් කිරීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී ද කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන් ණයගැති වටිනාකම එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණු අතර ඒ මත භානිකරණ අලාභ ගණනය කිරීම හේතුවෙන් රු.3,079,125 කින් සමුච්චිත අලාභ වැඩිවීම තුළින් මූල්‍ය ප්‍රකාශනයන්හි රඳවාගත් ලාභ අඩුවෙන් නිරූපණය වී තිබුණි.
- (ඳ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට සමාගම විසින් ගෙවියයුතු පාරිතෝෂික වියදම හා ගෙවියයුතු සමාජ ආරක්ෂණ බදු මුදල පිළිවෙලින් රු.17,882,595ක් හා රු. 5,837,751ක් වුවත් මූල්‍ය ප්‍රකාශනයන්හි ව්‍යවස්ථාපිත ගෙවියයුතු දෑ යටතේ එම වටිනාකම් පිළිවෙලින් රු. 2,328,743ක් හා රු.346,132ක් ලෙස දක්වා තිබුණු අතර, ඉතිරි ශේෂයන් අනෙකුත් ගෙවියයුතු දෑ යටතේ දක්වා තිබුණි. තවද උපචිත විගණන ගාස්තු රු.5,498,986 ක් ව්‍යවස්ථාපිත ගෙවියයුතු දෑ තුළ දක්වනු වෙනුවට වෙන්කිරීම් හා උපචිත වියදම් තුළ දක්වා තිබුණි.
- (න) මූල්‍ය ප්‍රකාශන වල වෙනත් ගෙවියයුතු දෑ යටතේ දැක්වෙන ගෙවියයුතු ගිණුමේ ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශේෂය රු.63,239,293ක් වුවද සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට එම

ගිණුමේ ආරම්භක ශේෂය රු.62,399,174ක් වූ අතර රු. 840,119 ක වෙනස විගණනය වෙන තහවුරු කිරීමට කළමනාකාරිත්වය අපොහොසත් වී තිබුණි.

(ආ) මූල්‍ය ප්‍රකාශන වල වෙනත් ගෙවියයුතු දෑ තුළ ඇතුළත් ගෙවිය යුතු දෑ වටිනාකම රු.97,787,490 වුවද විගණනයට ඉදිරිපත් කරනලද උපලේඛනය අනුව එම වටිනාකම රු. 96,676,329 ක් විය. වෙනස වූ රු.1,111,161ක් තහවුරු කිරීමට කළමනාකාරිත්වය අපොහොසත් වී තිබුණි.

(ආ) ගිවිසුම් කාලය අවසන් වූ, 2011 වර්ෂයේ මිල දී ගෙන තිබුණු රු.1,037,763 ක් වටිනා ඉංග්‍රීසි විත්‍රපට 12ක් වියදමක් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට ඉදිරියට කරනලද ගෙවීමක් ලෙස ගිණුම්ගත කිරීම නිසා ජංගම වත්කම් හා රඳවාගත් ඉපයුම් එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 සමාගමේ 2023 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු.

මෙම විගණන වාර්තාවේ දිනට පසුව මට ලබාදීමට බලාපොරොත්තු වන සමාගමේ 2023 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ . මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මගේ විගණනයට අදාළව, මගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු ලබා ගත හැකි වූ විට කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

සමාගමේ 2023 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් ඇති බව මම නිගමනය කළහොත්, නිවැරදි කිරීම සඳහා පාලනය කරන පාර්ශවයන් වෙත එම කරුණු සන්නිවේදනය කළ යුතුය.

තව දුරටත් නිවැරදි නොකළ වරදවා දැක්වීම් තිබේ නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ඇත.

1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2007 අංක 07දරණ සමාගම් පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2007 අංක 07දරණ සමාගම් පනතේ 163 (2) වගන්තියේ සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සමාගම පවත්වාගෙන ගොස් තිබුණි.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ 1.2 (ඒ) ඡේදයේ දක්වා ඇති නිරීක්ෂණය හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සමාගම සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

නීතිරීති / විධානයට යොමුව

අනුකූල නොවීම

(අ) 2015 මැයි 25 දිනැති අංක සමාගමේ සභාපතිවරයා විසින් සමාලෝචිත වර්ෂය තුළ PED 1/2015 දරණ රාජ්‍ය රු.600,000 ක ප්‍රවාහන දීමනාවක් ද , රු.614,220 ක ව්‍යාපාර වක්‍ර ලේඛය , 2016 ඉන්ධන දීමනාවක් ද ලබා ගෙන තිබුණු අතර ඊට ඔක්තෝබර් 27 දිනැති PED අමතරව ආයතනික නිල වාහනයක් ද එම නිල වාහනය 1/2015(i) හා 2022 ජනවාරි පරිභරණය වෙනුවෙන් රු.966,524ක් වටිනා ඉන්ධන 14 දිනැති PED 1/2015(ii) ලීටර් 2786 ක් ද පරිභෝජනය කර තිබුණි.
වක්‍රලේඛය

(ආ) 1999 ඔක්තෝබර් 08 දිනැති වාහනයක් අනුයුක්ත කරනු ලැබීමට සුදුසුකම් ලබන 22/29 රාජ්‍ය පරිපාලන නිලධාරියකුට කල් දැමිය නොහැකි හදිසි නිල වක්‍රලේඛය රාජකාරියක් සඳහා වාහනය පැදවීමේ අවශ්‍යතාවය පිළිබඳව අදාළ ආයතන ප්‍රධානියා පෞද්ගලිකව සැඟීමට පත්වන්නේ නම් පමණක් නිල වාහනයක් පැදවීමට එවැනි අයකුට අවසර දිය හැකි නමුත් නිශ්ශ්‍රීත සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති) වෙත වෙන්කර තිබුණු නිල වාහනය ආයතන ප්‍රධානියාගේ අවසරයෙන් තොරව අදාළ නිලධාරියා විසින්ම රැගෙන ගොස් තිබුණු අවස්ථා පැවතුණි.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ සම්පත් සකස්සරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව

2.3. වෙනත් කරුණු

(අ) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාගම 2023 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී දේශීය ටෙලි නාව්‍ය 20ක් රු.310,310,000 ක පිරිවැයකට මිලදී ගෙන

විකාශනය කර තිබුණු අතර ඉන් ටෙලි නාට්‍ය 14 ක් විකාශනය මගින් සමාලෝචිත වර්ෂය තුළදී රු.65,415,985 ක අලාභයක් ලබා තිබුණි.

(ආ) සමාගම විසින් විකාශනාගාර කුළුණු දුරකථන සමාගම් වෙත බදු දීමේ දී දුරකථන සමාගම් සමඟ එළඹී බදු ගිවිසුම් 05 ක් අවලංගු වීමෙන් පසුව එළඹෙන කාලපරිච්ඡේදයට අදාළව එම ගිවිසුම් අළුත් කිරීමකින් තොරව සන්නිවේදන පහසුකම් සැපයීමට කටයුතු කර තිබුණි. 2023 දෙසැම්බර් 31 දිනට දුරකථන සමාගම් වලින් අයවිය යුතු හිඟ ශේෂය රු.19,971,680 ක් ව පැවතුණි.

(ඇ) 2004 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා විවිධ ආයතන සමඟ එළැඹී ප්‍රති වෙළඳ ගිවිසුම් වලට අදාළ සේවා නොසැපයීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසන් වනවිට රු.70,702,230ක් ප්‍රති වෙළඳ ණයහිමියන් ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණු අතර මෙම ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළදී ද කටයුතු කර නොතිබුණි. ඉන් වර්ෂය ඉක්මවූ ශේෂය රු.69,702,230ක් හෙවත් සියයට 98.5කි.

(ඈ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ණයගැතියන් විසි දෙදෙනෙකුගෙන් සමන්විත ප්‍රතිවෙළඳ ණය ගැති ශේෂ එකතු වටිනාකම රු.28,824,030 ක් වූ අතර සමාගම විසින් අදාළ සේවාවන් සපයා නොගැනීම හේතුවෙන් වර්ෂ 05 ඉක්මවා ඇති ප්‍රතිවෙළඳ ණය ගැති ශේෂයන්ගේ එකතුව රු.17,288,1678 ක් වී තිබුණි. මෙම ශේෂ අයකර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ දීද කටයුතු කර නොතිබුණි.

(ඉ) මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන රු.200,524,492 ක් වූ වෙනත් ගෙවිය යුතු දෑ ශේෂය තුළ එකතු වටිනාකම රු.1,220,239ක් වූ ණයහිමි ශේෂ 25ක් වසර 10කට වැඩි කාලයක සිට ඉදිරියට ගෙනඑමින් පැවති අතර එම වටිනාකම හඳුනාගෙන නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළදීද කටයුතු කර නොතිබුණි.

(ඊ) විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛනය අනුව වෙනත් ගෙවිය යුතු දෑ යටතේ දැක්වෙන රඳවා ගැනීම් එකතු වටිනාකම රු.3,661,576 ක් වූ අතර ඉන් රු. 3,590,857 ක් වසර 5 කට වැඩි කාලයක සිට ඉදිරියට ගෙනඑමින් පැවතුණි.

(උ) සමාගමේ ස්කන්ධ ප්‍රාග්ධනය 2015 වර්ෂයේ රු. 3,198,499,721 ක් වූ අතර 2022 වර්ෂයේදී රු.654,161,058 ක් වූ ස්කන්ධ ප්‍රාග්ධනය සමාලෝචිත වර්ෂයේ දී රු.489,921,592 දක්වා අඛණ්ඩව අඩු වී තිබුණි. සමාගම 2016 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රු. 107,189,266 ක සිට රු. 361,564,271 ක් දක්වා අලාභ ලබා තිබුණු අතර සමාලෝචිත වර්ෂයේ දී රු.213,739,466 ක් වශයෙන් අඛණ්ඩව අලාභ ලබා තිබුණි. සමාලෝචිත වර්ෂයේ ස්වාධීන රුපවාහිනී සේවයේ අලාභය

රු.180,808,436 ක් වූ අතර ඒ යටතේ පවතින වසන්තම් ටීවී හා අයිටිඑන් එල්එම් හි අලාභයන් පිළිවෙලින් රු.9,882,712 සහ රු.27,816,668 ක් විය.

- (ඌ) 2023 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන වෙළඳ ලැබියයුතු ශේෂය රු.905,105,718 ක් වූ අතර ඉන් ස්වාධීන රුපවාහිනී සේවයෙහි වර්ෂ පහ ඉක්මවූ ශේෂය රු. 222,661,338ක් විය. වසන්තම් රුපවාහිනී නාලිකාවේ, ලක්ඛඩ් ගුවන් විදුලි නාලිකාවේ හා වසන්තම් ගුවන්විදුලි නාලිකාවේ වසර ඉක්මවූ ශේෂයන් පිළිවෙලින් රු.46,033,464ක්, රු. 8,906,832ක් හා රු.1,503,744ක් විය. එම ශේෂ අයකර ගැනීම සඳහා සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුළදීද කටයුතු කර නොතිබුණු අතර රු.1,358,640 ක වටිනාකමකින් යුතු ණයගැති ශේෂය සඳහා පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
- (එ) 2009 වර්ෂයේ සිට ඉදිරියට ගෙනඑමින් පවතින එකතු වටිනාකම රු.18,795,407ක් වූ ලැබියයුතු ශේෂය අයකරගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළදී ද කටයුතු කර නොතිබුණි.
- (ඒ) සමාගම විසින් නිකුත් කරන ලද ඉන්වොයිස් වටිනාකම් සහ ගුවන් කාලයට අදාළ රේචකාඩ් වටිනාකම් සැසඳීමේදී, රේචකාඩ් වටිනාකම රු.129,461,000 ක් වූ වෙළඳ දැන්වීම් වලට අදාළ ඉන්වොයිස් වටිනාකම රු. 10,286,795 ක් වූ අතර සේවාදායකයන් වෙත සියයට 81- 98ක් වැනි ඉතාමත් අතෘත්වික ඉහළ වට්ටම් ලබා දී තිබුණි. වැඩිම ආදායමක් ඉපයියහැකි ගුවන් කාලය තුළදීද මෙලෙස ඉතා ඉහළ වට්ටම් පිරිනැමීම තුළින් සමාගමේ ආදායම් ඉපයීමේ මාර්ග දැඩි ලෙස සීමා වීමට හේතු වී තිබුණි. තවද නියෝජිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන දැන්වීම් විකාශනයට අදාළ උපලේඛන සඳහා, සහකාර කළමනාකරු (අලෙවි), උපලේඛන අංශ ප්‍රධානී, අලෙවි අංශ ප්‍රධානී ආදී වශයෙන් අනුමැතීන් ලබාගතයුතු වුවද ඒ සඳහා සහකාර කළමනාකරු (අලෙවි) හෝ අලෙවි අංශ ප්‍රධානීගේ හෝ අනුමැතිය ලබා නොතිබුණු අවස්ථා පැවතුණි.
- (ඔ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සමාගමට එරෙහිව අපහාස වන්දි නඩු 01 ක් පවරා තිබුණු අතර ඒ සඳහා ඉල්ලුම් කරන ලද වන්දි මුදල රු. 50,000,000 ක් විය. ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය මගින් විත්‍රපට ප්‍රදර්ශනය කිරීම ,බෙදා හැරීම හෝ විකිණීමට ඇති අයිතිවාසිකම් සමාගම විසින් කඩ කිරීමට එරෙහිව නඩු 06 ක් සහ සමාගමට එරෙහිව විත්‍රපට බුද්ධිමය දේපල නඩු 05 ක් පවරා තිබුණු අතර එම නඩු සඳහා ඉල්ලා ඇති වන්දි මුදල පිළිවෙලින් රු.490,000,000 ක් සහ රු. 20,325,000 ක් විය. වෙනත් කරුණු සඳහා නඩු 03 ක් ද සමාගමට එරෙහිව පවරා තිබුණු අතර ඒ සඳහා වන්දි මුදල රු.15,000,000 කි. මෙම නඩු කටයුතු සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී රු. 5,227,617 ක

වියදමක් දරා තිබුණු අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 125 කින් නීති වියදම් ඉහළ ගොස් තිබුණි.

- (ඔ) සමාගම විසින් 2015 වර්ෂයේ මිලදීගත් රු. 1,588,500 ක් වූ Hot Swappable Power Distribution Rack යන්ත්‍රයක් මිලදී ගත් දින සිට සහ 2010 වර්ෂයේ මිලදී ගන්නා ලද පිරිවැය රු. 1,218,274 ක් වූ Aros Flexus FT- 30 ,30KVA UPS System යන්ත්‍රය වසර 04 ක පමණ කාලයක සිට භාවිතයකින් තොරව නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ක) 2023 දෙසැම්බර් 31 දිනට ස්වාධීන රුපවාහිනී නාලිකාවේ රු. 197,343,665ක් වූ මුළු වෙළෙඳ ණයහිමි ශේෂය තුළ ඇතුළත් වසර 1- 3 ක් අතර ශේෂය රු. 16,448,517 ක් ද වසර 4-6 අතර ශේෂය රු.26,460,747 ක්ද වසර 7-10 අතර ශේෂය රු. 33,792,289 හා වසර 10 ට වැඩි ශේෂය රු.49,939,178 ක්ද වූ අතර ලක්ෂඩ එල් එම් හා වසන්තම් එල් එම් නාලිකාවල වාණිජ ණයහිමි ශේෂය පිළිවෙළින් රු.3,928,344 හා රු.2,139,122 ක් විය. ඉන් වසර 5ට වැඩි ශේෂ පිළිවෙළින් රු.2,046,093 හා රු.645,378ක් වූ අතර එම ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළදී කටයුතුකර නොතිබුණි.
- (ග) යටියන්තොට විකාශනාගාරයට අයත් ඉඩම සඳහා බදු ප්‍රතිශෝධන වලට යටත්ව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් සමාගම විසින් 2023 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු නිඟු මුදල රු.5,148,080 ක් ව තිබුණු අතර මෙම වටිනාකම ද ඇතුළුව එදිනට විකාශනාගාර වල බදු ඉඩම් වෙනුවෙන් ගෙවිය යුතු මුළු වටිනාකම රු.18,511,280 ක්ව තිබුණි.


ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න

විගණකාධිපති

දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා විස්තීරණ ආදායම් ප්‍රකාශනය	Note	2023	2022
ආදායම	6	1,466,223,335	1,394,668,739
වෙනත් ආදායම	7	215,718,957	138,847,672
මුළු ආදායම		<u>1,681,942,292</u>	<u>1,533,516,411</u>
වැඩසටහන් වියදම්	8	(541,971,692)	(579,015,448)
අලෙවිකරණ වියදම්	9	(97,563,953)	(97,326,223)
අනෙකුත් මෙහෙයුම් හා පරිපාලන වියදම්	10	(1,268,848,083)	(1,282,361,160)
මෙහෙයුම්වලින් ලාභ/(අලාභ)		<u>(226,441,436)</u>	<u>(425,186,420)</u>
ශුද්ධ මූල්‍ය ආදායම	11	70,597,357	54,907,485
ස්ථාවර සේවා විශ්‍රාමයාම මත වන්දි		(49,500,000)	-
බදුකරණයට පෙර ලාභය		<u>(205,344,079)</u>	<u>(370,278,935)</u>
ආදායම් බදු වියදම්	12	23,702,069	16,931,378
		<u>(181,642,010)</u>	<u>(353,347,557)</u>
වර්ෂය සඳහා ලාභ/අලාභ		<u>(181,642,010)</u>	<u>(353,347,557)</u>
කොටසක් සඳහා මූලික ඉපැයුම් (රු.)	13	(22.50)	(38.06)
වර්ෂය සඳහා ලාභ/අලාභ		(181,642,010)	(353,347,557)
අනෙකුත් විස්තීරණ ආදායම		(32,097,456)	(8,216,716)
වසර සඳහා මුළු විස්තීරණ ආදායම		<u>(213,739,466)</u>	<u>(361,564,273)</u>

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අවුකිරීම්ය

පිටු 5 සිට 23 දක්වා ඇති මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අන්‍යවශ්‍ය කොටසක් වේ.

සීමාසහිත ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය


දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය

	Note	2023	2022
වත්කම්			
ජංගම නොවන වත්කම්			
දේපළ, පිරිසිදු හා උපකරණ	14	581,523,759	697,118,057
අස්පායා වත්කම්	15	14,843,458	8,829,871
විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම්	16	4,000	4,000
විලම්බිත බදු වත්කම	17	57,814,008	34,111,945
ජංගම නොවන මුළු වත්කම්		654,185,225	740,063,873
ජංගම වත්කම්			
වට්ටෝරු හා ණය	18	29,282,410	20,179,277
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	19	653,962,374	544,295,437
කාර්ය මණ්ඩල ණය හා අත්තිකාරම්	20	50,990,042	53,826,094
තැන්පතු හා අත්තිකාරම්	21	72,483,861	25,930,319
ලැබිය යුතු ජංගම බදු		10,736,395	10,736,395
පූර්ව ගෙවීම්		5,620,118	7,696,672
අනෙකුත් මූල්‍ය වත්කම්	22	424,634,213	563,236,520
මුදල් හා මුදලට සමාන දෑ	23	223,854,095	32,609,584
මුළු ජංගම වත්කම්		1,471,563,508	1,258,510,298
මුළු වත්කම්		2,125,748,733	1,998,574,171
ස්කන්ධ හා බැරකම්			
ස්කන්ධ			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	24	144,500,000	95,000,000
රඳවාගත් ඉපැයුම්		345,421,592	559,161,058
මුළු ස්කන්ධ		489,921,592	654,161,058
ජංගම නොවන බැරකම්			
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම	25	126,768,650	111,012,451
රජයේ ප්‍රදාන	26	139,436,288	91,939,603
විලම්බිත බදු බැරකම්	17		
මුළු ජංගම නොවන බැරකම්		266,204,938	202,952,054
ජංගම බැරකම්			
බැංකු අයිරා		228,389,595	92,763,071
සේවාදායක අත්තිකාරම්		144,521,622	131,555,563
විලම්බිත ආදායම	27	70,702,230	69,702,230
අනෙකුත් ගෙවිය යුතු දෑ	28	200,524,492	182,853,759
වායස්ථාපිත ගෙවිය යුතු	29	48,774,772	24,882,281
ප්‍රතිපාදනය හා උපවික වියදම්		676,709,492	639,704,155
මුළු ජංගම බැරකම්		1,369,622,203	1,141,461,059
මුළු ස්කන්ධ හා බැරකම්		2,125,748,733	1,998,574,171

සමාගමේ මෙම මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ අවශ්‍යතා සමග අනුකූල වන බව මම සහතික කරමි .


.....
මූල්‍ය කළමනාකරු

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු වේ.

 අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සහ වෙනුවෙන් අනුමත කොට අත්සන් කරන ලදී.
.....
අධ්‍යක්ෂ


.....
අධ්‍යක්ෂ

දිනය : 2024 පෙබරවාරි 27
කොළඹ

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීමය

පිටු 5 සිට 23 දක්වා ඇති මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අත්‍යවශ්‍ය කොටසක් වේ.

2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශනය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	රඳවාගත් ඉපයුම්	එකතුව
2022 ජනවාරි 01 දිනට ශේෂය	95,000,000	920,725,329	1,015,725,329
වර්ෂය සඳහා ලාභය	-	(361,564,273)	(361,564,273)
2022 දෙසැම්බර් 31 දිනට ශේෂය	95,000,000	559,161,056	654,161,056
වර්ෂය සඳහා ලාභය	-	(213,739,464)	(213,739,464)
කොටස් ප්‍රාග්ධනයට එකතුව	49,500,000		49,500,000
2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	144,500,000	345,421,592	489,921,592

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අවුකිරීම්ය.

පිටුව 5 සිට 23 දක්වා ඇති මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අත්‍යවශ්‍ය කොටසක් වේ.

දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	2023	2022
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ		
බදුකරණයට පෙර ලාභය	(205,344,079)	(370,278,933)
ගැලපීම්		
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්ෂය	127,565,100	69,431,641
දේපළ, පිරිසිදු හා උපකරණ විකිණීමෙන් ලාභය/අලාභය	35,246	122,914
රජයේ ප්‍රදානය ක්‍රමක්ෂය	(13,558,661)	(9,167,188)
ආපසු පොත්වලට ගත් නොගෙවූ ශේෂ	(6,693,184)	284,848
ලියා හරින ලද බොල් ණය	97,668	0
වෙළඳ ගෙවිය යුතු දෑ භානිකරණය සඳහා ප්‍රතිපාදනය	934,414	2,806,754
ලැබිය යුතු දෑ භානිකරණය සඳහා ප්‍රතිපාදනය	-	-
වෙළඳ ලැබිය යුතු දෑවල භානිකරණ අඩුවීම	(14,752,229)	(3,738,796)
වර්ෂය සඳහා පාරිතෝෂික ගාස්තු	57,933,815	41,732,774
ක්ෂයවීම්	129,575,135	131,498,805
විලම්බිත බදු ප්‍රතිපාදනය		(14,992,468)
විනිමය ලාභ	(1,295,013)	(1,109,531)
නොග ලියා හැරීම්	0	0
පොළී ආදායම	(94,931,819)	(64,307,463)
පොළී වියදම	24,334,462	9,399,978
කාරක ප්‍රාග්ධනයේ වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් අලාභය	3,900,855	(208,316,665)
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්		
වට්ටෝරු භාණ්ඩ	(9,103,133)	(7,367,433)
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	(95,432,012)	58,179,696
කාර්ය මණ්ඩල ණය හා අත්තිකාරම්	2,836,052	3,841,192
තැන්පතු හා අත්තිකාරම්	(46,553,542)	(13,236,230)
පූර්ව ගෙවීම්	2,076,554	(1,811,896)
සේවාදායක අත්තිකාරම්	12,966,059	4,314,810
විලම්බිත ආදායම	1,000,000	-
අනෙකුත් ගෙවිය යුතු දෑ	17,670,733	50,052,548
ව්‍යවස්ථාපිත ගෙවිය යුතු	23,892,491	5,380,567
ප්‍රතිපාදනය හා උපවින වියදම්	37,005,337	89,420,724
මෙහෙයුම්වලින් උත්පාදිත මුදල්	(49,740,599)	(19,542,687)
ගෙවන ලද පාරිතෝෂික	(24,295,020)	(18,354,862)
ගෙවන ලද පොළිය	(24,334,462)	(9,399,978)
ගෙවන ලද බදු		(7,533,246)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	(98,370,081)	(54,830,773)
ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ		
දේපළ, පිරිසිදු හා උපකරණ අත්කර ගැනීම	(9,209,787)	(57,898,238)
දේපළ, පිරිසිදු හා උපකරණ විකිණීමෙන් ලැබුණු මුදල්	2,783,383	9,374
නොනිම් ප්‍රාග්ධන වැඩ මත දරන ලද වියදම්	-	-
අස්පාශ්‍ය වත්කම් අත්කර ගැනීම	(134,175,000)	(68,076,000)
අනෙකුත් මූල්‍ය වත්කම්වල ආයෝජන	134,475,233	(221,231,625)
ලැබුණු පොළිය	99,058,893	46,935,967
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ	92,932,722	(300,260,522)
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ		
රජයේ ප්‍රදානය	61,055,346	35,131,786
ගෙවූ ලාභාංශ		
මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා යොදා ගනු ලැබූ ශුද්ධ මුදල්	61,055,346	35,131,786
වර්ෂය තුළ මුදල් හා මුදලට සමාන දෑවල ශුද්ධ වෙනස්කම්	55,617,987	(319,959,509)
වර්ෂය ආරම්භයේ මුදල් හා මුදලට සමාන දෑ	(60,153,487)	259,806,022
වර්ෂය අවසානයේ මුදල් හා මුදලට සමාන දෑ	(4,535,500)	(60,153,487)

විගණන වාර්තාව පිටුව 1

වර්ගත් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම්ය

පිටුව 5 සිට 23 දක්වා ඇති මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි ඒකාබද්ධ කොටසක් වේ

1. ආයතනික තොරතුරු

1.1 වාර්තාකරණ අස්තීත්වය

සීමාසහිත ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී ජාලය ශ්‍රී ලංකාව තුළ රූපවාහිනී නාලිකා දෙකක් සහ ගුවන් විදුලි නාලිකා දෙකක් මෙහෙයවන්නා වූ රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන ආයතනයකි. සමාගමේ ප්‍රධාන කාර්යාලය වික්‍රමසිංහපුර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව යන ලිපිනයෙහි පිහිටා තිබේ. 1987 අංක 23 දරන පනත යටතේ රාජ්‍ය සංස්ථා සහ රජයට අයත් ව්‍යාපාරික ආයතන රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කිරීම ප්‍රකාරව රජයට අයත් ව්‍යාපාරයක් වන සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් සිදුකරනු ලැබූ ව්‍යාපාරය පවරා ගනු පිණිස සීමිත රාජ්‍ය සමාගමක් ලෙස 1992 අප්‍රේල් 27 දින එය සංස්ථාගත කරන ලදී. ඒ අනුව, 2004 වර්ෂය අවසානය වන විට මුළුමණින්ම ක්‍රමක්ෂය කරන ලද රු. 33,861,107/=ක කිර්තිනාමයක් ඇති කරමින් භාණ්ඩාගාරයේ ලේකම්වරයා නිකුත් කරන ලද රු. මිලියන 95ක කොටස් ප්‍රාග්ධනයට අදාළ ගැලපීම හැරුණු විට රජයට අයත් ව්‍යාපාරික ආයතනයේ ගිණුම්වල පෙන්නුම් කරන ශේෂ සමාගමට පවරා ඇත. ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය සඳහා මෙම වසරේදී ලැබුණු රජයේ ප්‍රදානයේ වටිනාකම වූ රු. මිලියන 49.5 ස්කන්ධයට බැර කර ඇත.

1.2 නිකුත් කිරීම සඳහා බලය පැවරූ දිනය

2023 මාර්තු 03 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතයක් ප්‍රකාරව 2022 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලයේ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට බලය පවරන ලදී.

2. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාරාංශය

2.1 පිළියෙළ කිරීමේ පදනම

සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (SLFRSS) ප්‍රකාරව පිළියෙළ කර තිබේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී ඇතැම් තීරණාත්මක ගිණුම්කරණ ඇස්තමේන්තු යොදා ගැනීම අවශ්‍ය වේ. සමාගමේ ගිණුම්කරණ ප්‍රතිපත්ති අදාළ කර ගැනීමේ ක්‍රියාවලියේදී කළමනාකාරිත්වය සිය තීන්දු ක්‍රියාත්මක කිරීම ද අවශ්‍ය වේ. වඩා ඉහළ ප්‍රමාණයක තීරණ හෝ සංකීර්ණතා සම්බන්ධවන්නා වූ හෝ මූල්‍ය ප්‍රකාශනවලට උපකල්පන සහ ඇස්තමේන්තු වැදගත් වන ක්ෂේත්‍රයන් 5 වන සටහනේ හෙළිදරව් කර තිබේ.

මෙම මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය පදනමින් සකස් කර ඇති අතර මූල්‍ය ප්‍රකාශන කෙරෙහි බලපාන්නා වූ උද්ධමනීය සාධක සඳහා ගැලපීම් සිදු නොකර සංගතව ආදේශ කර ඇත. ඒ හැරුණු විට නිර්වචිත ප්‍රතිලාභ බැඳීම, පාරිතෝෂික සූත්‍රය භාවිතා කරමින් ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමවේදය පාදක කර ගනිමින් එහි වත්මන් වටිනාකමට මණිනු ලබයි.

2.2 ගිණුම්කරණ ප්‍රතිපත්තිවල වෙනස්වීම්

පහත දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්තිවල වෙනස්වීම්, අන්‍යාකාරයෙන් සඳහන් කර ඇත්තේ නම් මිස, මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇති කාල සීමාවන්ට සංගතව ආදේශ කර ඇත.

වඩා හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා සහ ප්‍රවර්තන වසර සමග වඩා සන්සන්දනීය වීම පිණිස අදාළ තැන්හිදී, පෙර වසරේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම හා වර්ගීකරණය සංශෝධනය කර ඇත.

2.3 බණ්ඩ වාර්තාකරණය

මෙහෙයුම් බණ්ඩයක් යනු, සමාගමේ අනෙකුත් සංරචක කවරක් හෝ සමග ගනුදෙනු ආශ්‍රිත ආදායම් සහ වියදම් ඇතුළුව එය ආදායම් ඉපයිය හැකි හෝ වියදම් දැරිය හැකි ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල නියැලෙන සමාගමේ සංරචකයකි. බණ්ඩය සඳහා වෙන්කරනු ලැබිය හැකි සම්පත් පිළිබඳ තීරණ ගැනීම සහ එහි කාර්යසාධනය ඇගයීම පිණිස, සියලු මෙහෙයුම් බණ්ඩවල මෙහෙයුම් ප්‍රතිඵල මණ්ඩලය විසින් නිරතුරුව සමාලෝචනය කරනු ලබයි. සමාගම සතු විවිධ නාලිකාවන්ට අනුව මෙහෙයුම් බණ්ඩ වෙන් වශයෙන් සංවිධානය කර කළමනාකරණය කරනු ලබයි. එක් එක් මෙහෙයුම් බණ්ඩයේ ප්‍රතිඵල පිළිබඳ විස්තරාත්මක තොරතුරු 34 වන සටහනේ සපයා ඇත.

2.4 ප්‍රවර්තන ව්‍යාපාරය

ප්‍රවර්තන ව්‍යාපාරයක් ලෙස අබණ්ඩව පැවතීමට සමාගමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය ඇගයීමක් සිදු කර ඇති අතර ඇවර කිරීමට හෝ වෙළඳ කටයුතු නැවැත්වීමට ඔවුන් අදහස් නොකරයි.

2.5 වාර්තාකරණ කාල සීමාවෙන් පසු සිදුවන සිදුවීම්

වාර්තාකරණ දිනයට පසුව සිදුවූ සියළු ප්‍රමාණාත්මක සිදුවීම් සලකා බලා අවශ්‍ය තැන්හිදී මූල්‍ය ප්‍රකාශනයන්හි අදාළ සටහන්වල උචිත ගැලපීම් හෝ හෙළිදරව් කිරීම් සිදුකර ඇත.

2.6 බැඳීම

වාර්තාකරණ කාලසීමාව අවසානයේදී සියලු සැලකිය යුතු බැඳීම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්වල හෙළිදරව් කොට ඇත.

2.7 විදේශ ව්‍යවහාර මුදල්

(අ) ක්‍රියාකාරී සහ ඉදිරිපත්කිරීමේ ව්‍යවහාරික මුදල් ඒකකය

සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනයන්හි ඇතුළත් කර ඇති අයිතම මණ්ඩල ලබන්නේ අස්තීත්වය ක්‍රියාත්මක වන ප්‍රාථමික ආර්ථික පරිසරයේ ව්‍යවහාරික මුදල යොදා ගනිමිනි (ක්‍රියාකාරී ව්‍යවහාරික මුදල). මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සමාගමේ ක්‍රියාකාරී සහ ඉදිරිපත් කිරීමේ ව්‍යවහාරික මුදල වන ශ්‍රී ලංකා රුපියල් වලිනි.

(ආ) ගනුදෙනු සහ ශේෂ

විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු ,ගනුදෙනුව සිදුකළ දිනයන්හිදී පැවති විනිමය අනුපාතය හෝ අයිතම නැවත මිනිනු ලබන අවස්ථාවන්හිදී වටිනාකම යොදාගනිමින් කෘත්‍යාත්මක මුදල් ඒකකයට පරිවර්තනය කරනු ලැබේ. එබඳු ගනුදෙනු බේරුම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සහ විදේශ මුදලින් අභිධාන කර ඇති මූල්‍ය වත්කම් සහ බැරකම් වසර අවසාන විනිමය අනුපාතයන්ට පරිවර්තනය කිරීමේදී ඇතිවන විදේශ විනිමය ලාභ හෝ අලාභ ආදායම් ප්‍රකාශයේ පිළිගනු ලැබේ.

2.8 දේපළ, පිරිසත හා උපකරණ

සියලු දේපළ, පිරිසත සහ උපකරණ මුලින්ම හඳුනාගනු ලබන්නේ වත්කම් ඒවායේ අපේක්ෂිත භාවිතය සඳහා ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒම සඳහා දරන ලද යම් ආනුෂංගික වියදම් ඇතුළුව මිලදී ගැනීමේ පිරිවැය ඇතුළුව මුලින්ම හඳුනාගත් පිරිවැයටය. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, දේපළ, පිරිසත සහ උපකරණ මිනිනු ලබන්නේ සමුච්චිත ක්ෂයවීම් සහ යම් සමුච්චිත භානිකරණ පාඩු අඩු කොට පිරිවැයටය.

ස්ථීර ස්වභාවයේ වත්කම් අත්කර ගැනීම, ව්‍යාප්ත කිරීම හෝ වැඩි දියුණු කිරීම සඳහා දරන ලද තදනන්තර වියදම ප්‍රාග්ධන වියදම් ලෙස සලකනු ලැබේ. අනෙකුත් පිරිවැය වත්කමේ ධාරණ අගයට ඇතුළත් කරනු ලබන්නේ හෝ වෙනම වත්කමක් ලෙස පිළිගනු ලබන්නේ එම අයිතමය තුළ අන්තර්ගත අනාගත ආර්ථික ප්‍රතිලාභ සමාගමට ගලා ඒමට හැකියාවක් ඇත්නම් සහ අයිතමයේ පිරිවැය විශ්වාසනීය ලෙස මැණිය හැකිනම් පමණි. මුලින්ම තක්සේරු කළ කාර්යසාධන ප්‍රමිතියෙන් අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ යථා තත්ත්වයට පත්කිරීම හෝ නඩත්තු කිරීම පිණිස දේපළ, පිරිසත හා උපකරණ අළුත්වැඩියාව හෝ නඩත්තුව සඳහා දරන ලද වියදම්, එසේ දැරූ විටදී වියදමක් ලෙස හඳුනාගනු ලැබේ.

ආරම්භයේදී තක්සේරු කරනු ලැබූ කාර්යසාධන ප්‍රමිතියෙන් අපේක්ෂා කළ අනාගත ආර්ථික ප්‍රතිලාභ යථා තත්ත්වයට පැමිණවීම හෝ පවත්වාගෙන යාම පිණිස දේපළ ,පිරිසත සහ උපකරණ අළුත්වැඩියා කිරීමට හෝ නඩත්තු කිරීමට දරන ලද වියදම ,එලෙස වියදම දැරූ අවස්ථාවේ වියදමක් ලෙස පිළිගනු ලැබේ.

2.8.1 ක්ෂයවීම

ඉඩම් ක්ෂය කරනු නොලැබේ. අනෙකුත් වත්කම් සඳහා ක්ෂය ප්‍රතිපාදන ගණනය කරනු ලබන්නේ සරල රේඛීය ක්‍රමය භාවිතා කරමින් එම වත්කම්වල ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලය පුරා ඒවායේ පිරිවැය වෙන්කිරීමටය. ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය පහත දැක්වෙන පරිදි වේ.

ක්ෂය	ප්‍රයෝජනවත් වර්ෂ ගණන
ගොඩනැගිලි	20
පිරිසත හා යන්ත්‍රෝපකරණ	02-15
දෘශ්‍ය සංඛ්‍යාත උපකරණ	04-08
ලී බඩු හා උපාංග	08
සම්ප්‍රේෂක	08
රථ වාහන	04
පුස්තකාල පොත්	04
මෙවලම්	04
කර්‍යාල උපකරණ	04

හැම වාර්තාකරණ කාල සීමාවක් අවසානයේදීම, උචිත නම් වත්කමේ අවශිෂ්ඨ වටිනාකම් ප්‍රයෝජ්‍ය ආයු කාල සහ ක්ෂයකිරීමේ ක්‍රමවේදය සමාලෝචනය කොට ගලපනු ලැබේ. වත්කමක ධාරණ අගය එහි ඇස්තමේන්තුගත අයකර ගත හැකි මුදලට වඩා වැඩි වන්නේ නම්, වත්කමේ ධාරණ අගය වහාම ලියා හරිනු ලැබේ..

දේපළ, පිරිසත හා උපකරණ බැහැර කිරීම මත ලාභය හෝ අලාභය නිශ්චය කරනු ලබන්නේ ලත් මුදල සහ ධාරණ වටිනාකම සමග සැසඳීමෙන් වන අතර ලාභ/(අලාභ) විස්තීරණ ආදායම් ප්‍රකාශයේ හඳුනාගනු ලැබේ.

2.8.2 නොනිම් ප්‍රාග්ධන වැඩ

නොනිම් ප්‍රාග්ධන වැඩ යනු වත්කමක් ඉදිකිරීමකට සෘජුවම ආශ්‍රිත ද්‍රව්‍යමය පිරිවැය සහ අනෙකුත් පිරිවැය වේ. නොනිම් වැඩ එය සාරානුකූලව සම්පූර්ණ කරනු ලැබූ විටදී සහ එහි අපේක්ෂිත භාවිතය සඳහා සූදානම් විටදී අදාළ වත්කම් ගිණුම්වලට මාරුකරනු ලැබේ.

2.8.3 අස්පාශ්‍ය වත්කම්

අ) පරිගණක මෘදුකාංග

වත්කමට ආරෝපණය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගලා ඒම අපේක්ෂා කරන්නේ නම් සහ වත්කමේ පිරිවැය විශ්වාසනීය ලෙස මැණිය හැකි නම් පරිගණක මෘදුකාංග අස්පාශ්‍ය වත්කමක් සේ පිළිගනු ලැබේ. අත් කර ගනු ලැබූ

අස්පාශ්‍ය වත්කම් සමුච්චිත ක්‍රමක්ෂය සහ කිසියම් සමුච්චිත භානි අලාභ අඩුකර ප්‍රකාශ කරනු ලැබේ. මෙම පිරිවැය ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය වන වසර 5 ක කාලයක් පුරා ක්‍රමක්ෂය කරනු ලැබේ.

ආ) විකාශන අයිතිය

වත්කමට ආරෝපණය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගලා ඒමේ තත්ත්වයන් තිබේ නම් සහ වත්කමේ පිරිවැය විශ්වාසනීය ලෙස මැනිය හැකි නම් විකාශන අයිතිය සඳහා බලපත්‍ර අස්පාශ්‍ය වත්කමක් සේ පිළිගනු ලැබේ. අස්පාශ්‍ය වත්කමක් සමුච්චිත ක්‍රමක්ෂය හා සමුච්චිත භානිකරණ අලාභ අඩුකොට පිරිවැයට දක්වනු ලැබේ. මෙම පිරිවැය හඳුනාගත් ආශ්‍රිත ආදායමේ ප්‍රමාණයට මෙම පිරිවැය ක්‍රමක්ෂය කරනු ලැබේ.

විකාශන අයිතියේ වියදම්වලින් 90%ක් පළමුව විකාශනය කිරීම
විකාශන අයිතියේ වියදම්වලින් 10% ක් දෙවනුව විකාශනය කිරීම

2.8.4 මූල්‍ය නොවන වත්කම් භානිකරණය

සෑම වාර්තාකරණ කාලසීමාවක් අවසානයේදී, වත්කම් භානියක් වී ඇති බවට යම් ඇගවීමක් ඇත්දැයි යන්න නිශ්චය කිරීම සඳහා සමාගම එහි දේපළ, පිරිසහ හා උපකරණ සහ අස්පාශ්‍ය වත්කම්වල ධාරණ අගයන් සමාලෝචනය කරයි. එවැනි යම් ඇගවීමක් පවතින්නේ නම්, භානිකරණ අලාභයේ ප්‍රමාණය (තිබේ නම් පමණක්) නිශ්චය කිරීම පිණිස වත්කමේ ආපසු අයකරගත හැකි ප්‍රමාණය ඇස්තමේන්තු ගත කරනු ලැබේ. යම් තනි වත්කමක ආපසු අයකර ගත හැකි ප්‍රමාණය තක්සේරු කිරීමට නොහැකි විටදී, සමාගම මුදල් උත්පාදන ඒකක නිශ්චය කරන අතර වත්කම් අයත් මුදල් උත්පාදන ඒකකයන්හි ආපසු අයකර ගත හැකි ප්‍රමාණය ඇස්තමේන්තු කරනු ලැබේ.

ආපසු අයකර ගත හැකි වටිනාකම යනු විකිණීම සඳහා පිරිවැය අඩුකොට සාධාරණ වටිනාකම සහ භාවිතයේදී වටිනාකම අතුරින් වඩා ඉහළ අගය වේ. භාවිතයේ ඇති වටිනාකම තක්සේරු කිරීමේදී, මුදලේ කාලීන අගයේ වත්මන් වෙළඳපොළ තක්සේරු පිළිබිඹු කෙරෙන පූර්ව බදු වට්ටම් අනුපාතයක් යොදා ගනිමින් ඒවායේ වත්මන් වටිනාකමට ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ සහ අනාගත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු ගලපා නොමැති වත්කම්වලට විශේෂිත වූ අවදානම් වට්ටම් කරනු ලබයි.

වත්කමක ආපසු අයකර ගත හැකි වටිනාකම සහ මුදල් ජනන ඒකක ධාරණ අගය එහි ධාරණ වටිනාකමට වඩා අඩු බවට ඇස්තමේන්තු කර ඇත්නම්, වත්කමේ සහ මුදල් ජනන ඒකකවල ධාරණ අගය ආපසු අයකර ගත හැකි ප්‍රමාණයට අඩුකරනු ලැබේ. විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ භානිකරණ අලාභයක් වහාම හඳුනාගනු ලැබේ.

2.9 මූල්‍ය වත්කම්

(අ) වර්ගීකරණය

ආරම්භක හඳුනාගැනීමේදී සමාගම එහි මූල්‍ය වත්කම් නිශ්චය කරන අතර පහත පරිදි එහි මූල්‍ය වත්කම් වර්ගීකරණය කරනු ලැබේ.

- I. ණය හා ලැබිය යුතු දෑ
- II. විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්

I. ණය හා ලැබිය යුතු දෑ

ණය සහ ලැබිය යුතු දෑ සක්‍රීය වෙළඳපොළක මිල ගණන් ඉදිරිපත් කර නොමැති ස්ථාවර සහ නිශ්චයනීය ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. ජංගම නොවන වත්කම් ලෙස වර්ගීකරණය කරනු ලැබූ වාර්තාකරණ කාල සීමාව අවසානයෙන් පසුව මාස 12 කට වඩා වැඩි කල්පිරීම් හැරුණු විට, ණය හා ලැබිය යුතු දෑ ජංගම වත්කම්වල ඇතුළත් කරනු ලැබේ. සමාගමේ ණය සහ ලැබිය යුතු දෑ වාර්තාකරණ කාලසීමාව අවසානයේදී සමාගමේ ණය හා ලැබිය යුතු දෑ ආයතනික ණය, අත්තිකාරම් මුදල් හා මුදලට සමාන දෙයින් සමන්විත වේ.

II. විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්

විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් වනුයේ මෙම කාණ්ඩයේ වර්ගීකරණ කර ඇති හෝ වෙනත් කිසිම කාණ්ඩයක වර්ගීකරණය කර නොමැති ව්‍යුත්පන්න නොවන දෑ වේ. වාර්තාකරණ කාල සීමාව අවසානයේ මාස 12ක් තුළ ආයෝජනය කළ පිරිත්තේ නම් හෝ බැහැර කිරීමට කළමනාකරණය අදහස් කරන්නේ නම් මිස ඒවා ජංගම නොවන වත්කම්වල ඇතුළත් කරනු ලැබේ. විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නොකැඳවූ දිගු කාලීන ආයෝජන සහ ණය සුරැකුම්පත්වලින් සමන්විත වේ.

(ආ) හඳුනාගැනීම සහ මූලික මැණීම

ණය හා ලැබිය යුතු දෑ ලෙස වර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම් සමාගම ගනුදෙනුව ආරම්භ කළ දිනයට හඳුනාගනු ලැබේ. අනෙකුත් මූල්‍ය වත්කම් පිළිගනු ලබන්නේ මූල්‍ය සාධන පත්‍රයේ ගිවිසුම්කර ප්‍රතිපාදනයන්ට සමාගම පාර්ශවකරුවකු වූ වෙළඳ දිනයටය.

මූල්‍ය වත්කමක් මුලින්ම මණිනු ලබන්නේ සාධාරණ වටිනාකමට සහ සාධාරණ වටිනාකමට මණිනු නොලබන වත්කමක් වන විටදී ගනුදෙනු පිරිවැයට සෘජුවම ආරෝපණය ලාබය හෝ පාඩුව මගිනි.

මූල්‍ය වත්කමකින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය කල් ඉකුත් වූ විට හෝ පවරනු ලැබූ විටදී සහ මූල්‍ය වත්කමේ සියලු අවදානම්, පරිදාන සහ හිමිකාරිත්වය සමාගම සාරානුකූලව පවරනු ලැබ ඇති විටදී මූල්‍ය වත්කම්වල හඳුනාගැනීම ඉවත් කරනු ලැබේ.

(ඇ) තදනන්තර මැණීම

I. ණය හා ලැබිය යුතු දෑ

මූලික පිළිගැනීමෙන් අනතුරුව, ණය හා ලැබිය යුතු දෑ මණිනු ලබන්නේ හානි අඩුකොට සඵල පොළී ක්‍රමවේදය භාවිතා කරමින් තදනන්තරව ක්‍රමක්ෂිත පිරිවැයටය.

II. විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම්

මූලික පිළිගැනීමෙන් අනතුරුව, විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම් මණිනු ලබන්නේ හානිකරණ සඳහා ප්‍රතිපාදන අඩුකොට සාධාරණ වටිනාකමටය.

(ඈ) මූල්‍ය වත්කම් හානිකරණය

I. ක්‍රමක්ෂිත පිරිවැයට පවත්වා ගනු ලැබූ වත්කම්

සෑම වාර්තාකරණ කාලසීමාවක් අවසානයේදීම මූල්‍ය වත්කමක් හානිවීමේ වාස්තවික සාක්ෂි ඇත්දැයි සමාගම තක්සේරු කරයි. මූල්‍ය වත්කමක් හානිවී, හානි අලාභ දැරීමට සිදුවනුයේ වත්කම් ආරම්භක පිළිගැනීමෙන් පසුව සිදුවන තනි හෝ බොහෝ සිද්ධීන්හි (හානි සිද්ධියක්) ප්‍රතිඵලයක් ලෙස හානියක් සිදුව ඇති බවට වාස්තවික සාක්ෂි ඇත්නම් සහ එම හානි සිද්ධිය (හෝ සිද්ධි) මූල්‍ය වත්කමෙහි ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්ට විශ්වාසනීය ලෙස මිණිය හැකි බලපෑමක් ඇති කරන්නේ නම් පමණි.

ක්‍රමක්ෂිත පිරිවැයට රැගෙන යනු ලැබූ ණය සහ ලැබිය යුතු දේ සඳහා, හානියේ ප්‍රමාණය මණිනු ලබනුයේ වත්කමෙහි ධාරණ මුදල සහ මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොළී අනුපාතයට වටිටම් කරන ලද ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි (දැරීමට සිදුව නොමැති අනාගත ණය අලාභ හැර) වත්මන් වටිනාකම අතර වෙනස ලෙසයි. මූල්‍ය වත්කම්වල ධාරණ අගය අඩු කර හානියේ වටිනාකම විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලැබේ. තදනන්තර කාල සීමාවකදී, හානිකරණ අලාභයේ ප්‍රමාණය අඩු වේ නම් සහ හානිකරණය හඳුනාගැනීමෙන් පසුව සිදුවන සිදුවීමකට එම අඩුවීම වාස්තවිකව සම්බන්ධ කිරීමට හැකි නම්, කළින් හඳුනාගත් හානිකරණ අලාභයේ ප්‍රතිවර්තනය විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලැබේ. ආයතනික ණය ලැබිය යුතු දෑ හානිකරණය සඳහා තනි තනිව තක්සේරු කරනු ලැබේ.

II විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්

සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේදීම මූල්‍ය වත්කමක් හානිවීමේ වාස්තවික සාක්ෂි ඇත්දැයි සමාගම තක්සේරු කරයි. නොකැඳවූ ස්කන්ධ ආයෝජන සඳහා, ආයෝජනයේ වටිනාකම එහි පිරිවැයට අඩුවෙන් සැලකිය යුතු ලෙස හෝ දීර්ඝ කාලීනව අඩුවීම වත්කම හානි වී ඇති බවට වාස්තවික සාක්ෂියක් වේ. නොකැඳවූ ආයෝජන සම්බන්ධයෙන් එවැනි සාක්ෂි පවතින්නේ නම්, මූල්‍ය වත්කමේ ධාරණ අගය සහ සමාන මූල්‍ය වත්කමක් සඳහා වත්මන් වෙළෙඳපොළ ඉපයුම් අනුපාතිකයට වටිටම් කරනු ලැබූ ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි වත්මන් වටිනාකම අතර වෙනස හානිකරණ අලාභය ගණනය කරනු ලැබේ. එවැනි හානිකරණ අලාභ ප්‍රතිවර්ත කරනු නොලැබේ.

2.10 වෙළෙඳ ලැබිය යුතු දෑ

වෙළෙඳ ලැබිය යුතු දෑ යනු සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලදී විකුණනු ලැබූ භාණ්ඩ හෝ ඉටුකරනු ලැබූ සේවාවන් වෙනුවෙන් ලැබිය යුතු මුදල් වේ. එක් වසරක් හෝ ඊට අඩු කාලයක් තුළ එකතුව අපේක්ෂා කරනු ලබන්නේ නම් (හෝ ව්‍යාපාරයේ සමාන්‍ය මෙහෙයුම් වක්‍රය තුළ) ඒවා ජංගම වත්කම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. එසේ නොමැතිනම් ඒවා ජංගම නොවන වත්කම් ලෙස ඉදිරිපත් කරනු ලැබේ.

වෙළෙඳ ලැබිය යුතු දෑ මුලින්ම සාධාරණ වටිනාකමට හඳුනාගනු ලබන අතර අනතුරුව කෙටි කාලයක් තුළ ලැබීමට අපේක්ෂා කරන බැවින් හානිකරණ ප්‍රතිපාදන අඩුකොට ගනුදෙනු මිලට (මුල් ඉන්වොයිසි වටිනාකම) මණිනු ලැබේ.

ලැබිය යුතු දෑ පිළිබඳ මුල් නියමයන් ප්‍රකාරව අයවිය යුතු සියලු මුදල් ප්‍රමාණ සමාගමට එකතු කර ගැනීමට නොහැකි විය හැකි බවට වාස්තවික සාක්ෂි ඇති විටදී වෙළෙඳ අයවිය යුතු දේවල හානිවීම සඳහා ප්‍රතිපාදනයක් ස්ථාපිත කෙරේ. ණය ගැනියා මුහුණ දෙන සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා, ණයගැනියා බුන්වත් බවට පත්වීම හෝ මූල්‍ය ප්‍රතිසංවිධානය සඳහා ඇති ඉඩකඩ ආදිය වෙළෙඳ ලැබිය යුතු දෑ දුර්වල වී ඇති බවට දර්ශකයක් වශයෙන් සලකනු ලැබේ. දීමනා ගිණුමක් භාවිතා කිරීම මගින් වත්කමේ ධාරණ වියදම අඩුකරනු ලබන අතර විස්තීරණ ආදායම් ප්‍රකාශයේ බෙදාහැරීමේ පිරිවැය තුළ පාඩු මුදල පිළිගනු ලැබේ.

වෙළෙඳ ලැබිය යුතු මුදලක් ලබා ගැනීමට නොහැකි වන විටදී ලැබිය යුතු වෙළෙඳ මුදල් සඳහා දීමනා ගිණුමෙන් එය කපා හරිනු ලැබේ. කළින් ලියා හරින ලද මුදල් තදනන්තරව ආපසු අයකර ගැනීම් විස්තීරණ ආදායම් ප්‍රකාශයේ බෙදා හැරීමේ පිරිවැයට බැරකරනු ලැබේ.

වැදගත් වෙළෙඳ ලැබිය යුතු දෑ හානිකරණය සඳහා තනි තනිව තක්සේරු කරනු ලබන අතර වැදගත් නොවන වෙළෙඳ ලැබිය යුතු දෑ හානිකරණය සඳහා සාමූහික පදනමින් තක්සේරු කරනු ලැබේ.

වෙළෙඳ ලැබිය යුතු දෑ තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන ආදර්ශය හා පදනම පහත දැක්වෙන පරිදි වේ.

(අ) කේවළ ඇගයීම් ආදර්ශය: හානිකරණ අලාභය ගණනය කිරීම සඳහා පහත දැක්වෙන වර්ගයන්හි වෙළෙඳ ලැබිය යුතු දෑ තනි තනිව සමාලෝචනය කරනු ලැබේ.

- i. රාජ්‍ය ආයතන: භානිකරණය සඳහා වාස්තවික සාක්ෂි ඇත්නම් පමණක් 100% ප්‍රතිපාදනය
- ii. වාණිජ සේවාදායකයන් වැදගත් සේවාදායකයන් - භානිකරණය සඳහා වාස්තවික සාක්ෂි ඇත්නම් පමණක් 100% ප්‍රතිපාදනය

(ආ) සාමූහික ඇගයීම් ආදර්ශය: භානිකරණ අලාභය ගණනය කිරීම සඳහා පහත දැක්වෙන වර්ගයන්හි වෙළඳ ලැබිය යුතු දෑ සාමූහිකව සමාලෝචනය කරනු ලැබේ.

- i. වාණිජ සේවාදායකයන් වැදගත් නොවන සේවාදායකයන්- සම්භාවිතා ආදර්ශය

2.11 වට්ටෝරු භාණ්ඩ

වට්ටෝරු භාණ්ඩ ප්‍රකාශ කර ඇත්තේ පිරිවැයටය. හරිත සාමාන්‍ය ක්‍රමවේදය මගින් පිරිවැය නිශ්චය කරනු ලැබේ. අමතර කොටස්, ලිපිද්‍රව්‍ය, ඉන්ධන හා ලිහිසි තෙල් ආදියෙන් වට්ටෝරු භාණ්ඩ සමන්විත වේ. වට්ටෝරු භාණ්ඩ ඇත්තේ පරිභෝජනයට මිස නැවැත්වී විකිණීම සඳහා නොවේ.

2.12 මුදල් හා මුදල් හා සමාන දෑ

මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මුදල් හා මුදල් හා සමාන දෑ යන්නට අනුකූල මුදල්, ඉල්ලු වට ලබාගැනීම සඳහා බැංකුවේ රඳවා ඇති තැන්පතු, මාස තුනක් හෝ ඊට අඩු මුදල් කල්පිරීම් සහිත අනෙකුත් කෙටිකාලීන ඉහළ ද්‍රවශීලී ආයෝජන ඇතුළත් වේ.

2.13 කොටස් ප්‍රාග්ධනය

කොටස් ප්‍රාග්ධනය ඒකාබද්ධ අරමුදලින් ගෙවනු ලබන අතර සාමාන්‍ය කොටස් ස්කන්ධ ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

2.14 මූල්‍ය වගකීම්

සමාගම මූල්‍ය වගකීම් අනෙකුත් මූල්‍ය වගකීම්වලට වර්ගීකරණය කරයි. සමාගමේ අනෙකුත් මූල්‍ය වගකීම්වලට අනෙකුත් ගෙවිය යුතු දෑ, පොළී දරන ණය සහ ආශ්‍රිත පාර්ශ්වවලින් ලැබීමට නියමිත මුදල් ඇතුළත් වේ. අනෙකුත් මූල්‍ය වගකීම් මුලින්ම සාධාරණ වටිනාකම සහ සෘජුවම ආරෝපණීය ගනුදෙනු පිරිවැයට හඳුනාගනු ලබයි. මූලික හඳුනාගැනීමෙන් පසුව සඵල පොළී ක්‍රමවේදය භාවිතා කරමින් ක්‍රමයෙන් පිරිවැයට මෙම මූල්‍ය වගකීම් මණ්ඩලීය ලැබේ. ගිවිසුම්කර බැඳීම් ගෙවා නිම කළ විටදී, අවලංගු කළ විටදී හෝ කල් ඉකුත් වූ විටදී මූල්‍ය වගකීමක් හඳුනාගැනීමෙන් ඉවත් කරනු ලැබේ.

2.15 ණය ගැනුම්

දරන ලද ගනුදෙනු පිරිවැය අඩු කොට සාධාරණ වටිනාකමට ණය ගැනුම් මුලදී හඳුනාගනු ලැබේ. ණය ගැනුම් පසුකාලීනව ක්‍රමයෙන් පිරිවැයට දක්වනු ලබන අතර ලත් මුදල (ගනුදෙනු පිරිවැය අඩු කොට) සහ මිදවුම් වටිනාකම අතර යම් වෙනසක් සඵල පොළී ක්‍රමවේදය භාවිතා කරමින් ණය ගැනුම් කාල පරිච්ඡේදය පුරා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලබයි.

ණය ගැනුම් පිරිවැය ඒවා දරන ලද කාල පරිච්ඡේදය තුළ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලැබේ.

2.16

ජංගම සහ විලම්භිත බදු

මෙම කාලසීමාව තුළ බදු වියදම් සමන්විත වන්නේ ජංගම සහ විලම්භිත බදුවලිනි. ආදායම් ප්‍රකාශය තුළ බදු පිළිගනු ලබන්නේ අනෙකුතු විස්තීර්ණ ආදායම්වල හෝ සෘජුවම ස්කන්ධ ගණන් ගනු ලබන අයිතම්වලට ඒවා අදාළ වන ප්‍රමාණයට හැර ඉතිරි ප්‍රමාණයටය. මෙහිදී පිළිවෙලින් අනෙකුත් විස්තීර්ණ ආදායම්වල හෝ සෘජුවම ස්කන්ධවල ද බදු හඳුනාගනු ලැබේ.

අ) ජංගම බදුකරණය

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ සහ එහි සංශෝධනවල විධිවිධාන අනුව සමාගමට ජංගම බදු බැරකම් ඇතිවේ. සැබෑ බැරකම් පිළිබිඹු කරන්නක් වශයෙන් කළමනාකාරිත්වය විශ්වාස කරන යටේත්ත ප්‍රතිපාදන යොදා ගනිමින් මූල්‍ය ප්‍රකාශවල මේ බැරකම් සඳහා ප්‍රතිපාදන සපයනු ලැබේ.

ආ) විලම්භිත ආදායම් බද්ද

වත්කම් සහ බැරකම්වල බදු පදනම සහ මූල්‍ය වාර්තාකරණ කාර්යයන් සඳහා ඒවායේ ධාරණ වටිනාකම අතර ශේෂපත්‍ර දිනට ඇති තාවකාලික වෙනස්කම් මත ශේෂ පත්‍ර ක්‍රම වේදය භාවිතා කරමින් විලම්භිත බදු පිළිගනු ලැබේ. වාර්තාකරණ දිනය වන විට පනවා ඇති හෝ සන්නාවිව පැනවීමට ඉඩ ඇති නීති මත පදනම්ව තාවකාලික වෙනස්කම් ප්‍රතිවර්තනය වන විටදී යොදා ගැනීමට අපේක්ෂා කරන ලබන බදු අනුපාතයන්ට විලම්භිත බදු ගණනය කෙරේ.

විලම්භිත බදු වත්කම් පිළිගනු ලබන්නේ තාවකාලික වෙනස්කම් උපයෝජනය සඳහා යොදාගත හැකි අනාගත බදු අය කළ හැකි ලාභ ඇතිවිය හැකි තාක් දුරට පමණි. එක් එක් වාර්තාකරණ දිනයට විලම්භිත බදු වත්කම් සමාලෝචනය කරනු ලබන අතර ආශ්‍රිත බදු ප්‍රතිලාභ උපලබ්ධි වීම තවදුරටත් සිදු නොවිය හැකි ප්‍රමාණයට අඩුකරනු ලැබේ.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ දිනට පනවනු ලැබ ඇති හෝ සන්නිවේදන පනවනු ලැබ ඇති බදු අනුපාත සහ බදු නීති මත පදනම්ව, වත්කම් උපලබ්ධි වූ හෝ බැරකම් පියවනු ලැබූ වර්ෂයට අදාළ කර ගැනීමට අපේක්ෂා කරනු ලබන බදු අනුපාතයන්ට අනුව විලම්බිත බදු වත්කම් සහ බැරකම් ගණනය කරනු ලැබේ.

ජංගම බදු බැරකම් සහ වත්කම් හිලව් කිරීම පිණිස නෛතිකව බලාත්මක කළ යුතු හිමිකම්ක් වේ නම් සහ එම බදු අයකළ හැක අස්තීත්වයට එහි බදු අධිකාරීන් විසින්ම අයකරනු ලබන අදායම් බදුවලට ඒවා අදාළ වන්නේ නම් විලම්බිත බදු වත්කම් සහ බැරකම් හිලව් කරනු ලැබේ.

2.17 සේවක ප්‍රතිලාභ

අ) නිර්වචිත ප්‍රතිලාභ බැඳීම

නිර්වචිත ප්‍රතිලාභ සැලැස්මට අදාළව සමාගමේ බැඳීම වනුයේ වාර්තාකරණ කාලසීමාව අවසානයේදී නිර්වචිත ප්‍රතිලාභ බැඳීමේ වත්මන් වටිනාකමයි. නිර්වචිත ප්‍රතිලාභ බැඳීමේ වත්මන් වටිනාකම ගණනය කරනු ලබන්නේ ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමවේදය භාවිතා කරමින් ස්වාධීන ආයුගණකවරුන් විසිනි. නිර්වචිත ප්‍රතිලාභ බැඳීමේ වත්මන් වටිනාකම නිර්ණය කරනු ලබන්නේ වත්මන් හා අනාගත කාලපරිච්ඡේදයන් සඳහා සේවකයන්ගේ සේවය වෙනුවෙන් ඔවුන් උපයා ඇති ඇස්තමේන්තුගත අනාගත ප්‍රතිලාභ වට්ටම් කිරීම මගිනි.

අත්දැකීම් ගැලපුම්වලින් මතු වන ආයුගණක ලාභ හෝ අලාභ සහ ආයුගණක උපකල්පනවල වෙනස්කම් ඒවා පැන නගින කාලසීමාවන් තුළ අනෙකුත් විස්තීරණ ආදායම් ස්කන්ධ වෙත බැර කරනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත් ප්‍රමාණ වාර්තාකරණ කාලසීමාව අවසානයේදී නිශ්චය කරනු ලබන ප්‍රමාණයන්ගෙන් සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නම් නිර්වචිත ප්‍රතිලාභ බැඳීම සමාගම නැවත මණිනු ඇත.

අතීත සේවා පිරිවැය විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ එකෙණෙහිම හඳුනාගනු ලැබේ. විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම සඳහා බාහිරින් අරමුදල් සපයනු නොලැබේ.

ආ) නිර්වචිත දායකත්ව සැලසුම්

සමාගමේ සියලුම සේවකයන් සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකයන් වන අතර ඒ සඳහා එම සේවකයන්ගේ මූලික හා ඒකාබද්ධ වෙනත්යෙන් හෝ වැටුපෙන්, ජීවන වියදම් දීමනාවෙන් සහ අනෙකුත් සියලු දීමනාවලින් පිළිවෙලින් 15% සහ 3% ක් සේවා යෝජකයන් දායක කරයි.

2.18 රජයේ ප්‍රදාන

ප්‍රදානයට අදාළ කොන්දේසිවලට සමාගම අනුකූල වන බවට සහ ප්‍රදානය ලැබෙන බවට සාධාරණ සහතිකයක් ඇත්නම් රජයේ ප්‍රදාන ඒවායේ සාධාරණ වටිනාකමට පිළිගනු ලැබේ.

පිරිවැය ආශ්‍රිත රජයේ ප්‍රදාන, එම ප්‍රදාන ලැබුණු විටදී විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලැබේ.

දේපල, පිරිසහ සහ උපකරණ සහ ජීව විද්‍යාත්මක වත්කම්වලට අදාළ ප්‍රදාන විලම්බිත ආදායමක් ලෙස ජංගම නොවන වගකීම්වල ඇතුළත් කරනු ලබන අතර ආශ්‍රිත වත්කම්වල අපේක්ෂිත ආයු කාලය පුරා සරල රේඛීය පදනමක් මත ආදායම් ප්‍රකාශයට බැර කරනු ලැබේ.

2.19 ප්‍රතිපාදන

අතීත සිදුවීම්ක ප්‍රතිඵලයක් ලෙස වත්මන් නෛතික හෝ සම්මුතික බැඳීමක් සංස්ථාව සතු විටදී එම බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ මුර්තිමත් කරමින් සම්පත් ගලා යාමක් අවශ්‍ය වීම සිදුවිය හැකි විටකදී සහ බැඳීමේ වටිනාකමට විශ්වසනීය ඇස්තමේන්තුවක් සිදු කළ හැකි විටදී ප්‍රතිපාදන හඳුනාගනු ලැබේ.

වත්මන් බැඳීම හා ආශ්‍රිත අවදානම් හා අවිනිශ්චිතතා ඇතුළුව වාර්තාකරණ දිනයේදී පවතින වඩාත්ම විශ්වාසය තැබිය හැකි සාක්ෂි මත පදනම්ව, වත්මන් බැඳීම පියවීම පිණිස අවශ්‍ය ඇස්තමේන්තුගත වියදමට ප්‍රතිපාදන මණිනු ලැබේ.

2.20 අසම්භාව්‍ය බැරකම් සහ අසම්භාව්‍ය වත්කම්

අසම්භාව්‍ය බැරකමක් යනු සමාගමේ පාලනයෙන් පරිබාහිර වන අවිනිශ්චිත අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක් හට ගැනීම හෝ හට නොගැනීම මගින් සිය පැවැත්ම සනාථ වන අතීත සිදුවීම්වලින් හෝ එකී බැඳීමෙන් නිදහස් වීම සඳහා සම්පත් බැහැරට ගලා යාමක් සිදුවීමේ හැකියාවක් නැති නිසා පිළිනොගැනෙන වර්තමාන බදීමකින් හෝ පැන නැගීමට හැකියාවක් ඇති බැඳීමකි.

විශ්වසනීය ලෙස මැනිය නොහැකි බැරකමක් පවතින අතීතයින් දුර්ලභ අවස්ථාවලදී ද බැරකමක් හඳුනා නොගන්නා නමුත් එවැන්නක පැවැත්ම මූල්‍ය ප්‍රකාශවලින් අනාවරණය කරයි. අසම්භාව්‍ය බැරකමක් සමාගම පිළිනොගන්නා නමුත් එය පැවතීම මූල්‍ය ප්‍රකාශනයන්හි අනාවරණය කරනු ලැබේ.

අසම්භාව්‍ය වත්කමක් යනු සමාගමේ පාලනයෙන් පරිබාහිර අවිනිශ්චිත අනාගත සිදුවීම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හට ගැනීමෙන් සිය පැවැත්ම සනාථ වන අතීත සිදුවීම්වලින් පැන නැගීමට ඉඩ ඇති වත්කමකි. සමාගම අවිනිශ්චිත වත්කම් හඳුනා

නොගන්නා නමුත් ආර්ථික ප්‍රතිලාභ ඇතුළට ගලා ඒම සිදුවිය හැකි වුවත් එය සැබවින්ම ස්ථිර නොවන අවස්ථාවලදී එවැනි දේවල පැවැත්ම අනාවරණය කරයි.

2.21 වෙළඳ ගෙවිය යුතු දෑ

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලදී සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නා ලද භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් ගෙවීම් කිරීමට ඇති බැඳීමය. ගෙවීම් කළ යුතු වන්නේ වසරක් තුළ හෝ ඊට අඩු කාලයක් තුළ නම් (හෝ ඊට වඩා කාලය දිගුවේ නම් ව්‍යාපාරයේ සාමාන්‍ය මෙහෙයුම් වක්‍රය තුළදී) ගෙවිය යුතු ගිණුම් ජංගම බැරකමක් වශයෙන් වර්ගීකරණය කරනු ලැබේ. එසේ නොමැති නම් ඒවා ජංගම නොවන බැරකම් ලෙස ඉදිරිපත් කරනු ලැබේ.

වෙළඳ ගෙවිය යුතු දෑ ආරම්භයේදී සාධාරණ අගයට පිළිගනු ලබන අතර අනතුරුව, කෙටි කාලයක් තුළ ගෙවීමට අපේක්ෂා කරන නිසා එහෙයින් මුදලේ වටිනාකම නොවැදගත් වන නිසා මුල් ඉන්වොයිසියේ ප්‍රමාණයට සඵල පොළී ක්‍රමවේදය භාවිතා කරමින් ක්‍රමක්ෂිත පිරිවැයට මණිනු ලැබේ.

2.22 කල්බදු

හිමිකාරීත්වයේ අවදානම් හා පරිදානවල සැලකිය යුතු කොටසක් කල්බදුකරු විසින් රඳවා ගන්නා කල්බදු මෙහෙයුම් කල්බදු ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මෙහෙයුම් කල්බදු යටතේ සිදුකරන ගෙවීම් (කල්බදුකරුගෙන් ලැබෙන යම් දිරිදීමනා අඩු කොට) සරල මාර්ගික පදනමක් මත කල්බදු කාලපරිච්ඡේදය පුරා ආදායම් ප්‍රකාශය තුළ වියදමක් ලෙස දක්වා ඇත.

සමාගම දේපළ, පිරිසත හා උපකරණ කල්බදු ගනියි. කල්බදු ගත් අයිතමවල හිමිකමට ආනුෂංගික සියලු අවදානම් සහ ප්‍රතිලාභ සැළකිය යුතු ලෙස සමාගමට පවරන්නා වූ මූල්‍ය කල්බදු මත ලබාගත් දේපළ, පිරිසත හා උපකරණ කල්බද්ද ආරම්භයේදී කල්බදු ගත් දේපලේ සාධාරණ වටිනාකමට හෝ වඩා අඩුනම් සමුච්චිත ක්ෂයවීම අඩුකොට ආරම්භයේදී අවම කල්බදු ගෙවීමේ වටිනාකමේ වර්තමාන අගයට ප්‍රාග්ධනිත කරනු ලැබේ.

එක් එක් කල්බදු ගෙවීම් බැරකම සහ මූල්‍ය ගාස්තු අතර බෙදා වෙන්කරනු ලැබේ. අනුරූපී කුලී බැඳීම්, මූල්‍ය ගාස්තු අඩුකොට අනෙකුත් දිගුකාලීන ගෙවිය යුතු දෑ වල ඇතුළත් කරනු ලැබේ. මූල්‍ය පිරිවැයෙහි පොලී මූලිකාංගය, එක් එක් කාලසීමාව සඳහා බැරකමේ ඉතිරි ශේෂය මත නියත ආවර්තිත පොලී අනුපාතයක් නිපැයීම පිණිස බදු කාලසීමාව පුරා ආදායම් ප්‍රකාශනයේ සටහන් කරනු ලැබේ. මූල්‍ය කල්බදු යටතේ අත්කර ගත් දේපළ, පිරිසත හා උපකරණ වත්කමේ ප්‍රයෝජනවත් ආයු කාලය සහ කල්බදු කාල සීමාව යන දෙකින් වඩා අඩු කාලය පුරා ක්‍රමක්ෂය කරනු ලැබේ.

3 විස්තීරණ ආදායම

3.1 ආදායම හඳුනාගැනීම

ලැබුණු හෝ ලැබිය යුතු ප්‍රතිෂ්ඨාවේ සාධාරණ වටිනාකමට අනුව ආදායම මණිනු ලබන අතර සපයන ලද සේවා සඳහා ලැබිය යුතු මුදල් ප්‍රමාණ පෙන්නුම් කරන අතර අගය එකතු කළ බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අඩුකොට ප්‍රකාශ කරනු ලැබේ. ආදායම් ප්‍රමාණ විශ්ලේෂණීය ලෙස මැණිය හැකි විටදී; අනාගත ආර්ථික ප්‍රතිලාභ සමාගම වෙත ප්‍රවාහය වීමට ඉඩ ඇති විටදී; සහ සමාගමේ එක් එක් ක්‍රියාකාරකම සඳහා නිශ්චිත නිර්ණායක සපුරා ඇති විටදී සමාගම ආදායම පිළිගනියි.

සපයනු ලැබූ එක් එක් හඳුනාගත් ප්‍රධාන සේවා වර්ගයන් වෙතට සමාගම පහත විස්තර කර ඇති ආදායම් හඳුනාගැනීමේ නිර්ණායක ආදේශ කරයි.

(අ) ගුවන්කාලය විකිණීම

අගය එකතු කළ බද්ද අඩුකොට ගුවන් කාලයේ ඉන්වොයිසි කරන ලද වටිනාකමින් ආදායම සමන්විත වේ. වෙළඳ දැන්වීම විකාශනය කරනු ලබන විටදී ආදායම හඳුනාගනු ලැබේ.

(ආ) නිෂ්පාදන ආදායම

අගය එකතු කළ බද්ද අඩුකොට ගුවන් කාලයේ ඉන්වොයිසි කරන ලද වටිනාකමින් ආදායම සමන්විත වේ. නිෂ්පාදනය විකාශනය කරනු ලබන විටදී ආදායම හඳුනාගනු ලැබේ.

3.2 පොළී ආදායම

සඵල පොළී ක්‍රමවේදය භාවිතා කරමින් පොළී ආදායම හඳුනාගනු ලැබේ.

3.3 කුලී ආදායම

කුලී කාලපරිච්ඡේද පුරා උපචිත පදනමින් පොළී ආදායම හඳුනාගනු ලැබේ.

3.4 දේපළ, පිරිසත හා උපකරණ බැහැර කිරීම් මත ශුද්ධ ලාභ සහ අලාභ

දේපළ, පිරිසත හා උපකරණ බැහැර කිරීම් මත ශුද්ධ ලාභ සහ අලාභ නිර්ණය කරනු ලබන්නේ ශුද්ධ විකුණුම් ආදායම දේපළ, පිරිසත හා උපකරණවල ධාරණ වටිනාකම සමග සැසඳීමෙන් වන අතර විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලැබේ.

3.5 අනෙකුත් ආදායම

අනෙකුත් සියලු ආදායම් උපචිත පදනමකින් පිළිගනු ලැබේ.

3.6 මෙහෙයුම් වියදම්

ආදායම් ප්‍රකාශනයේ වියදම් පිළිගනු ලබන්නේ දරන ලද පිරිවැය සහ නිශ්චිත ආදායම් අයිතමයක ඉපයුම අතර සෘජු සබඳතා පදනම මතය. ව්‍යාපාරය පවත්වා ගෙන යාමේදී සහ කාර්යක්ෂම තත්ත්වයක් තුළ දේපල, පිරිසත සහ උපකරණ නඩත්තු කිරීමේදී දරනු ලබන සියලු වියදම් වර්ෂය සඳහා ලාභ/(පාඩු) නිගමනය කිරීමේදී ආදායමෙන් අඩු කරනු ලැබ ඇත. බොල් සහ අඩමාන ණය, දන්නා සියලු බැරකම් සහ දේපල, පිරිසත හා උපකරණ මත ක්ෂයවීම සඳහා ද ප්‍රතිපාදන සලසා ඇත.

4. නිකුත් කරන ලද එහෙත් මෙතෙක් බලාත්මක නොවූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

සමාගමේ මූල්‍ය ප්‍රකාශ නිකුත් කළ දින දක්වා නිකුත් කර ඇති එහෙත් මෙතෙක් බලාත්මක නොවූ ප්‍රමිති පහත ලැයිස්තු ගත කොට ඇත. ඒවා බලාත්මක වූ විටදී, එම ප්‍රමිති යොදා ගැනීමට සමාගම අදහස් කරයි.

- i. **ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 - මූල්‍ය සාධනපත්‍ර:** 2014 වසරේදී නිකුත් කරනු ලැබූ ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 මගින් 'ල.ගි.ප්‍ර. 39- මූල්‍ය සාධන පත්‍ර, හඳුනාගැනීම සහ මැණීම' ප්‍රමිතියේ දැනට පවතින මාර්ගෝපදේශය ප්‍රතිස්ථාපය කරයි. අතර වර්ගීකරණය සහ මැණීම, භානිය සහ මූල්‍ය වත්කම් සහ සහ වගකීම් භානිය සහ ඉදිරි රැකුම් ගිණුම්කරණය හා අදාළ වේ. මූල්‍ය වත්කම් භානිය ගණනය කිරීම සඳහා නව අපේක්ෂිත ණය අලාභ ආකෘතියක් සහ නව පොදු ඉදිරි රැකුම් ගිණුම්කරණ අවශ්‍යතා ඇතුළුව මූල්‍ය සාධනපත්‍ර වර්ගීකරණය සහ මැණීම පිළිබඳ ප්‍රතිශෝධන මාර්ගෝපදේශ ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 හි අන්තර්ගත වේ. එසේම එය මූල්‍ය සාධනපත්‍ර හඳුනාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ ල.ගි.ප්‍ර 39 න් ඉදිරියට රැගෙන යයි. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 බලාත්මක වන දිනය 2018 ජනවාරි 1 වේ.
- ii. **ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 15 - ගනුදෙනුකරුවන් සමග ගිවිසුම්වලින් ආදායම:** ආදායම හඳුනාගනු ලබන්නේද, ඒ කවර ප්‍රමාණයකින් ද සහ කවදාද නිර්ණය කිරීම සඳහා විස්තීරණ රාමුවක් ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 15 ස්ථාපිත කරයි. 'ල.ගි.ප්‍ර.18-ආදායම', 'ල.ගි.ප්‍ර.11- 'ඉදිකිරීම් කොන්ත්‍රාත්තු' ඇතුළුව දැනට පවතින ආදායම් පිළිගැනීම එමගින් ප්‍රතිස්ථාපනය කරයි. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 15, 2017 ජනවාරි 1 වනදා සිට ආරම්භ වන වාර්ෂික වාර්තාකරණය සඳහා බලාත්මක වේ.

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 15/ ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 යොදා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් සමාගමේ මූල්‍ය ප්‍රකාශන කෙරෙහි ඇතිවීමට ඉඩ ඇති බලපෑම සමාගම තක්සේරු කරමින් සිටී.

5. තීරණාත්මක ගිණුම්කරණ ඇස්තමේන්තු සහ විනිශ්චයන්

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී වත්කම්, බැරකම්, ආදායම් සහ වියදම් හඳුනාගැනීම සහ මැණීම පිළිබඳ විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන ගණනාවක් සැලකිල්ලට ගැනීමට කළමනාකාරිත්වය සිදුකරනු ලබයි.

- I. මූල්‍ය ප්‍රකාශන මත වඩාත්ම සැලකිය යුතු බලපෑමක් ඇති කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති ආදේශ කිරීමේදී පහත දැක්වෙන කරුණු වැදගත් විනිශ්චයන් වේ.

(අ) විලම්බිත බදු වත්කම් හඳුනාගැනීම

විලම්බිත බදු වත්කම් හඳුනාගත හැකි ප්‍රමාණය කෙතෙක්ද යන්න විලම්බිත බදු වත්කම් ප්‍රයෝජනයට ගත හැකි අනාගත බදු අයකළ හැකි ආදායමේ සම්භාවිතාව පිළිබඳ තක්සේරුවක් මත පාදක වේ.

- II. වත්කම්, බැරකම්, ආදායම හා වියදම් හඳුනාගැනීම සහ මැණීම මත වඩාත්ම වැදගත් බලපෑම ඇතිකරන ඇස්තමේන්තු හා උපකල්පන පිළිබඳ තොරතුරු පහත සපයා ඇත.

(අ) ක්ෂය කළ හැකි වත්කම්වල ප්‍රයෝජනවත් ජීවිත කාලය

වත්කමේ අපේක්ෂිත ආර්ථික උපයෝගීතාව මත පදනම්ව, එක් එක් වාර්තාකරණ දිනයට, ක්ෂය කළ හැකි වත්කම්වල ප්‍රයෝජනවත් ජීවිත කාලය පිළිබඳ සිය ඇස්තමේන්තු ව කළමනාකාරිත්වය සමාලෝචනය කරයි.

(ආ) නිර්වචිත ප්‍රතිලාභ සැලැස්ම

නිර්වචිත ප්‍රතිලාභ සැලැස්ම බැඳීම්වල වර්තමාන වටිනාකම, උපකල්පන ගණනාවක් භාවිත කරමින් ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමවේදය මත නිශ්චය කරනු ලබන සාධක ගණනාවක් මත එය රඳා පවතී. 25 වන සටහනෙහි හෙළිදරව් කර ඇති වට්ටම අනුපාත ඇතුළුව නිර්වචිත ප්‍රතිලාභ සැලැස්ම සඳහා ශුද්ධ පිරිවැය සහ බැඳීම් නිශ්චය කිරීමේදී උපකල්පන යොදා ගනු ලැබේ. මෙම උපකල්පනයන්හි කවර හෝ වෙනසක් නිර්වචිත ප්‍රතිලාභ බැඳීමේ ධාරණ අගය කෙරෙහි බලපානු ඇත.

සීමාසහිත ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය

දෙසැම්බර් 31න් අවසන් වසරේ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2023

2022

6	ආදායම		
	ඉවත් කාලය විකිණීම	1,385,459,165	1,394,783,090
	නිෂ්පාදන ගාස්තු	118,345,221	7,418,896
		1,503,804,386	1,402,201,986
	ස.ආ.දා.බද්ද	(37,581,051)	(7,533,247)
		1,466,223,335	1,394,668,739
7	වෙනත් ආදායම		
	දේපළ, පිරිසහ හා උපකරණ විකිණීම මත ලාභය	-	330
	සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම	413,702	542,461
	යු ටියුම් ආදායම	144,134,323	84,013,685
	දඩ	906,537	1,515,703
	විවිධ ආදායම්	33,790,308	38,206,205
	අගරු වෙන්පත් ගාස්තු	-	-
	විනිමය ලාභ	1,295,013	1,109,531
	ක්‍රමක්ෂය/රජයේ සුනරාවර්තන ප්‍රදාන	13,558,661	9,167,188
	ආපසු පොත්වලට ගැනීම	6,693,184	284,848
	භානිකරණ දීමනාව අඩු වීම	14,752,229	3,738,796
	ටෙන්ඩර් ගාස්තු	175,000	268,925
		215,718,957	138,847,672
8	වැඩසටහන් වියදම්		
	වැඩසටහන් ද්‍රව්‍ය ප්‍රසම්පාදනය - විදේශීය	10,483,955	14,809,081
	වැඩසටහන් ද්‍රව්‍ය ප්‍රසම්පාදනය - දේශීය	213,748,424	245,064,096
	විකාශන හිමිකම් ක්‍රමක්ෂය	127,565,100	69,431,641
	අනෙකුත් නිෂ්පාදන	190,174,213	249,710,630
		541,971,692	579,015,448
9	අලෙවිකරණ වියදම්		
	නියෝජිත හා අලෙවි විධායක කොමිස්	83,739,714	74,928,949
	මයික්‍රොවේව් සබැඳිය සඳහා බලපත්‍ර ගාස්තු	12,346,003	13,019,341
	වෙළඳපොළ පර්යේෂණ වියදම්	446,154	6,571,179
	ලියා හරින ලද බොල් ණය	97,668	-
	වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ භානිකරණය/අධි ප්‍රතිපාදන ප්‍රත්‍යාවර්තනය	934,414	2,806,754
		97,563,953	97,326,223
10	අනෙකුත් මෙහෙයුම් හා පරිපාලන වියදම්		
	වැටුප් හා දීමනා	419,799,721	483,139,594
	සේවක අර්ථසාධක අරමුදල	55,598,323	64,023,068
	සේවක භාරකාර අරමුදල	11,069,644	12,802,123
	අතිකාල	62,319,073	62,842,714
	දිරි දීමනා	33,625,532	39,578,049
	කාර්යසාධන දිරි දීමනා	-	-
	වෛද්‍ය නිවාඩු පත්‍රපුරණය	20,819,655	25,621,574
	කාර්ය මණ්ඩල ප්‍රදාන	1,035,000	-
	කාර්ය මණ්ඩල පුහුණුව	388,500	331,085
	කාර්ය මණ්ඩල සුබසාධනය	22,622,377	21,046,158
	කාර්ය මණ්ඩල නිල ඇඳුම්	205,567	403,733
	ගමන් වියදම් හා යැපීම් දීමනා	29,339,025	28,134,297
	වර්ෂය සඳහා පාරිභෝගික ගාස්තු	25,836,359	33,516,058
	නිවාස ණය පොළිය	3,783,786	4,599,134
	තැපැල් ගාස්තු, දුරකථන හා ටෙලෙක්ස්	8,593,022	7,024,455
	විදුලිය හා බල ශක්තිය	208,587,903	122,176,486
	විනෝදාස්වාද කටයුතු	91,786	138,992
	විදුලි උත්පාදක සඳහා ඉන්ධන	14,926,600	26,011,781
	රථ වාහන ධාවනය	66,914,211	43,362,635
	උපකරණ අළුත්වැඩියා හා නඩත්තුව	38,961,757	26,915,602
	ගොඩනැගිලි අළුත්වැඩියාව හා නඩත්තුව	10,202,604	18,082,252
	මැදිරි අළුත්වැඩියාව හා නඩත්තුව	32,415	54,407
	උද්‍යානය නඩත්තුව	598,430	323,875
	ලිපි ද්‍රව්‍ය, සුළු උපකරණ සහ මුද්‍රිත ආකෘති පත්‍ර	9,025,299	7,987,708
	වෙළඳ දැන්වීම් හා වාර ප්‍රකාශන	11,550,536	7,164,838
	ඉදිරියට රැගෙන ගිය ශේෂය	1,055,927,125	1,035,280,618

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම්ය.

පිටු 5 සිට 23 දක්වා ඇති මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මූල්‍ය ප්‍රකාශයන්හි අත්‍යවශ්‍ය කොටසක් වේ.

සීමාසහිත ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය

දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

	2023	2022
ඉදිරියට ගෙනා ශේෂය	1,055,927,125	1,035,280,618
මාර්ග නඩත්තු	-	43,750
වෙනත් නඩත්තු	2,133,116	1,415,389
රක්ෂණ	5,882,525	26,087,973
කුලී, වරිපනම් හා බදු	26,505,218	42,863,845
ක්ෂයවීම්	125,348,415	131,498,805
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්ෂය		
ආරක්ෂක සේවා	21,606,265	19,530,471
විදේශ සංවිධාන වෙත දායක මුදල්	1,086,243	5,038,807
ජල සැපයුම	2,367,131	1,703,513
විගණන ගාස්තු	1,446,900	1,272,000
භාණ්ඩ සමීක්ෂණය	300,000	-
නීති කටයුතු වියදම්	5,227,617	2,324,433
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වියදම්	1,266,115	840,378
උත්සව සඳහා වියදම්	423,395	1,078,415
උපදේශන ගාස්තු	120,000	37,500
වන්දි	-	-
වෘත්තීමය ගාස්තු	603,707	640,502
තොරතුරු කළමනාකරණ පද්ධතිය	1,404,250	339,100
ප්‍රයිම් ටීවී වියදම්	-	-
මුද්දර ගාස්තු	156,525	114,635
ලියාපදිංචිවීමේ ගාස්තු	7,000	36,493
වෙබ් සත්කාරක සේවා	10,069,383	6,979,141
ඩයලොග් ටීවී සබඳතාව	727,379	676,301
පරිත්‍යාග	350,000	575,000
විනිමය අලාභ	-	-
මන්දගාමී කොග භාණ්ඩ සඳහා ප්‍රතිපාදනය	-	-
දේපළ, පිරිසත හා උපකරණ අලෙවියෙන් සිදු වූ අලාභ	35,246	123,244
සංඛ්‍යාත ගාස්තු	3,960,970	1,044,025
අන්තර්ජාල සහ සබැඳි ගාස්තු	1,425,769	2,267,843
අනෙකුත් ලැබිය යුතු දෑ හානි	-	-
තොග ලියා හැරීම්	-	-
බැංකු ගාස්තු	467,789	548,979
ආ.සේ.ගා. ලියා හැරීම	-	-
	1,268,848,083	1,282,361,160
11		
ශුද්ධ මූල්‍ය ආදායම		
පොළී ආදායම		
ආයෝජන මත පොළිය	93,135,219	62,354,590
කාර්යමණ්ඩල ණය පොළිය	1,796,600	1,952,873
	94,931,819	64,307,463
පොළී වියදම්		
අයිරාව මත පොළිය	(24,334,462)	(9,399,978)
කල්බදු පොළිය		
බැංකු ණය පොළිය		
	70,597,357	54,907,485
12		
ආදායම් බදු වියදම්		
ජංගම බදු සඳහා ප්‍රතිපාදනය	(සටහන 12.1)	
විලම්බිත බදු වියදම් ගාස්තු/(ප්‍රතිවර්තනය)	(සටහන 17)	
පෙර වසරේ උන ප්‍රතිපාදනය		
	(23,702,068)	16,931,378

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම්ය

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් තවදුරටත්

සීමාසහිත ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය

දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2023

2022

12.1 ප්‍රවර්තන බදු ප්‍රතිපාදනය සහ ගිණුම්කරණ ලාභ නිෂ්පාදන අතර සැසඳීම

බදුවලට පෙර ගිණුම්කරණ ලාභය

(182,371,838)

(361,564,271)

බදු සඳහා ඉඩ නොදුන් සමාහාර වියදම්

293,577,975

243,302,416

බදු සඳහා ඉඩ දුන් සමාහාර වියදම්

(216,880,083)

(135,593,713)

අනෙකුත් මූල්‍යමය වශයෙන් සමාහාර වියදම්

93,135,219

62,354,590

වසර සඳහා බදු අය කළ හැකි ලාභය

(12,538,727)

(191,500,978)

බදු සඳහා යටත් වෙනත් ආදායම

මුළු ව්‍යවස්ථාපිත ආදායම/ තක්සේරු කළ හැකි/ බදු අය කළ හැකි ආදායම

(12,538,727)

(191,500,978)

ප්‍රවර්තන බදු ගාස්තු

ප්‍රවර්තන වසරේ අලාභය

(12,538,727)

(191,500,978)

ඉදිරියට ගෙනා අලාභ

(1,531,132,259)

(1,339,631,281)

(1,543,670,986)

(1,531,132,259)

13 කොටසක් සඳහා මූලික ඉපයුම් (රු.)

කොටසක් සඳහා මූලික ඉපයුම් ගණනය කරනු ලබන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට ආරෝපණය වර්ෂය සඳහා ලාභය/(අලාභය) වර්ෂය තුළ නිකුත් කළ සාමාන්‍ය කොටස්වල හරිත සාමාන්‍ය සංඛ්‍යාවෙන් බෙදීම මගිනි.

ලවය ලෙස භාවිතා කළ ප්‍රමාණය

සාමාන්‍ය කොටස් හිමියන්ට ආරෝපණය ශුද්ධ ලාභය (රු.)

(213,739,466)

(361,564,271)

හරය වශයෙන් භාවිතා කරන ලද සාමාන්‍ය කොටස් සංඛ්‍යාව

නිකුත් වී ඇති සාමාන්‍ය කොටස්වල හරිත සංඛ්‍යාව

9,500,000

9,500,000

කොටසක් සඳහා මූලික ඉපයුම් (රු.)

(22.50)

(38.06)

වරහන් තුළ දක්ව ඇත්තේ අඩුකිරීම්ය.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් කළ ප්‍රමාණය

2023 දෙසැම්බර් 31න් අවසන් වසරේ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

14	දේපළ, පිරියන හා උපකරණ	ඉඩම	ගොඩනැගිලි	පිරියන, යන්ත්‍රෝපකරණ සහ උපකරණ	සම්ප්‍රේෂණ සහ සංඛ්‍යාන උපකරණ	රථවාහන	ශාචන භාණ්ඩ සහ සවිකිරීම්	වෙනත්	එකතුව
	සිත්තාන්තර පිරවැය								
	2022 ජනවාරි 01 දිනට ශේෂය	29,782,159	600,920,874	1,857,571,378	526,362,011	173,029,532	225,654,803	93,480,050	3,506,800,807
	එකතුකිරීම්	-		54,359,776			2,467,055	2,767,715	59,594,546
	කල්බදු වත්කමවලින් පවරන ලද පැවරුම්	-		(1,255,280)			(217,958)	(223,070)	(1,696,308)
	අපහරණ	-		(9,623,954)			(4,369,252)	(38,241)	(14,031,447)
	2022 දෙසැම්බර් 31 දිනට ශේෂය	29,782,159	600,920,874	1,901,051,920	526,362,011	173,029,532	223,534,648	95,986,454	3,550,667,598
	එකතුකිරීම්			4,177,772			3,072,585	2,685,739	9,936,096
	කල්බදු වත්කමවලින් පවරන ලද පැවරුම්			(274,000)			(66,809)	(385,500)	(726,309)
	අපහරණ			(1,290,187)			(994,367)	(620,063)	(2,904,617)
	2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	29,782,159	600,920,874	1,903,665,505	526,362,011	173,029,532	225,546,057	97,666,630	3,556,972,768
	ක්ෂයවීම්								
	2022 ජනවාරි 01 දිනට ශේෂය	187,494,663	1,579,963,574	506,631,527	173,029,533	173,029,533	203,570,153	86,721,093	2,737,410,543
	වසර සඳහා ගාස්තුව	27,384,204	91,646,587	9,007,723			6,173,189	3,116,505	137,328,208
	කල්බදු වත්කමවලින් පවරන ලද පැවරුම්			(4,175,685)			(339,612)	(186,234)	(6,192,383)
	අපහරණ			(9,504,269)			(4,356,319)	(38,241)	(13,898,829)
	2022 දෙසැම්බර් 31 දිනට ශේෂය	214,878,867	1,657,930,207	514,148,398	173,029,533	173,029,533	205,047,411	89,613,123	2,854,647,539
	වසර සඳහා ගාස්තුව	27,323,232	89,465,588	4,080,979			5,619,435	3,085,901	129,575,135
	කල්බදු වත්කමවලින් පවරන ලද පැවරුම්			(4,023,884)			(337,828)	(212,844)	(4,823,032)
	අපහරණ			(1,290,187)			(942,383)	(620,063)	(2,852,633)
	2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	242,202,099	1,742,081,724	517,980,901	173,029,533	173,029,533	209,386,635	91,866,117	2,976,547,009
	වසර සඳහා ගාස්තුව	358,718,775	161,583,781	8,381,110		(1)	16,159,422	5,800,513	580,425,759
	ඉදිරි වාරණ වටිනාකම							2023	2022
	ඉඩම							29,782,159	29,782,159
	ගොඩනැගිලි							358,718,775	386,042,007
	දේපළ, පිරියන හා උපකරණ							161,583,781	243,121,713
	සම්ප්‍රේෂණ හා සංඛ්‍යාන උපකරණ							8,381,110	12,213,611
	රථවාහන							(1)	(1)
	ශාචන භාණ්ඩ හා සවිකිරීම්							16,159,422	18,487,237
	වෙනත්							5,800,513	6,373,331
	මුළු සිත්තාන්තර වත්කම							580,425,759	696,020,057
	නොගිම් වැඩ							1,098,000	1,098,000
								581,523,759	697,118,057

(Note 14.2)

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම් ය.
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් කළුරටත්

සීමාසහිත ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය

මූල්‍ය වාර්ෂික රුපියල්වලින් ප්‍රකාශිතයි

14.2 නොනිම් ප්‍රාග්ධන වැඩ

2023 ජනවාරි 01
දිනටදරන ලද
(පවරන ලද)2023 දෙසැ. 31
දිනට

ගොඩනැගිලි

1,098,000

-

1,098,000

ශුද්ධ ධාරණ වටිනාකම

1,098,000

1,098,000

15

අස්පෘශ්‍ය වත්කම්

පරිගණක
මෘදුකාංගවිකාශන
අයිතිය

එකතුව

පිරිවැයට

2022 ජනවාරි 01 දිනට ශේෂය

11,118,367

887,307,349

898,425,716

එකතු කිරීම්/අපහරණ

2,385,250

68,076,000

70,461,250

2022 දෙසැම්බර් 31 දිනට ශේෂය

13,503,617

955,383,349

968,886,966

එකතු කිරීම්/අපහරණ

134,175,000

134,175,000

2023 දෙසැම්බර් 31 දිනට ශේෂය

13,503,617

1,089,558,349

1,103,061,966

නුමක්ෂය

2022 ජනවාරි 01 දිනට ශේෂය

11,118,367

879,144,108

890,262,475

වසර සඳහා ගාස්තු

362,979

69,431,641

69,794,620

2022 දෙසැම්බර් 31 දිනට ශේෂය

11,481,346

948,575,749

960,057,095

වසර සඳහා ගාස්තු

596,313

127,565,100

128,161,413

2023 දෙසැම්බර් 31 දිනට ශේෂය

12,077,659

1,076,140,849

1,088,218,508

ශුද්ධ ධාරණ වටිනාකම්

2023

2022

පරිගණක මෘදුකාංග

1,425,958

2,022,271

විකාශන හිමිකම්

13,417,500

6,807,600

14,843,458

8,829,871

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම්ය

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් ඉදිරියට

දෙසැම්බර් 31න් අවසන් වසරේ මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2023

2022

මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම් කාණ්ඩ			
මූල්‍ය තත්ත්වය පළිබඳ වාර්තාවේ වාර්තා කරනු ලැබූ ධාරණ වටිනාකම් සමගින් මූල්‍ය වත්කම් හා බැරකම්වල සාධාරණ වටිනාකම පහත දැක්වෙන පරිදි වේ.			
මූල්‍ය වත්කම් හා බැරකම්වල සාධාරණ වටිනාකම් හා ධාරණ වටිනාකම්		2023	2022
මූල්‍ය වත්කම්			
විනිශ්චිත සඳහා ඇති මූල්‍ය වත්කම්			
නොකැපූ කොටස්වල ආයෝජන	(සටහන 16)	4,000	4,000
විනිශ්චිත සඳහා ඇති ආයෝජනවල සාධාරණ වටිනාකම විශ්වාසවන්ත ලෙස මිණිය නොහැකි බැවින් ඒවා පිරිවැයට දක්වා ඇත.			
ණය හා ලැබිය යුතු දෑ			
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	(Note 19)	653,962,374	544,295,438
කාර්ය මණ්ඩල ණය හා අත්තිකාරම්	(Note 20)	50,990,042	53,826,094
තැන්පතු හා අත්තිකාරම්	(Note 21)	72,483,861	25,930,319
අනෙකුත් මූල්‍ය වත්කම්	(Note 22)	424,634,213	563,236,520
මුදල් හා මුදලට සමාන දෑ	(Note 23)	223,854,095	32,609,584
මුළු මූල්‍ය වත්කම්		1,425,924,585	1,219,897,955
ණය හා ලැබිය යුතු දේවල ධාරණ වටිනාකම සාධාරණ වටිනාකමට ආසන්න බැවින් ණය හා ලැබිය යුතු දෑ ධාරණ වටිනාකමට ප්‍රකාශ කර ඇත.			
මූල්‍ය බැරකම්			
අනෙකුත් මූල්‍ය බැරකම්			
සේවාදායක අත්තිකාරම්		215,223,854	201,257,798
අනෙකුත් ගෙවිය යුතු දෑ	(සටහන 29)	48,774,772	24,882,281
මුළු මූල්‍ය බැරකම්		263,998,626	226,140,079

16	විනිශ්චිත සඳහා ඇති මූල්‍ය වත්කම් ලංකා පුළුන් සමාගමේ ආයෝජන (කොටස් සංඛ්‍යාව-4)	4,000	4,000
----	---	-------	-------

ලංකා පුළුන් සමාගමේ ආයෝජනයේ සාධාරණ වටිනාකම විශ්වාසවන්ත ලෙස මිණිය නොහැකි බැවින් එය පිරිවැයට මැණ ඇත.

17	විලම්බිත බදුකරණය		
	ජනවාරි 01 දිනට ශේෂය	(34,111,940)	(17,180,565)
	වසර සඳහා (ගාස්තු)/ ප්‍රතිවර්තනය	(23,702,068)	(16,931,375)
	දෙසැම්බර් 31 දිනට ශේෂය	(57,814,008)	(34,111,940)

17.1	විලම්බිත බදු වත්කම් හා බැරකම්වල විශ්ලේෂණය		
	විලම්බිත බදු වත්කම්		
	විශ්‍රාම ප්‍රතිලාභ බැඳීමෙන්	38,030,596	33,303,736
	භානිකරණ ප්‍රතිපාදනවලින් - වෙළඳ ලැබිය යුතු දෑ	81,805,747	86,211,010
	භානිකරණ ප්‍රතිපාදනවලින් - කාර්යමණ්ඩල ණය	402,381	402,381
	භානිකරණ ප්‍රතිපාදනවලින් - මන්දගාමී වට්ටෝරු භාණ්ඩ	2,345,386	2,345,386
	අගරු වෙක්පත් භානිකරණවලින්	5,032,896	5,032,596
		127,617,005	127,295,109
	විලම්බිත බදු බැරකම්		
	ත්වරක ක්ෂයවීම්වලින්		93,183,164
		(127,617,005)	(34,111,945)

17 විලම්බිත බදු වත්කම් ඉදිරියට.....

විලම්බිත බදු වත්කම් නිර්වචිත ප්‍රතිලාභ බැඳීම සඳහා ප්‍රතිපාදනය, වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ සඳහා භානිකරණ ප්‍රතිපාදනය සහ මන්දගාමී වට්ටෝරු භාණ්ඩ සඳහා ප්‍රතිපාදනය වෙනුවෙන් අනාගත බදු අයකළ හැකි ලාභ තුළින් ආශ්‍රිත බදු වත්කම් උපලබ්ධි වන ප්‍රමාණයට හඳුනාගනු ලබන අතර ත්වරක ක්ෂයවීම් සඳහා විලම්බිත බදු බැරකම් හඳුනාගනු ලැබේ.

දෙසැම්බර් 31න් අවසන් වසරේ මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2023

2022

18	වට්ටෝරු භාණ්ඩ		
	ඉන්ධන	11,952,704	11,846,500
	අමතර කොටස් හා වෙනත්	25,143,112	16,146,183
	එංජින් තෙල්	4,546	4,546
		37,100,362	27,997,229
	වත්කම් වටිනාකම අඩුවෙන් දැක්වීමේ ප්‍රතිපාදනය	(7,817,952)	(7,817,952)
		29,282,410	20,179,277

ඉලෙක්ට්‍රොනික හා අමතර කොටස්වල මන්දගාමී තොග භාණ්ඩ සඳහා විටිනාකම අඩුවෙන් දැක්වීමේ ප්‍රතිපාදනය

19	වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ		
	වෙළඳ ලැබිය යුතු දෑ	905,105,716	827,869,204
	අනෙකුත් ලැබිය යුතු දෑ (සටහන 19.2)	39,980,208	21,784,708
		945,085,924	849,653,912
	භානිකරණ ප්‍රතිපාදනය (සටහන 19.1)	(291,123,550)	(305,358,473)
		653,962,374	544,295,439

19.1 වෙළඳ ලැබිය යුතු දෑවල භානිකරණය සඳහා වන ප්‍රතිපාදනයේ විස්තර

2023

2022

වාණිජ ණයගැතියෝ	258,493,382	272,280,306
ප්‍රතිමුඛ ගනුදෙනු ණයගැතියෝ	14,641,728	14,641,728
අගරු වෙක්පත්	16,775,321	17,223,319
අනෙකුත් ලැබිය යුතු දෑ	1,213,120	1,213,120
	291,123,550	305,358,473

19.2 අනෙකුත් ලැබිය යුතු දෑ

වෙනත්	38,767,088	20,571,588
සේවකයන්ගෙන්	1,213,120	1,213,120
	39,980,208	21,784,708

20 කාර්ය මණ්ඩල ණය හා අත්තිකාරම්

උත්සව අත්තිකාරම්	346,500	307,500
ආපදා ණය	39,997,096	40,713,752
වාහන ණය	9,390,263	11,728,992
රෙදිපිළි ණය	1,201,000	1,204,000
විශේෂ ණය - කොඩ්ඩ්	183,333	
	51,118,192	53,954,244
භානිකරණය සඳහා ප්‍රතිපාදනය	(128,150)	(128,150)
	50,990,042	53,826,094

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.8 උපවගන්තියේ XXIV ඡේදය යටතේ නිකුත් කර ඇති රජයේ වක්‍රලේඛයෙන් උපදෙස් දී ඇති පරිදි 4.2% පොළී අනුපාතය යොදා ගනිමින් කාර්යමණ්ඩල ණය ගණනය කරනු ලැබේ. සමාගම ආයතන සංග්‍රහය යටතේ ආවරණය වන බැවින් ණය ලබා දී ඇති පොළී අනුපාතය රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් සඳහා වෙළඳපොළ පොළී අනුපාතය සේ සලකනු ලැබේ

දෙසැම්බර් 31න් අවසන් වසරේ මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2023

2022

21	තැන්පතු හා අත්තිකාරම් දේශීය අත්තිකාරම් ණයවර ලිපි තැන්පතු ේද්භිය මිලදී ගැනුම් සඳහා අත්තිකාරම් වෙනත්	1,012,053 9,561,665 1,909,192 60,000,951 72,483,861	1,618,822 10,462,970 5,478,431 8,370,096 25,930,319
----	--	--	--

22	අනෙකුත් මූල්‍ය වත්කම් ස්ථාවර තැන්පතු ලැබිය යුතු පොළී	411,950,921 12,683,292 424,634,213	546,426,154 16,810,366 563,236,520
----	--	---	---

ස්ථාවර තැන්පතුවල ආයෝජන, එම ආයෝජනවල මුහුණත වටිනාකමේ ප්‍රමාණයට සමාගමේ අයිරා පහසුකම්වලට එදිරිව ඔබපනය කර ඇති අතර ලැබිය යුතු පොළිය ඇතුළත්ව ගණනය කරනු ලැබේ.

ඔබපනය කරන ලද ස්ථාවර තැන්පතු පිළිබඳ විස්තර සහ අයිරා පහසුකම් පහත දැක්වෙන පරිදිය.

මූල්‍ය ආයතනය	පහසුකම් වර්ගය	පහසුකමේ සීමාව	ඔබපනය කරන ලද ස්ථාවර මුහුණත
ලංකා බැංකුව	අයිරාව	5,900,000	7,015,638
ලංකා බැංකුව	අයිරාව	235,000,000	252,007,963
ලංකා බැංකුව	ණයවර ලිපිය	100,000,000	143,010,291

23	මුදල් හා මුදලට සමාන දෑ	2023	2022
	බැංකු සහ මුදල් ශේෂ	103,846,132	24,609,584
	කෙටි කාලීන ස්ථාවර තැන්පතු	120,007,963	8,000,000
		223,854,095	32,609,584

24	ප්‍රකාශිත ප්‍රාග්ධනය නිකුත් කරන ලද හා සම්පූර්ණයෙන් ගෙවන ලද	9,500,000	9,500,000
	වටිනාකම (රු.)	144,500,000	95,000,000

25	විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම ජනවාරි 01 දිනට ශේෂය	111,012,451	113,854,752
	විස්තීර්ණ ආදායමේ හඳුනාගත් වියදම්	25,836,359	33,516,058
	විස්තීර්ණ ආදායමේ හඳුනාගත් ආයුගණක	32,097,455	8,216,716
	ගෙවිය යුතු	(17,882,595)	(26,220,213)
	වසර තුළ සිදුකරන ලද ගෙවීම්	(24,295,020)	(18,354,862)
	දෙසැම්බර් 31 දිනට ශේෂය	126,768,650	111,012,451

25.1	විස්තීර්ණ ආදායමේ හඳුනාගත් වියදම්		
	ප්‍රවර්තන සේවා පිරිවැය		5,854,118
	වසර සඳහා පොළී ගාස්තු		19,982,241
	වසර තුළ හඳුනාගත් ශුද්ධ ආයුගණය (ලාභ)/අලාභ		32,097,455
	උපකල්පන වෙනස්වීමෙන් මතුවන (ලාභ)/අලාභ		-
			57,933,814

සමාගම විසින් සිදුකරනු ලැබූ මෙම උපකල්පන, විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම ගණනය කිරීම පිණිස භාවිතා කරනු ලැබූ විචල්‍යයන් පිළිබඳ කළමනාකාරිත්වයේ හොඳම ඇස්තමේන්තු මත පදනම් වේ. වාර්තාකරණ කාල සීමාව අවසානයේදී රජයේ බැඳුම්කර පස් අවුරුදු වෙළඳපොළ ප්‍රතිලාභ මත පදනම්ව වට්ටම් අනුපාතය නිර්ණය කරනු ලැබේ.

යොදා ගත් ප්‍රධාන උපකල්පන පහත පරිදි වේ.

මර්ත්‍යතාව: A 1967/70 මර්ත්‍යතා වගුව

ආබාධිතබව: මර්ත්‍යතා වගුවෙන්

සාමාන්‍ය විශ්‍රාම වයස: අවුරුදු 60

වට්ටම් අනුපාතය: වසරකට 14%

කාර්යමණ්ඩල පිරිවැටුම් අනුපාත: වයස අවුරුදු 54 දක්වා 6% සහ ඊට පසුව 0%

වැටුප් උද්ගමන අනුපාතය : 2024,2025 සහ 2026 3% සහ ඉන්පසුව වාර්ෂිකව 7%

සීමාසහිත ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය

දෙසැම්බර් 31 න් අවසන් වූ වසරේ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්	2023	2022
26 රජයේ ප්‍රදාන		
ජනවාරි 01 දිනට ශේෂය	91,939,603	65,975,005
ලැබුණු	61,055,346	35,131,786
වර්ෂය සඳහා ක්‍රමිකෂය	(13,558,661)	(9,167,188)
දෙසැම්බර් 31 දිනට ශේෂය	139,436,288	91,939,603

ශ්‍රී ලංකා රජයෙන් ඉහත ප්‍රදානයන් ලැබුණේ විකාශනය හා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන සංවර්ධනය සඳහාය. වියදම් කරන ලද මුදල් ප්‍රමාණයන් අදාළ දේපළ, යන්ත්‍රාගාර හා උපකරණ යටතේ උපයෝජනය කරනු ලැබ ඇත. අනුරූප පදානය අදාළ වත්කම් වල ප්‍රයෝජනවත් ආයු කාලය තුළ ක්‍රමිකෂය කරනු ලැබේ.

27 විලම්බිත ආදායම		
ජනවාරි 01 දිනට ශේෂය	69,702,230	69,702,230
ලැබුණු භාණ්ඩ හා සේවා	1,000,000	-
විස්තීර්ණ ආදායමේ හඳුනාගනු ලැබූ		-
දෙසැම්බර් 31 දිනට ශේෂය	70,702,230	69,702,230

සමාගම විසින් සපයන ලද සේවාවල වටිනාකම හා සසඳන විට ගනුදෙනු කරුවන් විසින් සපයනු ලබන භාණ්ඩවල සහ සේවාවල වඩා ඉහළ අගයක් සමාගම උපයෝජනය කර ඇති අවස්ථාවලදී හුවමාරු ගනුදෙනුවක ශුද්ධ බලපෑම විලම්බිත ආදායමෙන් නියෝජනය වේ.

28 අනෙකුත් ගෙවිය යුතු දෑ		
තැන්පතු	559,310	550,950
විවිධ ණයගිම්යෝ	5,761,407	24,279,768
ණයවර ලිපි අත්තිකාරම	2,094,883	2,094,883
ගෙවිය යුතු	104,333,825	64,138,571
හිමිකම් නොපෑ ගෙවීම්	1,203,955	1,814,610
හඳුනා නොගත් තැන්පතු	1,293,239	1,320,909
අවලංගු කළ චෙක්පත්	7,422,918	9,758,581
රඳවාගැනීම්	3,744,289	3,811,135
දොරටුබලාව භාරකාර අරමුදල	501,306	488,042
මනුෂ්‍යත්වයේ සත්කාරය	3,333,111	3,333,111
කුලිය	70,276,249	71,263,199
	200,524,492	182,853,759

29 ව්‍යවස්ථාපිත ගෙවිය යුතු		
ජංගම බදු		
අගය එකතුකළ බද්ද (VAT)	45,754,410	22,550,731
ගෙවිය යුතු ස.ආ.දා.බ.	346,132	203,802
ජාතිය ගොඩනැගීමේ බද්ද		
ආර්ථික සේවා ගාස්තු		
රඳවාගැනීමේ බද්ද	243,347	
ගෙවිය යුතු පාරිතෝෂික	2,328,743	2,020,058
මුද්දර ගාස්තු	102,140	107,690
	48,774,772	24,882,281

30.1 ජංගම බදු		
ජනවාරි 01 දිනට ශේෂය	10,736,395	10,736,395
වර්ෂය සඳහා ප්‍රතිපාදන		
උන/ (අඩ) ප්‍රතිපාදන ගැලපුම්		
සිදුකළ ගෙවීම් - බැරකම් පියවීම		
සිදුකළ ගෙවීම් - ස්වයං ඇගයීම		
ලියා හරින ලද ආ.සේ. ගාස්තු		
බදු හර		
දෙසැම්බර් 31 දිනට ශේෂය	10,736,395	10,736,395

30 ආශ්‍රිත පාර්ශව ගනුදෙනු	
සමාගමේ ආශ්‍රිත පාර්ශවයන්ට ශ්‍රී ලංකා රජය, රජයට අයත් ව්‍යාපාර, රජය ආශ්‍රිත අනෙකුත් අස්තීත්වයන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් ඇතුළත් වේ.	

ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග ගනුදෙනු
 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත-24 “ආශ්‍රිත පාර්ශව හෙළිදරව් කිරීම්” ප්‍රකාරව, ප්‍රධාන කළමනාකරණ පිරිස් යනු සෘජුව හෝ වක්‍රව අස්තීත්වයේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම සඳහා වගකීම දරන අය වේ. ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රධාන කළමනාකරණ පිරිස් ලෙස වර්ගීකරණය කර තිබේ.

ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග ගනුදෙනු	2023
පාරිශ්‍රමික සහ අනෙකුත් කෙටි කාලීන සේවක ප්‍රතිලාභ	4,158,968
පශ්චාත් සේවා නියුක්ති ප්‍රතිලාභ	නැත
කාලසීමාව තුළ ප්‍රදානය කළ ණය හා අත්තිකාරම්	නැත

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීම්ය
 මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් ඉදිරියට

2023 දෙසැම්බර් 31 න් අවසන් වූ වසරේ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

30 ආශ්‍රිත පාර්ශව ගනුදෙනු

සමාගමේ ආශ්‍රිත පාර්ශවයන්ට ශ්‍රී ලංකා රජය, රජයට අයත් ව්‍යාපාර, රජය ආශ්‍රිත අනෙකුත් අස්තීත්වයන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් ඇතුළත් වේ.

ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග ගනුදෙනු

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත-24 “ආශ්‍රිත පාර්ශව හෙළිදරව් කිරීම්” ප්‍රකාරව, ප්‍රධාන කළමනාකරණ පිරිස් යනු සෘජුව හෝ වක්‍රව අස්තීත්වයේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම සඳහා වගකීම දරන අය වේ. ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රධාන කළමනාකරණ පිරිස් ලෙස වර්ගීකරණය කර තිබේ.

31 ආශ්‍රිත පාර්ශව ගනුදෙනු

සමාගම සිදුකරන වැදගත් ආශ්‍රිත පාර්ශව ගනුදෙනු පිළිබඳ විස්තර පහත දැක්වෙන පරදි වේ .

ශ්‍රී ලංකා රජය, රජයට අයත් ව්‍යවසාය සහ රජය හා ආශ්‍රිත වෙනත් අස්තීත්ව සමග ගනුදෙනු

සමාගමේ එකම ප්‍රාග්ධන දරන්නා ශ්‍රී ලංකා රජය වන අතර එබැවින් එහි මෙහෙයුම්වල පාලනය රජය සතුය. ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා රජය විසින් පාලනය කරනු ලබන, ඒතාබද්ධව පාලනය කරනු ලබන හෝ සැලකිය යුතු ලෙස බලපෑම් කරනු ලබන (රජය ආශ්‍රිත අස්තීත්ව) අස්තීත්ව ආශ්‍රිත පාර්ශව ලෙස සමාගම සලකයි.

32 බැඳීම් හා අවිනිශ්චිතතා

2023 දෙසැම්බර් 31 දින වන විට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ ප්‍රාග්ධන වියදම් හෝ වෙනත් මූල්‍ය බැඳීම් නොතිබුණි. 2023 දෙසැම්බර් 31 දින වන විට විභාග වෙමින් පැවැති නඩු කටයුතු පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

නඩුව පිළිබඳ විස්තරය	කරුණ	නඩුවේ තත්ත්වය	
			කළමනාකරණයේ ඇස්තමේන්තුව
ගයිරුක ජෙරුසිංහ මහතා එදිරිව ITN සහ නඩු අංක : 51824/m කොළඹ දිසා අධිකරණය	2004.04.12 දින රාත්‍රී 7.00 ට ප්‍රචාරය වූ පුවත් විකාශයේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් ද්වේශ සහගත, අපකීර්තිකර බව ප්‍රකාශ කරමින් සියලු විත්තිකරුවන්ට එරෙහිව පැමිණිළිකරු මෙම නඩුව ගොනු කර ඇත.	ස්වාධීන රූපවාහිණිය ඇතුළුව සියලු විත්තිකරුවන් 2019 ජූලි 05 වැනි දින නඩු විභාගය සඳහා නොපැමිණි බැවින් විත්තිකරුවන්ට එරෙහිව ඒක පාක්ෂික නිඩු විභාගයට දින නියම කර තිබේ. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 86 වන වගන්තිය යටතේ නඩුවට පිවිසීමට අධිකරණයෙන් අවසර ලබා නොදුන්නාහොත්, එක් එක් විත්තිකරු සාමූහිකව හෝ වෙන් වෙන්ව පැමිණිළිකරු ඉල්ලා සිටින මුදල ගෙවීමට යටත් විය යුතුය.	රු. 50,000,000/- (හානි ලෙස පැමිණිළිකරු අයදා සිටින මුළු මුදල)

එදිනෙදා ව්‍යාපාර කටයුතු වලදී මතුවන නෛතික හිමිකම්පෑම් සම්බන්ධයෙන් හදිසි අවස්ථා වගකීම් සමගම සතු වේ. ප්‍රතිපාදනයක් වශයෙන් මූල්‍ය ප්‍රකාශන වල පිළිගනු ලබන්නේ නම් මිස එකී හිමිකම් ඉදිරිපත් කිරීම් සාධාරණකරණය කළ නොහැකි නිසා ඒවා බේරුම් කිරීම සඳහා සම්පත් පිටතට ගලා යෑමක් වීමේ හැකියාව ඉතා අල්ප බව කළමනාකාරිත්වය සලකයි. මේ තක්සේරුව සමාගමේ නීති අංශයේ නීති උපදෙස් වලට අනුකූලය ඒ අනුව එවැනි නෛතික හිමිකම්පෑම් සඳහා විධිවිධාන සැලසී නැත.

33 වාර්තාකරණ දිනයෙන් පසු සිදුවීම්

වාර්තාකරණ දිනය සහ බලය පැවැරූ දිනය අතර ගැලපීම් හෝ හෙළිදරව් කිරීම් සිදුකිරීම අවශ්‍ය කරන්නා වූ හෝ සිදුවීම් සිදුව නොතිබුණි.

සටහන 34
සීමාසහිත ස්වාධීන රුපවාහිණි මාධ්‍ය ජාලය
මෙහෙයුම් බැර්ඩ් තොරතුරු

සහන දැක්වෙන වගුව 2022 දෙසැම්බර් 31 න් හා 2023 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂ සඳහා ආදායම, විකුණුම් පිරිවැය, මෙහෙයුම් වියදම් සහ ලාභ ශුද්ධීන් කෙරෙහි.

දෙසැම්බර් 31 න් අවසන් වසර සඳහා	ස්වාධීන රුපවාහිණිය		වසන්තම රුපවාහිණිය		ලක්ෂ්‍ය		වසන්තම එන් එම්		එකතුව	
	2023	2022	2023	2022	2023	2022	2023	2022	2023	2022
ආදායම	1,248,627,457	1,060,753,230	104,300,241	238,672,708	67,334,090	58,662,153	45,961,547	36,580,649	1,466,223,335	1,394,668,740
විකුණුම් පිරිවැය	(458,137,000)	(378,740,560)	(74,953,828)	(189,832,347)	(5,926,794)	(6,765,322)	(2,954,070)	(3,677,218)	(541,971,692)	(579,015,447)
දළ ලාභය/ (අලාභය)	790,490,457	682,012,670	29,346,413	48,840,361	61,407,296	51,896,831	43,007,477	32,903,431	924,251,643	815,653,293
වෙනත් ආදායම අඩු කොට මුළු වියදම	(967,423,007)	(976,614,524)	(38,377,842)	(75,282,715)	(81,168,243)	(96,213,169)	(37,626,630)	(37,821,816)	(1,124,595,722)	(1,185,932,225)
මෙහෙයුම් ලාභය/(අලාභය)	(176,932,550)	(294,601,855)	(9,031,429)	(26,442,354)	(19,760,947)	(44,316,338)	5,380,847	(4,918,385)	(200,344,079)	(370,278,932)
ස්වේච්ඡා විශ්‍රාම ගැනීම මත වන්දි	(44,500,000)	-	-	-	(5,000,000)	-	-	-	(49,500,000)	-
බැංකුරභයට පෙර ලාභය/(අලාභය)	(132,432,550)	(294,601,855)	(9,031,429)	(26,442,354)	(24,760,947)	(44,316,338)	5,380,847	(4,918,385)	(150,844,079)	(370,278,932)
ආදායම බදු වියදම	22,938,011	14,992,468	-	-	764,059	1,938,909	-	-	23,702,070	16,931,377
වර්ෂය සඳහා ලාභය/ (අලාභය)	(153,994,539)	(279,609,387)	(9,031,429)	(26,442,354)	(23,996,888)	(42,377,429)	5,380,847	(4,918,385)	(181,642,009)	(353,347,555)
නිර්වචිත සැලැස්ම මත ආයුගණක ලාභ	(26,813,897)	(5,204,841)	(851,283)	(617,417)	(3,819,779)	(2,214,787)	(612,497)	(179,671)	(32,097,456)	(8,216,716)
මුළු විස්තීරණ ආදායම	(180,808,436)	(284,814,228)	(9,882,712)	(27,059,771)	(27,816,667)	(44,592,216)	4,768,350	(5,098,056)	(213,739,465)	(361,564,271)
ජංගම නොවන වත්කම	612,955,037	683,977,218	18,799,535	29,880,912	18,942,966	25,300,402	679,216	905,339	651,376,754	740,063,871
ජංගම වත්කම්	2,015,201,512	1,786,343,699	165,807,175	106,500,010	100,185,308	98,861,829	23,133,115	15,322,001	2,304,327,110	2,007,027,538
මුළු වත්කම්	2,628,156,549	2,470,320,917	184,606,710	136,380,922	119,128,274	124,162,231	23,812,331	16,227,340	2,955,703,864	2,747,091,410
ස්කන්ධ	1,359,502,144	1,495,810,580	(179,355,225)	(169,472,513)	(477,905,108)	(455,088,440)	(103,235,168)	(108,003,518)	599,006,643	763,246,109
ජංගම නොවන බැරකම	111,301,522	99,391,505	140,734,386	92,949,265	9,921,232	9,704,136	1,439,330	907,149	263,396,470	202,952,055
ජංගම බැරකම	1,157,352,883	875,118,830	223,227,554	212,904,171	587,112,152	569,546,540	125,608,167	123,323,705	2,093,300,756	1,780,893,246
මුළු බැරකම්	2,628,156,549	2,470,320,916	184,606,715	136,380,923	119,128,276	124,162,236	23,812,329	16,227,336	2,955,703,869	2,747,091,410

වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යා අඩුකිරීමය
මූලාශ්‍රය සඳහා සටහන් ශුද්ධව

